

Ceylon Government Gazette

Published by Authority.

No. 5,477—FRIDAY, MAY 28, 1897.

PART I.—General: Minutes, Proclamations, Appointments,
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales:—		Land Acquisition Notices ...	—
Western Province ...	467	Land Resumption Notices ...	—
Central Province ...	—	Notices under Ordinance No. 1 of 1897 ...	509 & Supplts.
Northern Province ...	—	Abstracts of Season Reports... ..	—
Southern Province ...	490	Notices under "The Forest Ordinance"	—
Eastern Province ...	468 & 507	Sales of Arrack, Opium, and Toll Rents	—
North-Western Province... ..	486	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province ...	—	Sales of Salt and Timber ...	515
Province of Uva ...	—	Notifications of Close Seasons, Infected Areas, &c.	515
Province of Sabaragamuwa ...	505	Specifications under "The Irrigation Ordinance"	—

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,525, W. P.

Colonial Secretary's Office,
Colombo, May 12, 1897.

ON Tuesday, June 29, 1897, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eight allotments of land situated in the Ragam pattu of the Alutkuru korale south of the Colombo District of the Western Province.

Preliminary plan 1,525. Village—Ragama.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs. c.
4927½	Batalanda	Crown	Jungle	0 2 1	20 0
R 362½	Do.	W. Davith Fernando	Garden	0 0 12	40 0
4939½	Do.	Mr. R. L. M. Brown.	do.	0 1 35	100 0
4940	Do.	Migel Perera	do.	8 1 20	100 0
4940½	Do.	Mr. R. L. M. Brown	Tea.	0 1 35	100 0
J 363½	Diyagala	do.	Garden	0 3 1	100 0
4941½	Katukele	E. Juwan Perera	Low jungle	0 0 13	20 0
4942½	Diyagala	Mr. R. L. M. Brown	Tea	1 2 30	100 0

Further information respecting these lands may be had from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

காணித்துண்டுகள், இழக்கு மாகாணத்து மட்டக்களப்பு டிஸ்ட்ரிக்ட் லிருக்கின்றன.

படம 960, வந்தனைப்பற்று.

இல.	குறிச்சி.	கேள்விக்காரன பெயர்.	வீவரம்.	விசாலம்.
				அ. ரூ. ப.
11854	கல்லோடை அல்லது பள்ளகமை	டொ. தாவித் அப்பு	அக்கலைந்து	3 1 20
11855	செடி	மேற்.	அக்கலைவெளி	0 3 2
A 350	மேற்.	உது அப்பு கோரூளை	அக்கலை பனைய வயல்	4 0 39
படம 2,005.				
6536	பரித்தித்தளவாய்	இ. பி. வஸ்தியான அப்பு	ஒலங்காவத்தை	0 2 33
6537	மேற்.	மேற்.	இராசகல்	1 1 24

இக்காணிகளைப்பற்றிய மேலதனைமான விளம்பரங்களையும் விற்பனவின கொந்திசுகளையும்பற்றி மட்டக்களப்பு அரசாட்சி ஏசுண்டுத்துரை யவர்களிடம் வினாவி அறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோதமர் அவர்களினது கட்டளையின்படி,

ஈ. நோவெல் உவாக்கர்,
இராசாங்க லிஇதர்.

No. 584, E. P.

Colonial Secretary's Office,
Colombo, May 6, 1897.

ON Monday, July 5, 1897, and the following days, the Government Agent for the Eastern Province will put up to auction, at his office at Maha-oya Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 910.—Bintenna.
Village—Kumpuruveli.

Lot	Name of Applicant.	Description.	A.	R.	P.	Extent.
11157	General sale	Fit for paddy	33	1	24	
11160	M. Karutulevvai, defaulter	Jungle	25	3	25	
11169	P. Mukaiyatinvava and Musinlevvai, defaulters	do.	21	1	16	
11170	M. Kulamukaiyatin, defaulter	do.	21	2	20	
11171	M. Palachchi	do.	2	2	1	

Preliminary plan 1,240. Village—Pullumalai.

2761	General sale	Fit for fine grain	1	0	22
2764	Siyato Vitane	Fit for vegetable	1	0	3
2766	Anto Manuel	Fit for paddy	12	1	2

Preliminary plan 2,154. Village—Pullumalai.

7095	General sale	Fit for paddy	9	1	2
7096	Do.	do.	10	1	36
7097	Do.	do.	7	2	24
7098	Do.	do.	6	3	6
7102	Do.	do.	9	2	37
7103	Do.	do.	9	0	35
7104	Do.	do.	8	1	2
7105	Do.	do.	15	0	0
7106	Do.	do.	10	0	16
7107	Do.	do.	20	1	31
7109	Do.	do.	8	1	21

Village—Tampichchai.

7115	General sale	Fit for paddy	4	1	24
7121	Do.	do.	13	0	39
7126	Do.	do.	4	0	24

Preliminary plan 1,348. Village—Pullumalai.

3197	Yakkolis Appu	Fit for paddy	12	3	38
O 26	U. Asanalevvai	Garden	2	1	37
P 26	U. Sinnatampi	do.	1	3	11
3201	M. Suppan	Fit for paddy	19	1	13
3203	S. Virakkanan	do.	7	3	26
3204	Do.	do.	1	3	39
3205	Do.	do.	19	2	30

Lot. Name of Applicant. Description. A. R. P. Extent.

Preliminary plan 1,426. Village—Tampichchai.
3456 U. Asanalevvai Fit for paddy 8 0 15

Preliminary plan 1,420. Village—Pulaveli.

3430	K. Aliyar	Field	3	3	8
3431	Do.	Jungle	1	3	5
3432	Do.	Open land	0	3	23
3433	M. Basama	Field	5	3	15
3434	H. Bastian Perera	do.	15	1	35
3435	V. Viramuttu	do.	7	2	33
3436	Do.	Jungle and open land	7	3	2

3437 Do. Jungle 1 0 8

3438 K. Pappuppillai Field 2 1 24

3439 Do. Open land 0 2 38

3440 Do. Jungle 1 1 7

3441 R. Rengen Field 17 1 13

3442 S. Kembiya do. 10 1 35

3443 Do. Jungle 1 1 7

3444 K. Pappuppillai Fit for garden 3 0 8

Preliminary plan 915.

11188 Aptulkarim Garden near 72nd milepost 0 0 27

Preliminary plan 938. Village—Mahaoya.

11609 D. C. Kottalamela and Obeyasekara Jungle 35 1 0

Preliminary plan 954. Village—Mahaoya.

11835 Hudu Appu Banda Vitane Aluthena 11 3 22

11836 Do. Mahaoyavela 10 1 37

11845 N. Seneviratne, defaulter Aluthena 5 3 14

Preliminary plan 1,089. Village—Bendirekka.

1325 Mr. S. Fielder Bendirekkelakele 47 3 22

Preliminary plan 1,090. Village—Mahaoya.

1326 General sale Medabichechiya-mukulana 0 2 37

1328 C. D. Bastian Appu do. 18 2 14

1329 Do. do. 3 3 20

Preliminary plan 1,440. Village—Mahaoya.

3481 M. Akamatulevvai Navaladimun-mari 17 1 19

Preliminary plan 1,408. Village—Mahaoya.

3375 H. Chinnappu Field and jungle 12 3 5

3376 V. Kulantaivelu do. 10 2 35

Lot.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Lot.	Name of Applicant.	Description.	Extent. A. R. P.
3457	N. Seneviratne, defaulters	Village—Mahaoya. Mahaoyakele 10	3 28	3461	Appuhami Koralai	Mahaoyakele 1 0 6	6
3458	David Appu	Village—Mahaoya. Mahaoyawewa-kele 3	0 24	Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.			
3459	Singhappu	do. 9	0 36	By His Excellency the Governor's command,			
3460	Hendrick Appu	do. 4	1 8	E. NOEL WALKER, Colonial Secretary.			

No. 594, E. P.

கொல்லோனியல் சக்கிரத்தார் ஆபீசில்,
கொழும்பில், 1897 ம ஆட வைகாசிமீ 6 ன் கூ.

1897 ம ஆண்டு ஆடிமாசம் 5 ன் திகதியாகிய திங்கட்கிழமையிலு மதனையடுத்த நாட்களிலும் கிழக்கு மாகாணத்து கவற்ணமேந்து ஏசனறவர்கள் மகாலயா வாடியில் இன்னடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டுனை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்பார்.

காணித்துண்டுகள் கிழக்கு மாகாணத்து மட்டக்களப்பு டிஸ்திரிக்டிலிருக்கின்றன.

பட்ம 910, விந்தனைப்பற்று.

இல.	குறிச்சி.	கேள்விக்காரன பெயர்.	விவரம்.	விசாலம். அ. ரூ. ப.
11157	கும்புருவெளி	பொதுவிற்பனவு	வேளாண்மைச்செய்கைக்கேற்றழமி	33 1 24
11160	மேற்.	மு. கருதுலெவ்வை (வாயிதா கட்டாதவர்)	காடு	25 3 25
11169	மேற்.	ப. முகையதீனவாவாவு மறுபேரும (வாயிதா கட்டாதவர்)	காடு	21 1 16
11170	மேற்.	மு. குலாமுகையதீன (வாயிதா கட்டாதவன்)	காடு	21 2 20
11171	மேற்.	மு. பாலாச்சி	காடு	2 2 1
பட்ம 1,240.				
2761	புல்லுமலை	பொதுவிற்பனவு	சிறுதானியச் செய்கைக்கேற்றழமி	1 0 22
2764	மேற்.	சீயாத்து விதானை	பயிர்செய்கைக்கேற்றழமி	1 0 3
2766	மேற்.	அந்தோ மனுவல்	வேளாண்மைக்கேற்றழமி	12 1 2
பட்ம 2,154.				
7095	புல்லுமலை	பொதுவிற்பனவு	வேளாண்மைச் செய்கைக்கேற்றழமி	9 1 2
7096	மேற்.	மேற்.	மேற்.	10 1 36
7097	மேற்.	மேற்.	மேற்.	7 2 24
7098	மேற்.	மேற்.	மேற்.	6 3 6
7102	மேற்.	மேற்.	மேற்.	9 2 37
7103	மேற்.	மேற்.	மேற்.	9 0 35
7104	மேற்.	மேற்.	மேற்.	8 1 2
7105	மேற்.	மேற்.	மேற்.	15 0 0
7106	மேற்.	மேற்.	மேற்.	10 0 16
7107	மேற்.	மேற்.	மேற்.	20 1 31
7109	மேற்.	மேற்.	மேற்.	8 1 21
7115	தற்பிச்சை	மேற்.	மேற்.	4 1 24
7121	மேற்.	மேற்.	மேற்.	13 0 39
7126	மேற்.	மேற்.	மேற்.	4 0 24
பட்ம 1,348.				
3197	புல்லுமலை	யக்கோலிஸ்ப்பு	வேளாண்மைச் செய்கைக்கேற்றழமி	12 3 38
O 26	மேற்.	உ. அசனலெவ்வை	தோட்டம்	2 1 37
P 26	மேற்.	உ. சினனதமபி	மேற்.	1 3 11
3201	மேற்.	மு. சுப்பன	வேளாண்மைக்கேற்றழமி	19 1 13
3203	மேற்.	சீ. வீரக்குட்டி	மேற்.	7 3 26
3204	மேற்.	மேற்.	மேற்.	1 3 39
3205	மேற்.	மேற்.	மேற்.	19 2 30

இல.	குறிச்சி.	கேள்விக்காறன பெயர்.	விவரம்	விசாலம். அ. ரூ. ப.
		படம 1,426.		
3456	தம்பிச்சை	உ. அசனூலெவ்வை	வேளாண்மைக்கேற்றபூமி	8 0 15
		படம 1,420.		
3430	பூலாவெளி	க. அலியார்	வயல்	3 3 8
3431	மேற்.	மேற்.	காடு	1 3 5
3432	மேற்.	மேற்.	வெட்டைப்பூமி	0 3 23
3433	மேற்.	மு. வசுவா	வயல்	5 3 15
3434	மேற்.	வஸ்தியானபெரேரூ	உயல்	15 1 35
3435	மேற்.	வ. வயிரமுத்து	வயல்	7 2 33
3436	மேற்.	மேற்.	காடும் வெட்டையும்	7 3 2
3437	மேற்.	மேற்.	காடு	1 0 8
3438	மேற்.	க. பாப்புப்பிள்ளை	வயல்	2 1 24
3439	மேற்.	மேற்.	வெட்டைப்பூமி	0 2 38
3440	மேற்.	மேற்.	காடு	1 1 7
3441	மேற்.	இ. நெங்கன	வயல்	17 1 13
3442	மேற்.	சி. சந்தையா	வயல்	10 0 35
3443	மேற்.	மேற்.	காடு	1 1 7
3444	மேற்.	க. பாப்புப்பிள்ளை	தோட்டம்	3 0 8
		படம 915.		
11188	—	அவுதல்கழீம்	72 ம ரொம்பர் கட்டைக்கு அருகா ண்மையாயிருக்கும் தோட்டம்	0 0 27
		படம 938.		
11009	மகாலயா	டி. சி. சொத்தளவையு மறு பேரும	காடு	35 1 0
		படம 954.		
11835	மேற்.	உதுஅப்புவண்டர் விதானை	அளுத்தளை	11 3 22
11836	மேற்.	மேற்.	மகாலயாவெல	10 1 37
11838	மேற்.	உதுஅப்பு	மெத்தகுமபுற	10 1 20
11843	மேற்.	லக்காபோடு	பயுப்பகலகுமபுற	3 2 11
11844	மேற்.	மேற்.	மேற்.	2 3 28
11845	மேற்.	சினவறட்டை (வாயிதா கட்டா தவன)	அளுத்தளை	5 3 14
		படம 1,089.		
1325	வெண்டிரிக்கா	பீலடர் துரை	வெண்டிரிக்காசெல	47 3 22
		படம 1,090.		
1326	மகாலயா	பொதுவிற்பனவு	முககுலானை	0 2 37
1328	மேற்.	சி. டி. வஸ்தியாங்கப்பு	மேற்.	18 2 14
1329	மேற்.	மேற்.	மேற்.	3 3 20
		படம 1,440.		
3481	மேற்.	மு. அக்மதுலெவ்வை	நாலலடிமுனமாரி	17 1 19
		படம 1,408.		
3375	மேற்.	எ. சினனப்பு	வயலுங்காடும்	12 3 5
3376	மேற்.	வ. குளந்தைவேலு	மேற்.	10 2 35
		படம 1,428.		
3457	மேற்.	சினவறட்டை (வாயிதா கட்டா தவன)	மகாலயாசெல	10 3 28
		படம 1,429.		
3458	மேற்.	தாவீதாஅப்பு	மகாலயாவெவைசெல	3 0 24
3459	மேற்.	சிந்கப்பு	மேற்.	9 0 36
3460	மேற்.	அந்திரிக்கப்பு	மேற்.	4 1 8
3461	மேற்.	அப்பஆழிக்கோருளை	மகாலயாசெல	1 0 6

இக்காணியைப்பற்றிய மேலதனமான விளம்பரங்களையும் விற்பனவின் கொந்தீசுகளையும்பற்றி மட்டக்கள
ப்பு அரசாட்சி ஏசண்டுத் துரையவர்களிடம் வினாவி அறிந்துக்கொள்ளலாம்.

தேசாதிபதி மகோதமர் அவர்களினது கட்டளையின்படி,

ஈ நோவெல் உலாக்கர்,

இராசாங்க விசைதர்.

No. 585, E. P.

Colonial Secretary's Office,
Colombo, May 8, 1897.

ON Friday, July 2, 1897, and the following days, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Sengalladi Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 1,081.—Eravurpattu.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
1	Mailampaveli	General sale	Vempu	8 1 26
2	Do.	do.	do.	12 1 36
3	Do.	do.	do.	21 0 0
5	Do.	do.	Jungle	5 2 27

Preliminary plan 1,154.

1854	Eravur	Ponnampalam	Aiyankenikkadu	4 0 25
1859	Do.	General sale	Marunkaikenikkadu	2 2 28
1860	Do.	do.	do.	1 3 3
1864	Do.	M. Akamatu Atikari	Aiyankenikkadu	14 3 27
1869	Do.	General sale	Chemparudaikkadu	7 2 24
1870	Do.	do.	do.	8 1 12
1871	Do.	M. Aliyari	do.	4 1 35
1873	Do.	General sale	do.	1 0 12
1874	Do.	V. Mukammatutampi	Kodaikkenikkadu	4 2 7
1875	Do.	M. Sinnattampi	Chempanodaikkadu	5 1 6
1876	Do.	General sale	do.	4 2 2
1877	Do.	do.	do.	0 3 12
1878	Do.	do.	do. cocconut garden	0 1 25
1879	Do.	Akamatulevvai Parikari	Eravurvempu	7 0 37
1880	Do.	General sale	do.	0 3 6
1881	Do.	do.	do.	4 2 17
1882	Do.	do.	do.	2 3 18
1883	Do.	Nayer Andi	do.	6 0 16
1884	Arumukattankudiruppu	General sale	Tamaraikkenikkadu	3 1 27
1885	Do.	do.	do.	3 0 0
1886	Do.	do.	do.	4 0 4
1887	Do.	do.	do.	4 0 19
1888	Do.	do.	do.	2 1 8
1889	Do.	do.	do. encroachment	0 1 13
1890	Do.	do.	do.	3 2 37
1891	Do.	do.	do.	0 1 35
1892	Do.	do.	do.	2 1 12
1893	Do.	do.	do.	2 3 10
1894	Do.	do.	do.	4 3 15
1895	Do.	do.	do.	2 2 36
1896	Do.	do.	do.	4 2 18
1897	Do.	do.	do.	3 1 24
1898	Do.	do.	do.	5 1 8
1899	Do.	do.	Kudiruppuvempu	1 0 14
1900	Do.	do.	do.	2 1 23
1901	Do.	do.	do.	2 3 15
1902	Do.	do.	do.	1 1 33
1903	Do.	do.	do.	6 1 16
1904	Do.	do.	Tamaraikkenikkadu	3 1 32
1905	Do.	do.	do.	3 3 6
1906	Do.	do.	do.	5 0 34
1907	Do.	do.	do.	5 0 27
1908	Do.	do.	Kudiruppuvempu	5 1 30
1909	Do.	do.	do.	5 1 8
1910	Do.	do.	Tamaraikkenikkadu	0 1 9
1911	Do.	A. Ismailevvai	do.	2 0 0
1912	Do.	do.	do.	1 3 25
1913	Do.	A. Aliyar	do.	4 0 36
1914	Do.	A. Ismailevvai	do.	1 2 5
1915	Do.	do.	do.	2 1 29
1916	Do.	General sale	do.	8 1 25
1917	Do.	do.	do.	16 0 22
1918	Do.	do.	do.	9 2 1
1919	Do.	do.	do.	9 2 36
1920	Do.	do.	do.	11 3 0
1921	Do.	do.	do.	14 3 16
1922	Do.	do.	do.	7 3 7
1923	Do.	do.	do.	10 0 34
1924	Do.	do.	do.	11 1 24
1926	Do.	U. Aliyar	Palmanikkaiyadippumi	2 3 0
1927	Do.	General sale	do.	4 0 0
1928	Do.	do.	do.	13 0 9
1929	Do.	do.	Kudiruppuvempu	10 0 33
1930	Do.	do.	do.	12 1 10
1931	Do.	do.	do.	8 0 30
1932	Do.	do.	do.	8 2 26

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	
				A.	R. P.
1933	Arumukattankudiruppu	General sale	Kudiruppuvempu	9	1 10
1934	Do.	do.	do.	7	2 21
1935	Do.	A. Utumalevvai	do.	6	2 5
1937	Do.	A. Miralevvai	do.	6	0 0
1938	Do.	do.	do.	1	3 2
1939	Do.	General sale	do.	2	2 19
Preliminary plan 600.					
6581	Arumukattankudiruppu	General sale	Fit for cocoanuts	10	1 38
6590	Do.	do.	do.	3	3 30
6591	Do.	do.	do.	3	3 16
6601	Do.	do.	do.	4	2 13
Preliminary plan 900.					
11028	Eravur	U. Akamatulevvai	Fit for cocoanuts	4	0 0
11033	Do.	P. Miralevvai	Cocoonut garden	2	1 32
11034	Do.	C. Umarukatta	Fit for cocoanuts	0	3 35
Preliminary plan 205.					
1301	Eravur	S. M. Seydulla	Kidvadippallam	0	3 6
Preliminary plan 207.					
1315	Eravur	General sale	Vilanadimunmari	3	0 5
X 63	Vantarumulai	K. Arumukam, defaulter	Vepappodiarmunmari, half-value land	2	1 3
Preliminary plan 253.					
1494	Eravur	P. Ismankandu	Jungle	2	0 19
1495	Do.	General sale	do.	1	2 0
Preliminary plan 284.					
B 69	Eravur	Katirkamatampai Udaiyar	Turaiyaveli, half-value land	12	0 28-60
Preliminary plan 414.					
I 155	Eravur	E. Tankamuttu, Kannakai; Katirkamappodi, &c.	Attiyadimunmari, half-value land	11	3 0
Preliminary plan 488.					
4643	Eravur	General sale	Chellappattukkadu	3	1 28
4658	Do.	do.	do.	4	1 18
4662	Do.	do.	do.	7	1 8
4663	Do.	A. Mirasaivupanikkam	Chandakaddumunmari	9	1 0
Preliminary plan 503.—Half-value lands in default.					
V 160	Eravur	K. J. Katiramalai Vanniya	Kalatiyarilavisam	2	1 22
Y 160	Uluntanai	Heirs of Akamatulevvaippodi Vanniya	Vaddiyalpanku	2	0 26
F 161	Do.	K. Isalevvai, &c.	Periyaveli	3	0 10
K 161	Do.	M. Alippanikkan, &c.	Veddukkadduveli	8	3 16
Preliminary plan 517.—Half-value lands in default					
F 164	Eravur	Heirs of Akamatulevvaippodi Vanniya	Kaimunaiveli	1	0 18
H 164	Do.	K. Sivakamipillai	Mukkamveli	4	2 0
J 164	Do.	Heirs of Akamatulevvaippodi Vanniya	do.	0	2 20
Preliminary plan 519.—Half-value lands.					
I 167	Eravur	P. Katiramalaiappodi	Navindanaiveli	1	0 30
Preliminary plan 1,294.					
3032	Eravur	T. Paramakkuddi	Velippattuppumi	2	2 5
3033	Do.	K. Tampan	Tampanaivelikkadu	1	2 20
Preliminary plan 1,328.					
3152	Eravur	K. Kumaraveli	Koduvamadukkadu	4	1 20
Preliminary plan 1,336.					
3166	Eravur	U. Akamatulevvai	Uppalattukkudappumi	4	0 15
Preliminary plan 1,343.					
3178	Eravur	M. Tampikkanduppodi	Paddiyadittundukkadu	44	3 0
L 26	Do.	N. Katiresan	Encroachment	0	0 12
Preliminary plan 1,532.					
4017	Eravur	General sale	Aiyankenikkadu	8	2 0
4025	Do.	do.	New clearing	0	3 0
4027	Do.	do.	Encroachment	1	0 24
4028	Do.	do.	Swamp	0	1 34
4037	Do.	do.	Encroachment	0	1 26
4044	Do.	do.	Aiyankenikkadu	5	1 36
Preliminary plan 1,600.					
4393	Eravur	K. Vaitilinkam	Paddiyadikkadu	35	1 18
4394	Do.	do.	do.	41	3 18
4395	Do.	General sale	do.	2	0 18
4396	Do.	K. Vaitilinkam	Vaddamadu	2	1 34
4398	Do.	S. Sinnattampi	Paddiyadikkadu	6	2 32
4399	Do.	K. Vaitilinkam	Anaiviluntannadukkadu	2	0 24
4400	Do.	do.	do.	15	0 0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	
				A.	R. P.
4401	Eravur	General sale	Anaiviluntanadukadu	10	1 21
4402	Do.	do.	do.	12	1 37
4403	Do.	do.	do.	11	1 4
4404	Do.	do.	do.	12	1 28
Preliminary plan 1,655.					
4787	Eravur	S. Kantan	Palmanikkaiyadi	0	0 34
Preliminary plan 2,047.					
6740	Kairiveli	M. Mukammatutampi	Kairiveli	17	1 25
6741	Do.	M. Sinnakkuddi	do.	0	1 10
6742	Do.	do.	do.	0	2 18
6743	Do.	do.	do.	3	0 22
6744	Do.	General sale	do.	2	0 10
Preliminary plan 942.					
11709	Chenkalladi	M. Velappodi	Paddippalaichenai	13	2 39
11710	Do.	General sale	do.	7	1 1
11711	Do.	K. Tampam	Kodureamaduppumi	4	3 14
11715	Do.	K. Kumaraveli	Jungle	8	0 34
Preliminary plan 1,531.					
4000	Putur	Vairani Sinnan, encroacher	Encroachment	1	1 26
Preliminary plan 1,821.					
5834	Koduvamadu	S. Kanapatipillai	Jungle	3	1 37
Preliminary plan 1,835.					
5915	Putur	Ilaiyapperumal Vitan	Chemmanodai	3	3 14
Preliminary plan 1,193.					
2380	Uluntanai	K. Kumaravelu	Virakkaddattuppumi	11	3 10
2381	Do.	K. Chinnavannan	do.	7	1 20
2382	Do.	do.	do.	10	2 28
2383	Do.	do.	do.	24	3 0
2384	Do.	do.	do.	9	3 10
2385	Do.	V. V. Kumaravelu	Todunilattupumi	13	0 38
2386	Do.	A. Umarukatta	do.	30	3 25
2387	Do.	V. V. Kumaravelu	do.	4	3 20
2388	Do.	do.	do.	11	1 0
Preliminary plan 1,649.					
4769	Eravur	V. Katirkaman	Kidavadippallam	0	0 17
4772	Do.	do.	do.	0	2 18
Preliminary plan 1,287.					
3005	Kommaturai	P. Sinnatampi	Navalkenikkadu	14	0 0
3006	Putur	T. Katiran	do.	11	1 6
Preliminary plan 1,654.					
4786	Kommaturai	V. Kanapati	Kaddumavadi	7	1 20
Preliminary plan 1,881.					
Q 49	Kommaturai	A. B. Kanakasapai	Tillankuli	12	2 0
Preliminary plan 1,822.					
5836	Kaluvankeni	M. V. Babun Appu	Periyakaluvankeni	0	2 37
Preliminary plan 694.					
8587½	Vantarumalai	General sale	Koyiladikkadu	4	0 38
Preliminary plan 876.					
10519	Vantarumalai	T. Emanatan, defaulter	Cocconut garden, half-value land	0	0 13
Preliminary plan 917.					
11216	Vantarumulai	Kanti, widow of Malukkan	Jungle	0	1 13
Preliminary plan 1,105.					
1396	Vantarumulai	General sale	Swamp	7	3 4
Preliminary plan 1,125.					
1618	Vantarumulai	General sale	Jungle	11	2 37
Preliminary plan 1,918.					
6285	Vantarumulai	General sale	Scrub	4	2 39
6286	Do.	do.	do.	3	3 11
6287	Do.	P. H. Kannappan	Jungle and scrub	2	0 29
6288	Do.	General sale	Scrub	8	3 2
Preliminary plan 1,702.					
5204	Vantarumalai	B. Ilaiyatampi	Vamniyaditundu	2	3 0
Preliminary plan 1,167.					
2006	Vantarumulai	General sale	Jungle	20	2 13
2007	Do.	do.	do.	10	1 30
2008	Do.	do.	do.	9	1 18
2021	Do.	do.	do.	3	0 8
2022	Do.	K. Nanamuttu	Open land	0	0 23
2024	Do.	General sale	Jungle	3	2 17

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
3532	Vantarumulai	Preliminary plan 1,451. K. Somasuntaram and K. Sinnatampi	Periyatampirankovilpumi	3 3 31
3615	Kaluvankeni	Preliminary plan 1,459. General sale	Manaddikkadu	40 2 30
3625	Vantarumulai	do.	Periyakarunaimaduppallam	2 3 38
3638	Do.	do.	Mapottavilluppallam	23 0 37
4058	Vantarumulai	Preliminary plan 1,533. K. Katiramalai	Viraiikkadu	15 0 29
4235	Vantarumulai	Preliminary plan 1,561. General sale	Palaiyadikkadu	8 0 31
5194	Vantarumulai	Preliminary plan 1,701. General sale	Viraiyadikkadu	2 3 39
5195	Do.	N. Setunatan	Paddiyadikkadu	4 0 38
5196	Do.	P. H. Kanappan	do.	3 1 26
5197	Do.	K. Samittampi	do.	5 0 6
5198	Do.	do.	Viraiyadikkadu	2 1 5
5199	Do.	do.	Paddiyadikkadu	13 3 20
5200	Do.	do.	Uttaiyanmulaikadu	16 2 27
5201	Do.	do.	do.	8 3 5
5202	Do.	do.	do.	2 3 4
5203	Do.	do.	do.	1 1 30
7449	Vantarumulai	Preliminary plan 2,224. S. Mailvakanam	Marunkaiyadipumi	14 3 3
7450	Do.	S. Vaitilinkam	do.	5 2 2
7451	Do.	K. Samittampi	do.	6 2 10
7452	Do.	do.	do.	27 0 0
7453	Do.	do.	do.	37 0 0
1007.	Sittandi	Preliminary plan 71. C. Sinnan	Nayanaddannimamari	4 2 4
1658	Sittandikudiruppu in Koralai	Preliminary plan 279. V. Paramakkuddi	Paddy land	2 1 0
L 67	Sittandikudiruppu in Eravur	Kumarasami Kanapati	Garden	0 0 18
P 67	Do.	Pattiniyer Kumarasami	do.	0 3 0
J 68	Do.	Vaikali Chinnan	do.	0 1 10
K 68	Do.	Velachchi Paramakkuddi	do.	0 0 29
N 68	Sittandikudiruppu in Koralai	A. Pattiniyen	do.	0 0 37
F 160	Sittandikudiruppu in Koralai	Preliminary plan 490. K. Katpakanachchi, &c., defaulters	Ponnankarachchai, half-value land	39 2 38-39
4672	Sittandikudiruppu in Koralai	Preliminary plan 491. General sale	Palaiyadimunmari	0 1 14
5107	Eravur	Preliminary plan 530. General sale	Jungle	2 3 24
5108	Do.	do.	do.	1 3 26
F 172	Do.	A. Aliyar, &c., defaulters	Kanamveli, half-value land	4 0 0
H 172	Do.	Heirs of Akamatulevvaippodi Vanniya, defaulters	Polattuveli, do.	6 0 16
J 172	Do.	do.	Kidamunaiveli, do.	2 3 0
E 195	Chittandi	Preliminary plan 578. Seyilapatin, defaulter	Perumaveli, half-value land	9 0 30
6182	Chittandi	Preliminary plan 582. General sale	Fit for cocoanuts	1 3 10
6183	Do.	do.	do.	1 1 23
10429	Chittandi	Preliminary plan 862. General sale	Vavunakkuda, claimed by Police Headman of Murakkoddanchenai	11 0 38
390	Chittandi	Preliminary plan 1,021. P. Sinnavan	Fit for paddy	9 1 6
392	Chittandi	Preliminary plan 1,022. K. Murukappan	Chantanamadupukiylai-toddam	2 0 10
393	Do.	V. Vayravi	do.	2 0 38
395	Do.	M. Perumal	do.	3 1 9
396	Do.	V. Murukan	do.	1 3 37
495	Chittandi	Preliminary plan 1,028. General sale	Urarukkadu	0 3 2
515	Chittandi	Preliminary plan 1,036. P. Tampippodi	Iluppaiyadimunmari	6 0 34
516	Do.	K. Kannippodi	Siruthankalladi	14 0 32

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	
				A.	R. P.
700	Chittandi	Preliminary plan 1,046. K. Pandaravanniyan	Koraveli	26	0 18
702	Chittandi	Preliminary plan 1,047. P. Tampippodi	Ilukkumunmari	15	3 29
907	Chittandi	Preliminary plan 1,053. P. H. Murukan	Chinnapudaikarachchiveli	23	2 9
908	Do.	General sale	Chinnappuddaikarachi- kulam	9	0 0
909	Do.	do.	Chinnappuddaikarachchi	13	0 34
3182	Chittandi	Preliminary plan 1,345. M. Tampikkandu	Chempitturaikkadu	8	0 33
3183	Do.	do.	do.	27	0 0
3183½	Do.	do.	do.	0	1 15
3981	Chittandi	Preliminary plan 1,530. General sale	Manadikkadu	2	2 39
3983	Do.	K. Arumukam	Attiyadivalavu	0	1 15
3984	Do.	S. Kanapati	Siruvinaiyadivalavu	0	0 34
3987	Do.	General sale	Garden	0	1 4
3988	Do.	do.	Karanadikkadu	1	0 0
3989	Do.	do.	do.	1	3 37
3990	Do.	A. Vinachittampi	do.	1	3 31
3991	Do.	General sale	do.	3	2 15
3926	Pankudaveli	Preliminary plan 434. General sale	Jungle	1	3 33
3927	Do.	do.	do.	8	2 25
3933	Do.	do.	do.	7	3 7
3934	Do.	do.	do.	11	0 28
3935	Do.	do.	do.	5	1 24
4112	Pankudaveli	Preliminary plan 446. A. Seku Umarusaiyu	Puttampurikkalladikkulat- tuppumi	36	3 30
4251	Pankudaveli	Preliminary plan 458. General sale	Jungle	7	2 14
4335	Pankudaveli	Preliminary plan 460. General sale	Jungle	5	0 26
4341	Do.	do.	Fit for paddy	5	3 0
4342	Do.	do.	do.	10	2 8
4526	Pankudaveli	Preliminary plan 476. General sale	Fit for paddy	8	2 37
4527	Do.	do.	do.	7	1 8
4528	Do.	do.	do.	16	0 26
4529	Do.	do.	do.	10	3 2
4530	Do.	do.	do.	11	0 32
4546	Pankudaveli	Preliminary plan 478. General sale	Parasadichenai	7	2 0
4547	Do.	do.	do.	5	3 0
L 161	Pankudaveli	Preliminary plan 504. K. Kanapati, defaulter	Half-value land, Minachchi- yadiveli	1	0 10
M 161	Do.	K. J. Katiramalai Vanniya, defaulter	do.	1	0 10
N 161	Do.	P. H. Pakkirtampi, defaulter	Nellukkottinachenai, half- value land	2	2 0
S 161	Do.	Heirs of Akamatulevvaipodi Van- niya, defaulter	Neduntalavai, half value- land	12	0 0
X 167	Pankudaveli	Preliminary plan 521. Trustees of Virapattirenkivil, de- faulters	Tananganappattuvveli, half- value land	8	1 10
G 168	Do.	P. Kantappodi, defaulter	do. Chempattaimunmari	9	0 0
5936	Vantarumulai	Preliminary plan 561. General sale	Jungle	8	0 30
G 190	Chittandi	K. Chittampalam, defaulter	Half-value land, Kaluvam- pallam	3	2 0
J 190	Do.	K. V. Nallatampi, &c., defaulters	Half-value land, Palaiyadi- munmari	10	1 0
K 190	Do.	Pandaravaniyan	Half-value land, Pallaveli	9	0 0
3114	Pankudaveli	Preliminary plan 1,297. L. Utumalévvai	Nellukkottinachenai	2	2 16
J 26½	Pankudaveli	Preliminary plan 1,299. V. Nallatampi	Uppukkuli field	6	0 34
3154	Pankudaveli	Preliminary plan 1,329. M. Chinnattampi	Tondaiyanpallam	11	2 38
3155	Do.	do.	Minachchiyadiveli	12	0 11
3156	Do.	do.	Tondaiyanachenai	12	1 30

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		
				A.	R.	P.
3277	Pankudaveli	Preliminary plan 1,358. A. Ismankandu	Kairiveli	16	1	9
3297	Pankudaveli	Preliminary plan 1,369. M. Seilapatin	Kalladittoddam	5	2	1
C 27	Pankudaveli	Preliminary plan 1,419. Owner of title plan 33,677	Akattikkuliveli	3	3	0
2752	Iluppaiyadihchenai	Preliminary plan 1,236. General sale	Low jungle	3	1	30
2753	Do.	do.	do.	3	3	22
2754	Do.	do.	Paddy field	0	1	37
3478	Iluppaiyadihchenai	Preliminary plan 1,438. A. Ismankandu	Karadiyanattuppumi	18	0	11
3479	Do.	do.	do.	7	1	12
3484	Iluppaiyadihchenai	Preliminary plan 1,442. V. Muttappodi	Kurinchakkoditoddappumi	22	3	17
3485	Do.	do.	Field	11	3	28
5858	Iluppaiyadihchenai	Preliminary plan 1,828. M. Asanalevvai	Vanippumi	4	0	29
6533	Do.	Preliminary plan 2,003. Saiyu Kankani and L. Vappukkuddi	Ichchaiyadippumi	1	1	35
7257	Aladihchenai	Preliminary plan 2,173. P. Kasinvava	Tobacco garden	3	3	0
7479	Mavalaiyaru	Preliminary plan 2,233. S. Asanar	Fit for paddy	1	2	18
7481	Do.	do.	do.	0	3	11
7267	Mavalaiyaru	Preliminary plan 2,176. Sekulevvai	Nedunchenaitalavai	19	3	0
7473	Karadiyanaru	Preliminary plan 2,232. M. Avuvakker	Fit for paddy	38	2	24
7475	Do.	do.	do.	9	0	35
7476	Do.	S. Meyetinvara	do.	5	3	33
7477	Do.	do.	do.	2	3	15
1399	Kanittivu	Preliminary plan 1,106. S. Atankanduppodi	Panichchaiyadiattukkadu	26	3	20
1400	Do.	do.	do.	19	3	35
1401	Do.	do.	do.	30	1	13
1402	Do.	do.	do.	12	3	18
1403	Do.	General sale	Karadianattuppumi, cattle shed, and gala	0	1	12
1404	Do.	A. Tampapillai	Karadiyanattuppumi	14	3	36
1405	Do.	General sale	do.	0	3	10
1406	Kanittivu	Preliminary plan 1,107. General sale	Karadiyanattuppumi	2	3	8
276Q	Rukam	Preliminary plan 1,239. General sale	Jungle	5	2	0
7504	Kusalanai	Preliminary plan 2,240. A. Vappukkuddi	Tobacco garden	0	1	22
7506	Do.	do.	Waste land	0	0	15
7507	Do.	do.	Jungle	1	0	18
7508	Do.	K. Muttappodi	Tobacco garden	0	3	15
7510	Do.	do.	Jungle	0	1	8
2740	Mukulanai	Preliminary plan 1,233. Bahulanai Panikkan	Fit for paddy.	1	0	39
2741	Do.	do.	do.	0	1	13
2744	Do.	A. Ibrahim	do.	11	1	18
11172	Rukam	Preliminary plan 911. A. Ivurainkandu	Jungle	12	0	0
11173	Do.	A. Meyetinvara	do.	20	1	4
11174	Do.	General sale	do.	7	0	32
11175	Do.	A. Sailapatin	Chena	18	1	27
11176	Do.	General sale	Jungle	17	3	16
11177	Do.	do.	do.	8	0	0
11178	Do.	A. Meyetinvara	do.	5	3	32
11180	Do.	A. Seilapatin	Garden	2	0	20
11181	Do.	do.	Chena	6	0	33
2755	Rukam	Preliminary plan 1,237. M. Umarukatta	Kalnasiyadippumi	13	0	22
2756	Do.	do.	do.	4	0	39
2757	Do.	do.	do.	9	3	12
2773	Rukam	Preliminary plan 1244. P. H. Utumankandu	Kalputanippumi	21	1	24
2775	Do.	General sale	do.	1	2	11
2776	Do.	do.	do.	1	1	0

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
2782	Rukam	P. H. Utumankandu	Ilukkunaddaippumi	0	2	31
2783	Do.	do.	do.	0	3	20
2784	Do.	do.	do.	0	0	17
2785	Do.	do.	Kinnatadippumi	0	0	21
Preliminary plan 1,347.						
3185	Rukam	A. Mukammatulevvai	Paddy field	13	2	24
Preliminary plan 1,414.						
3424	Rukam	I. Mukammatutampi	Kulattuppumi	11	0	0
3425	Do.	U. Meyetinava	Mavalaiattukkadu	10	3	24
Preliminary plan 1,416.						
3427	Rukam	A. Ivurainkandu	Kaltoddattuppumi	8	0	22
Preliminary plan 1,437.						
3473	Rukam	A. Suppan	Kulavadimunnari	15	1	27
3474	Do.	A. Akamaulevvai	do.	6	2	36
3475	Do.	P. Kantappan	Kulattukkadu	3	3	4
3476	Do.	A. Miralevvai	Kulanadippumi	1	2	16
3477	Do.	A. Ivurainkandu	Kaltoddattuppumi	3	3	24
Preliminary plan 2,231.						
7467	Rukam	N. Chellaiya	Kalkulippumivayal	3	1	26
7468	Do.	do.	Kalkulippumi	0	1	14
7469	Do.	do.	do.	0	1	36
7471	Do.	do.	do.	5	3	31
7472	Do.	do.	do.	0	0	12
Preliminary plan 1,827.						
5850	Tumpalancholai	K. Chanchuttampi	Ittiyadi	1	0	11
5852	Do.	do.	do.	1	2	9
5854	Do.	do.	do.	1	0	32
Preliminary plan 1,235.						
2748	Tumpalancholai	S. Mukammatutampi	Kalputanaikkadu	15	3	36
2750	Do.	General sale	Old chena	11	3	23
2751	Do.	M. Meyetinava	Ittiyadiikkadu	24	2	18
Preliminary plan 1,241.						
2767	Pullumalai	Mr. S. Fielder	Jungle	9	2	33

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 585, E. P.

கொலோனியல் சர்க்கிடு ததார ஆபீசில்,
கொழும்பு, 1897, ஏப்ரல் மாதம் 6 வ.

1897 ம் ஆண்டு ஆடி மாதம் 2 ந் திகதியாகிய வெள்ளிக்கிழமையிலு மசனையடுத்த நாட்களிலும் கிழக்கு மாகாணத்து கவர்ணமந்து ஏசனறவாகன செங்கலடி வாடியில் இதனடியிற சொல்லப்படடிருகிற முடிக்குரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால உதரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்பார.

காணித்துண்டுகள், கிழக்கு மாகாணத்து மட்டக்களப்பு டிஸ்திரிக்டி விருக்கின்றன.

படம் 1,081, ஏறலூபற்ற.

இல.	குறிச்சி.	கேள்விகாரண பெயர்.	விவரம்.	விசாலம்.	
				அ.	ப.
1	மயிலம்பாவெளி	பொதுவிற்பனவு	வெம்பு	8	1 26
2	ஹெ	ஹெ	ஹெ	12	1 36
3	ஹெ	ஹெ	ஹெ	21	0 0
5	ஹெ	ஹெ	காடு	5	2 27
படம் 1,154.					
1854	ஏறலூர்	பொன்னமலம்	அய்யனகேணிக்காடு	4	0 25
1859	ஹெ	பொதுவிற்பனவு	மருங்கைக்கேணிக்காடு	2	2 28
1860	ஹெ	ஹெ	ஹெ	1	3 3
1864	ஹெ	மு. அகமது அதிகாரி	அய்யனகேணிக்காடு	14	3 27
1869	ஹெ	பொதுவிற்பனவு	செம்பனோடைக்காடு	7	2 24
1870	ஹெ	ஹெ	ஹெ	8	1 12
1871	ஹெ	மு. அவியார்	ஹெ	4	1 35
1873	ஹெ	பொதுவிற்பனவு	ஹெ	1	0 12
1874	ஹெ	வ. முகமதுதமபி	கோடைக்கேணிக்காடு	4	2 7
1875	ஹெ	மு. சினனத்தமபி	செம்பனோடைக்காடு	5	1 6

இல.	குறிச்சி	கேள்விக்காறன பெயர்.	விவரம்.	விலாஸம். அ. ரூ. ப.
1876	ஏறலூர்	பொதுவிற்பனவு	செம்பலோடைக்காடு	4 2 2
1877	செடி	செடி	செடி	0 3 12
1878	செடி	செடி	தென்னந்தோட்டம்	0 1 25
1879	செடி	அகமதுலெவவைப்பரிகாரி	ஏறலூர்வெம்பு	7 0 37
1880	செடி	பொதுவிற்பனவு	செடி	0 3 6
1881	செடி	செடி	செடி	4 2 17
1882	செடி	செடி	செடி	2 3 18
1883	செடி	மாயர்ஆண்டி	செடி	6 0 16
1884	ஆறுமுகத்தாண்டி யிருப்பு	பொதுவிற்பனவு	தாமரைக்கேணிக்காடு	3 1 27
1885	செடி	செடி	செடி	3 0 0
1886	செடி	செடி	செடி	4 0 4
1887	செடி	செடி	செடி	4 0 19
1888	செடி	செடி	செடி	2 1 8
1889	செடி	செடி	தாமரைக்கேணிக்காடு கூட்டிப் பிடித்தது	0 1 13
1890	செடி	செடி	செடி	3 2 37
1891	செடி	செடி	செடி	0 1 35
1892	செடி	செடி	செடி	2 1 12
1893	செடி	செடி	செடி	2 3 10
1894	செடி	செடி	செடி	4 3 15
1895	செடி	செடி	செடி	2 2 36
1896	செடி	செடி	செடி	4 2 18
1897	செடி	செடி	தாமரைக்கேணிக்காடு	3 1 24
1898	செடி	செடி	செடி	5 1 8
1899	செடி	செடி	சூழியிருப்புவெம்பு	1 0 14
1900	செடி	செடி	செடி	2 1 23
1901	செடி	செடி	செடி	2 3 15
1902	செடி	செடி	செடி	1 1 33
1903	செடி	செடி	செடி	6 1 16
1904	செடி	செடி	தாமரைக்கேணிக்காடு	3 1 32
1905	செடி	செடி	செடி	3 3 6
1906	செடி	செடி	செடி	5 0 34
1907	செடி	செடி	செடி	5 0 27
1908	செடி	செடி	சூழியிருப்புவெம்பு	5 1 30
1909	செடி	செடி	செடி	5 1 8
1910	செடி	செடி	தாமரைக்கேணிக்காடு	0 1 9
1911	செடி	அ. இலமாவெவலை	செடி	2 0 0
1912	செடி	செடி	செடி	1 3 25
1913	செடி	அ. அலியார்	செடி	4 0 36
1914	செடி	அ. இலமாவெவலை	செடி	1 2 5
1915	செடி	செடி	செடி	2 1 29
1916	செடி	பொதுவிற்பனவு	செடி	8 1 25
1917	செடி	செடி	செடி	16 0 22
1918	செடி	செடி	செடி	9 2 1
1919	செடி	செடி	செடி	9 2 63
1920	செடி	செடி	செடி	11 3 0
1921	செடி	செடி	செடி	14 3 16
1922	செடி	செடி	செடி	7 3 7
1923	செடி	செடி	செடி	10 0 34
1924	செடி	செடி	செடி	11 1 24
1926	செடி	உ. அலியார்	பலமாணிக்கையடிப்பூமி	2 3 0
1927	செடி	பொதுவிற்பனவு	செடி	4 0 0
1928	செடி	செடி	செடி	13 0 9
1929	செடி	செடி	சூழியிருப்புவெம்பு	10 0 33
1930	செடி	செடி	செடி	12 1 10
1931	செடி	செடி	செடி	8 0 30
1932	செடி	செடி	செடி	8 2 26
1933	செடி	செடி	செடி	9 1 10
1934	செடி	செடி	செடி	7 2 21
1935	ஆறுமுகத்தாண்டி யிருப்பு	அ. உதுமாவெவலை	சூழியிருப்புவெம்பு	6 2 5
1937	செடி	அ. மீராவெவலை	செடி	6 0 0
1938	செடி	செடி	செடி	1 3 2
1939	செடி	பொதுவிற்பனவு பட்டம் 600.	செடி	2 2 19
6581	செடி	பொதுவிற்பனவு	தென்னம்பிள்ளைப்பூமி	10 1 38
6590	செடி	செடி	செடி	3 3 30
6591	செடி	செடி	செடி	3 3 16
6601	செடி	செடி	செடி	4 2 13

இல.	குறிச்சி.	கேள்விகாரணின பெயர்.	விவரம்.	விலா. அ. மா. ப.
		படம் 900.		
11028	ஏறலூர்	உ. அகமதுலெவவை	தென்னமபிள்ளைப்பூமி	4 0 0
11033	செ.	ப. மீரூலெவவை	தென்னந்தோட்டம்	2 1 32
11034	செ.	சி. உமறுகத்தா	தென்னமபிள்ளைகேற்றப்பூமி	0 3 35
		படம் 205.		
1301	செ.	சி. ம. செயதுவா	கிடர்வளிப்பள்ளம்	0 3 6
		படம் 207.		
1315	செ.	பொதுவிற்பனவு	வீலாவழிமுனமாரி	3 0 5
X 63	வந்தாருமூல	க. ஆறுமுகம் வாயிதா கட டாதவன (உருத்தாளி வேளாப்போடிமுனமாரி	அரைவிலமதிப்பூமி	2 1 3
		படம் 253.		
1494	ஏறலூர்	பொ. இஸ்மான் கண்டு	காடு	2 0 19
1495	செ.	பொதுவிற்பனவு	காடு	1 2 0
		படம் 284.		
B 69	செ.	கதிராமதம்பி உடையாரா வாயிதா நிலுவை (து றையவெளி)	அரைவிலமதிப்பூமி	12 0 28 ⁹⁰ / ₁₀₀
		படம் 411.		
I 155	செ.	தம்பிமுத்து மறுநேரு (ஆ ததியடிமுனமாரி	செ.	11 3 0
		படம் 488.		
4643	செ.	பொதுவிற்பனவு	செலலாபததுக்காடு	3 1 28
4658	செ.	செ.	செ.	4 1 18
4662	செ.	செ.	செ.	7 1 8
4663	செ.	அ. மீரூசாய்வு பணிக்கை	சண்டக்காட்டுமுனமாரி	9 1 0
		படம் 503, வாயிதாக்கட்டாத அரைவில மதிப்புப்பூமி.		
V 160	செ.	கதிராமலவனனிமை (கா லாததியா இலவீசம்	—	2 1 22
Y 160	உருத்தளை	அகமதுலெவவைப்போடி வ னனிமையி னுருத்தா ளர்)	வட்டியல்யங்கு பெரியவெளி	2 0 26 3 0 10
F 161	செ.	க. ஈசாலெவவையு மறுபே	வெட்டுகாடுவெளி	8 3 16
K 161	செ.	மு. அலலிப்பனிக்கை		
		படம் 517, வாயிதாக்கட்டாத அரைவில மதிப்புப்பூமி.		
F 164	ஏறலூர்	அகமதுலெவவைப்போடி வனனிமையி னுருத்தா ளர்	கைமுனைவெளி	1 0 18
H 164	செ.	க. சீவகாமிப்பிள்ளை	முத்தகமவெளி	4 2 0
J 164	செ.	அகமதுலெவவைப்பேர் டி வனனிமையி னுரு த்தாளர்	செ.	0 2 20
		படம் 519, அரைவிலமதிப்புப்பூமி.		
I 167	செ.	ப. கதிராமலைப்போடி	நலுண்டானவெளி	1 0 30
		படம் 1,294.		
3032	செ.	தொ. பரமக்குட்டி	வெளிப்பத்தூப்பூமி	2 2 5
3033	செ.	க. தம்பான	தம்பானவெளிக்காடு	1 2 20
		படம் 1,328.		
3152	செ.	க. குமாரவேலு	கொடுவாமடுக்காடு	4 1 20
		படம் 1,336.		
3166	செ.	உ. அகமதுலெவவை	உப்பளத்துக்குட்டாப்பூமி	4 0 15
		படம் 1,343.		
3178	செ.	மு. தம்பிக்கண்டுப்போடி	பட்டியடிதுண்டிக்காடு	44 3 0
L 26	செ.	நா. கதிரேசன	கூட்டிப்பிடித்தது	0 0 12
		படம் 1,532.		
4017	செ.	பொதுவிற்பனவு	அய்யங்கேணிக்காடு	8 2 0
4025	செ.	செ.	துப்பரவுபண்ணியப்பூமி	0 3 0
4027	செ.	செ.	கூட்டிப்பிடித்தது	1 0 24
4028	செ.	செ.	சதுப்புநிலம்	0 1 34
4037	செ.	செ.	கூட்டிப்பிடித்தது	0 1 26
4044	செ.	செ.	அய்யங்கேணிக்காடு	5 1 36
		படம் 1,600.		
4393	ஏறலூர்	கா வயித்திலிங்கம்	பட்டியடிக்காடு	31 1 18
4394	செ.	செ.	செ.	41 3 18

இல.	குறிச்சி.	கேள்விகாரானின பெயர்.	விவரம்.	விசாலம். அ. து. ப.
4395	ஏரூரூர்	பொதுவிற்பனவு	பட்டியடிக்காடு	2 0 18
4396	ரெடி	கா. வயித்திலிங்கம்	வட்டைமடு	2 1 34
4398	ரெடி	சி. சின்னத்தம்பி	பட்டியடிக்காடு	6 2 32
4399	ரெடி	கா. வயித்திலிங்கம்	ஆனைவிருந்தான மடுக்காடு	2 0 24
4400	ரெடி	ரெடி	ரெடி	15 0 0
4401	ரெடி	பொதுவிற்பனவு	ரெடி	10 1 21
4402	ரெடி	ரெடி	ரெடி	12 1 37
4403	ரெடி	ரெடி	ரெடி	11 1 4
4404	ரெடி	ரெடி	ரெடி	12 1 28
		பட்டம் 1,655.		
4787	ரெடி	சி. கந்தன	பலமாணிக்கையடிப்பூமி	0 0 34
		பட்டம் 2,047.		
6740	கைரிவெளி	மு. முகமதுத்தம்பி	கைரிவெளி	17 1 25
6741	ரெடி	மு. சின்னக்குட்டி	ரெடி	0 1 10
6742	ரெடி	ரெடி	ரெடி	0 2 18
6743	ரெடி	ரெடி	ரெடி	3 0 22
6744	ரெடி	பொதுவிற்பனவு	ரெடி	2 0 10
		பட்டம் 942.		
11709	செங்கலடி	மு. வெலாப்போடி	பட்டப்பிளையேனை	13 2 39
11710	ரெடி	பொதுவிற்பனவு	ரெடி	7 1 1
11711	ரெடி	ச. தம்பாள	கொடுவாமடுப்பூமி	4 3 14
11715	ரெடி	க. குமாரவேலி	காடு	8 0 34
		பட்டம் 1,531.		
4000	புதூர்	வயிவிசின்னணு	கூட்டிப்பிடித்தப்பூமி	1 1 26
		பட்டம் 1,821.		
5834	கொடுவாமடு	சி. கணபதிப்பிள்ளை	காடு	3 1 37
		பட்டம் 1,835.		
5915	புதூர்	இளையபெருமாள்	செமமேளேடை	3 3 14
		பட்டம் 1,193.		
2380	ஈரூந்தலை	க. குமாரவேலு	வீரக்கட்டாதப்பூமி	11 3 10
2381	ரெடி	க சின்னவண்ணணு	ரெடி	7 1 20
2382	ரெடி	ரெடி	ரெடி	10 2 28
2383	ரெடி	ரெடி	ரெடி	24 3 0
2384	ரெடி	ரெடி	ரெடி	9 3 14
2385	ரெடி	வ வி. குமாரவேலு	தொடுவிலாற்றுப்பூமி	13 0 38
2386	ரெடி	அ. உமறுகத்தா	ரெடி	30 3 25
2387	ரெடி	வ. வி. குமாரவேலு	ரெடி	4 3 20
2388	ரெடி	ரெடி	ரெடி	11 1 0
		பட்டம் 1,649.		
4769	ஏரூரூர்	வ. கதிரகாமன	கிழவடிப்பளளம்	0 0 17
4772	ரெடி	ரெடி	ரெடி	0 2 18
		பட்டம் 1,287.		
3005	கொடமா துறை	ப. சின்னத்தம்பி	நாவலவெளிக்காடு	14 0 0
3006	புதூர்	த. கதிான்	ரெடி	11 1 6
		பட்டம் 1,654.		
4786	கொடமாத் துறை	வ. கணபதி	காட்டுமாவடி	4 1 20
		பட்டம் 1,881.		
Q 41	ரெடி	எ. பா. கணகசபை	தலைக்குளி	12 2 0
		பட்டம் 1,822.		
5836	தனுவனகானி	மு. வ. வவுங்கப்ப	பெரியகல்முனைக்கேணி	0 2 37
		பட்டம் 694.		
8587½	வந்தாரூமுலை	பொதுவிற்பனவு	கோவிலடிக்காடு	4 0 38
		பட்டம் 876.		
10519	ரெடி	த. இராமநாதன (வாயிதர் கட்டாதவன	அரைவிழைதிப்புப்பூமி	0 0 13
		பட்டம் 917.		
11216	ரெடி	மலுக்கண் கைம்பெண் க நிதி	காடு	0 1 13
		பட்டம் 1,105.		
1396	ரெடி	பொதுவிற்பனவு	சதுப்புநிலம்	7 3 4
		பட்டம் 1,125.		
1618	ரெடி	பொதுவிற்பனவு	காடு	11 2 37

இல	குறிச்சி.	கேள்விக்காக பெயர்.	விலாசம்.	விசாலம். அ. மா. ப.
		பட்டம் 1,918.		
6285	வந்தாறுமூலை	பொதுவிற்பனைவு	பத்தைக்காடு	4 2 39
6286	செடி	செடி	செடி	3 3 11
6287	செடி	பொ. த. கணணப்பன்	காடு	2 0 29
6288	செடி	பொதுவிற்பனைவு	பத்தை	8 3 2
		பட்டம் 1,702.		
5204	செடி	ப. இளையதம்பி	வமமியடித்தூண்டு	2 3 0
		பட்டம் 1,167.		
2006	செடி	பொதுவிற்பனைவு	காடு	20 2 13
2007	செடி	செடி	செடி	10 1 30
2008	செடி	செடி	செடி	9 1 18
2021	செடி	செடி	செடி	3 0 8
2022	செடி	க. ஞானமுத்தூ	வேடடைப்பூமி	0 0 23
2024	செடி	பொதுவிற்பனைவு	காடு	3 2 17
		பட்டம் 1,451.		
3532	செடி	க. சோமசுந்திரம்	பெரியத்தம்பிரானகோவிலப்பூமி	3 3 31
		பட்டம் 1,459.		
3615	கருவனகேனி	பொதுவிற்பனைவு	மாவடிக்காடு	40 2 30
3625	வந்தாறுமூலை	செடி	பெரிய கறுவாமடுப்பள்ளம்	2 3 38
3638	செடி	செடி	மாபோட்டவிலகுப்பள்ளம்	23 0 37
		பட்டம் 1,533.		
4058	செடி	க. கதிரமலை	வீரையடிக்காடு	15 0 29
		பட்டம் 1,561.		
4235	செடி	பொதுவிற்பனைவு	பாலையடிக்காடு	8 0 31
		பட்டம் 1,701.		
5194	செடி	பொதுவிற்பனைவு	வீரையடிக்காடு	2 3 39
5195	செடி	தா. சேதுநாதன்	பட்டையடிக்காடு	4 0 38
5196	செடி	பொ. த. கணணப்பன்	செடி	3 1 26
5197	செடி	கா. சாமித்தம்பி	செடி	5 0 6
5198	செடி	செடி	வீரையடிக்காடு	2 1 5
5199	செடி	செடி	பட்டையடிக்காடு	13 3 20
5200	செடி	செடி	ஊதையனமூலைக்காடு	16 2 27
5201	செடி	செடி	செடி	8 3 5
5202	செடி	செடி	செடி	2 3 4
5203	செடி	செடி	செடி	1 1 30
		பட்டம் 2,224.		
7449	செடி	ச. மயிலவாகனம்	மருங்கையடிப்பூமி	14 3 3
7450	செடி	ச. வயித்திலிங்கம்	செடி	5 2 2
7451	செடி	க. சாமித்தம்பி	செடி	6 2 10
7452	செடி	செடி	செடி	27 0 0
7453	செடி	செடி	செடி	37 0 0
		பட்டம் 71.		
1007	சிறீரூண்டி	சி. சினனா	நாயாவட்டவானமுனமாரி	4 2 24
		பட்டம் 279—ஏறஞ்சூர்.		
1658	சிறீரூண்டி குடியிருப்பு	கோறலை வ. பரமக்குடி	வேளாணமைப்பூமி	2 1 0
Z 67	செடி	ஏறஞ்சூர் கு. கணபதி	தோட்டம்	0 0 15
P 67	செடி	செடி ப. குமாரசாமி	செடி	0 3 0
N 68	செடி	கோறலை அ. பத்தினியன்	செடி	0 0 37
		பட்டம் 490.		
F 160	செடி	க. கற்பகனாச்சியம் மற்றும் பேரும பொன்னன்சாச்சை	அரைவீலைமதிப்பு (வாயிதாகட்டாத்தூமி)	39 2 38-34
		பட்டம் 491.		
4672	செடி	பொதுவிற்பனைவு	பாலையடிமுனமாரி	0 1 14
		பட்டம் 530.		
5107	ஏறஞ்சூர்	பொதுவிற்பனைவு	—	2 3 24
5108	செடி	செடி	—	1 3 26
F 172	செடி	அ. அலியா (வாயிதாகட்டாத்தவன் கணமவென்)	அரைவீலைமதிப்பு	4 0 0
H 172	செடி	அகமதுலெவ்வப்போடி வண்ணிமையின் உருத்தாளா (பாலத்தூவெளி)	செடி	6 0 16
J 172	செடி	செடி (கிடாமூண் வெளி)	செடி	2 3 0

இல.	குறிச்சி.	கேள்விக்காரன பெயர்.	விவரம்.	விசாலம். அ. ரூ. ப.
E 195	சிறீரூண்டி	படம 578. செயலாபதின (வாயிதா க ட்டாதவன் பெருமா வெளி)	ரூபி	9 0 30
6182	ரூபி	படம 582. பொதுவிற்பனவு	தென்னைக்கேற்ற பூமி	1 3 10
6183	ரூபி	ரூபி	ரூபி	1 1 23
10429	ரூபி	படம 862. பொதுவிற்பனவு முறக கொட்டானசேனை பொவி ஸ தலமை உருத் துப்பா ராட்டிம்பூமி	வவுனக்குடா	11 0 38
390	ரூபி	படம 1,021. ப. சின்னவன்	வேளாண்மைப்பூமி	9 1 6
392	ரூபி	படம 1,022. க. முருகப்பன	சந்தனமடு புலையிலைத் தோ ட்டம்	2 0 10
393	ரூபி	வ. வயிரவி	ரூபி	2 0 38
395	ரூபி	மு. பெருமாள்	ரூபி	3 1 9
396	ரூபி	வி. முருகை	ரூபி	1 3 37
495	ரூபி	படம 1,028. பொதுவிற்பனவு	ஊரருக்காடு	0 3 2
515	ரூபி	படம 1,036. ப. தம்பிப்போடி	இலுப்பையடி முனமாரி	6 0 34
516	ரூபி	க. கண்ணிப்போடி	சிறுதங்கலடி	14 0 32
700	ரூபி	படம 1,046. க. பண்டாரவண்ணியன்	கோருவெளி	26 0 18
702	ரூபி	படம 1,047. ப. தம்பிப்போடி	இலுகமுனமாரி	15 3 29
907	ரூபி	படம 1,053. பொ. த. முருகை	சின்னபுட்டைக்கரசைவெளி	23 2 9
908	ரூபி	பொதுவிற்பனவு	ரூபி குளம்	9 0 0
909	ரூபி	ரூபி	ரூபி	13 0 34
3182	ரூபி	படம 1,345. மு. தம்பிக்கண்ணி	செம்பித்தூறைக்காடு	8 0 33
3183	ரூபி	ரூபி	ரூபி	27 0 0
3183½	ரூபி	ரூபி	ரூபி	0 1 15
3981	ரூபி	படம 1,530. பொதுவிற்பனவு	மாண்டிக்காடு	2 2 39
3983	ரூபி	கெ. ஆறுமுகம்	ஆததியடிவனவு	0 1 15
3984	ரூபி	சீ. கணபதி	சிறுவீளையடிவனவு	0 0 34
3987	ரூபி	பொதுவிற்பனவு	தோட்டம்	0 1 4
3988	ரூபி	ரூபி	கரைவடிக்காடு	1 0 0
3989	ரூபி	ரூபி	ரூபி	1 3 37
3990	ரூபி	அ. வினாத்தம்பி	ரூபி	1 3 31
3991	ரூபி	பொதுவிற்பனவு	ரூபி	3 2 15
3926	பங்குடாவெளி	படம 434. பொதுவிற்பனவு	காடு	1 3 33
3927	ரூபி	ரூபி	ரூபி	8 2 25
3933	ரூபி	ரூபி	ரூபி	7 3 7
3934	ரூபி	ரூபி	ரூபி	11 0 28
3935	ரூபி	ரூபி	ரூபி	5 1 24
4112	ரூபி	படம 446. அ. செ. உமறுசாய்வு	புத்தம்புரிகல்லடி குளத்தூழி	36 3 30
4251	ரூபி	படம 458. பொதுவிற்பனவு	காடு	7 2 14
4335	ரூபி	படம 460. பொதுவிற்பனவு	ரூபி	5 0 26
4341	ரூபி	ரூபி	வேளாண்மைக்கேற்ற பூமி	5 3 0
4342	ரூபி	ரூபி	ரூபி	10 2 8
4526	ரூபி	படம 476. பொதுவிற்பனவு	ரூபி	8 2 37
4527	ரூபி	ரூபி	ரூபி	7 1 8
4528	ரூபி	ரூபி	ரூபி	16 0 26
4529	ரூபி	ரூபி	ரூபி	10 3 2
4530	ரூபி	ரூபி	ரூபி	11 0 32

இல.	குறிச்சி.	கேள்விகாரான பெயர்.	விவரம்.	விலைம. அ. மா. ப.
		பட்டம் 478.		
4546	பங்குடாவெளி	பொதுவீற்பணவு	பாசடிச்சேனை	7 2 0
4547	செடி	செடி	செடி	5 3 0
		பட்டம் 504.		
L 161	செடி	க. சணவதி (வாயிதாகட டாதவன்)	மீனாச்சியடிவெளி அரைவீல மதிப்புப்பூமி	1 0 10
M 161	செடி	க. கதிராமன் வணனிமை (வாயிதாகட்டாதவன்)	செடி	1 0 10
N 161	செடி	பொ. த. பக்கிர்தம்பி (வாயிதாகட்டாதவன்)	நெல்லுகொத்தினசேனை அரைவிலைமதிப்புப்பூமி	2 2 0
S 161	செடி	அகமதுலெவ்வையோடி வணனிமையி நுருத்தானர் (வாயிதாகட்டாதவன்)	நெடுந்தளவாய் அரைவிலைமதிப்புப்பூமி	12 0 0
		பட்டம் 521.		
X 167	செடி	விரபத்தரன் காவீல பாராய பரிப்பு (வாயிதாகட்டாதவர்)	தனஞ்சனாபத்துவெளி அரைவிலைமதிப்புப்பூமி	8 1 10
G 168	செடி	ப. கந்தப்போடி வாயிதாகட்டாதவன் (உருத்தாளி செம்பாததை முனமாரி)	செம்பாததை முனமாரி அரைவிலைமதிப்புப்பூமி	9 0 0
5936	வந்தாரமுனை	பொதுவீற்பணவு	காடு	8 0 30
G 190	சிறுமுனை	க. சித்தம்பலம் (வாயிதாகட்டாதவன்)	அரைவிலைமதிப்பு கருவண பள்ளம்	3 2 0
J 190	செடி	க. வ. நல்லத்தம்பி (வாயிதாகட்டாதவன்)	அரைவிலைமதிப்பு பாராயடி முனமாரி	10 1 0
K 190	செடி	பண்டாரவணியன் (வாயிதாகட்டாதவன்)	அரைவிலைமதிப்பு பள்ளவெளி	9 0 0
		பட்டம் 1,297.		
3114	பங்குடாவெளி	லு. உதுமாவெவவை	நெல்லுகொத்தினசேனை	2 2 16
		பட்டம் 1,299.		
J 263	செடி	வ. நல்லத்தம்பி	உப்புக்குளியயல	6 0 34
		பட்டம் 1,329.		
3154	செடி	மு. சின்னத்தம்பி	தொண்டையானபாளையம்	11 2 38
3155	செடி	செடி	மீனாச்சியடிவெளி	12 0 11
3156	செடி	செடி	தொண்டையானசேனை	12 1 30
		பட்டம் 1,358.		
3277	செடி	அ. இசுமானகண்டு	கைரிவெளி	16 1 9
		பட்டம் 1,369.		
3297	செடி	மு. செல்லாய்தின	கல்லடிதோட்டம்	5 2 1
		பட்டம் 1,419.		
C 27	செடி	33,677 நொழபர் தாய்படத்தின சொந்தக்காரர்	அகத்திககுளியெளி	3 3 0
		பட்டம் 1,236.		
2752	இலுப்பையடிச்சேனை	பொதுவீற்பணவு	தனாகாடு	3 1 30
2753	செடி	செடி	செடி	3 3 22
2754	செடி	செடி	வயல	0 1 37
		பட்டம் 1,438.		
3478	செடி	அ. இலமானகண்டு	காடியனாத்துப்பூமி	18 0 11
3479	செடி	செடி	செடி	7 0 12
		பட்டம் 1,442.		
3484	செடி	வ. முதலாப்போடி	சூரிஞ்சாக்கொடித்தோட்டப்பூமி	22 3 17
3485	செடி	செடி	வயல	11 3 28
		பட்டம் 1,828.		
5858	செடி	மு. அசனுவலையடி	வாடிப்பூமி	4 0 29

இல.	குறிச்சி.	கௌலீககாரணின பெயர்.	வீவாம்.	விசாலம். அ. மு. ப.
6533	இலுபயையடிசேனை	பட்டம 2,003. சாயவுகக்கங்காணிய மறு பேரம்	ஈச்சையடிப்பூமி	1 1 35
7257	ஆலடிச்சேனை	பட்டம 2,173. ப. காசினவாவா	புளையினதோட்டம்	3 3 0
7479	மாவலையாறு	பட்டம 2,233. சி. அசனூர்	வேளாண்மைச்செய்கைக்கே ற்றப்பூமி	1 2 18
7481	செடி	செடி	செடி	0 3 11
7267	செடி	பட்டம 2,176. சேசுவெவவை	நெடுஞ்சேனைத்தளவாய்	19 3 0
7473	காடியனாறு	பட்டம 2,232. மு. அலுவல்கர்	வேளாண்மைக்கேற்றப்பூமி	38 2 24
7475	செடி	செடி	செடி	9 0 35
7476	செடி	சி. மெய்யதினவாவா	செடி	5 3 33
7477	செடி	செடி	செடி	2 3 15
1399	கணித்தீவு	பட்டம 1,106. சி. ஆதம்கண்டிப்போடி	பனிச்சையடி ஆதம்க்காடு	26 3 20
1400	செடி	செடி	செடி	19 3 35
1401	செடி	செடி	செடி	30 1 13
1402	செடி	செடி	செடி	12 3 18
1403	செடி	பொதுவிற்பனைவு	காளை காடியதை துப்பூமி	0 1 12
1404	செடி	அ. தம்பாப்பினை	செடி	14 3 36
1405	செடி	பொதுவிற்பனைவு	செடி	0 3 10
1406	செடி	பட்டம 1,107. பொதுவிற்பனைவு	செடி	2 3 8
2760	உறுகாமம்	பட்டம 1,239. பொதுவிற்பனைவு	காடு	5 2 0
7504	குசலாணை	பட்டம 2,240. அ. வாப்புகுடடி	புளையினத்தோட்டம்	0 1 32
7506	செடி	செடி	வெம்புப்பூமி	0 0 15
7507	செடி	செடி	காடு	1 0 18
7508	செடி	க. மூதசாப்போடி	புளையினத்தோட்டம்	0 3 15
7510	செடி	செடி	காடு	0 1 8
2740	முக்குலாணை	பட்டம 1,233. வ. பணிக்கன	வேளாண்மைக்கேற்றப்பூமி	1 0 39
2741	செடி	செடி	செடி	0 1 13
2744	செடி	அ. இவருகிம்.	செடி	11 1 18
11172	உறுகாமம்	பட்டம 911. அ. இவருயின்கண்டு	காடு	12 0 0
11173	செடி	அ. மெய்யதினவாவா	செடி	20 1 4
11174	செடி	பொதுவிற்பனைவு	செடி	7 0 32
11175	செடி	அ. செயலாபதின	சேனை	18 1 27
11176	செடி	பொதுவிற்பனைவு	காடு	17 3 16
11177	செடி	செடி	செடி	8 0 0
11178	செடி	அ. மெய்யதினவாவா	செடி	5 3 32
11180	செடி	அ. செயலாபதின	தோட்டம்	2 0 20
11181	செடி	செடி	சேனை	6 0 33
2755	செடி	பட்டம 1,237. மு. உமறுகத்தா	கன்னுசியடிப்பூமி	13 0 22
2756	செடி	செடி	செடி	4 0 39
2757	செடி	செடி	செடி	9 3 12
2773	செடி	பட்டம 1,244. பொ. த. உதுமான்கண்டு	சுல்புத்தாணைப்பூமி	21 1 24
2775	செடி	பொதுவிற்பனைவு	செடி	1 2 11
2776	செடி	செடி	செடி	1 1 0
2782	செடி	பொ. த. உதுமான்கண்டு	இலுக்குவடைப்பூமி	0 2 31
2783	செடி	செடி	செடி	0 3 20
2784	செடி	செடி	செடி	0 0 17
2785	செடி	செடி	கிணத்தடிப்பூமி	0 0 21
3185	செடி	பட்டம 1,347. அ. முகம்மதுவெவ்வை	வயல்	13 2 4
3424	செடி	பட்டம 1,414. அ. முகம்மது	குளத்துப்பூமி	11 0 0
3425	செடி	உ. மெய்யதினவாவா	மாவலையாற்றுக்காடு	10 3 24

இல.	குறிச்சி.	கேள்விகாரானின பெயர்	வீலாமை.	வீசாலமை. அ. மு. ப.
3427	உறுகாமம்	படம 1,416. அ. இவரூயின்கண்டு	கறதோட்டத்துப்பூமி	8 0 22
3473	ஓடி	படம 1,437. அ. சுப்பன்	கூலாவடிமுனமாரி	15 1 27
3474	ஓடி	ஆ. அகமதுலெவ்வை	ஓடி	6 2 36
3475	ஓடி	ப. கந்தப்பன்	குளத்துக்காடு	3 3 4
3476	ஓடி	ஆ. மீராசாய்பு	கூலாவடிப்பூமி	1 2 16
3477	ஓடி	அ. இவரூயின்கண்டு	கறதோட்டத்துப்பூமி	3 3 24
7467	ஓடி	படம 2,231. த. செலையா	கறகுளிப்பூமிவயல்	3 1 26
7468	ஓடி	ஓடி	கறகுளிப்பூமி	0 1 14
7469	ஓடி	ஓடி	ஓடி	0 1 36
7471	ஓடி	ஓடி	ஓடி	5 3 31
7472	ஓடி	ஓடி	ஓடி	0 0 12
5850	தும்பாலஞ்சேலை	படம 1,827. க. கஞ்சித்தமபி	இத்தியடி	1 0 11
5852	ஓடி	ஓடி	ஓடி	1 2 9
5854	ஓடி	ஓடி	ஓடி	1 0 32
2748	ஓடி	படம 1,235. சி. முகமதுத்தமபி	கலபுத்தாணக்காடு	15 3 36
2750	ஓடி	பொ. துஹிபனவு	பனஞ்சேலை	11 3 23
2751	ஓடி	மு. மெய்யதினவாவா	இத்தியடிக்காடு	24 2 18
2767	புல்லுமலை	படம 1,241. வில்பித்தரை	காடு	9 2 33

இக்காணிகளைப்பற்றிய மேலதனமான விவரங்களையும் விற்பனாவின் கொந்தீசுகளைப்பற்றி மட்டக் கணப்பு அளவாட்சியின் ஏசனறுததுறையவாகளிமட வினாவு அறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமா அவர்களினது கட்டளையின்படி,
ஈ. நோவெல் உவாககர்,
இராசாங்க. லிங்கர்.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,228, N.-W. P. Colonial Secretary's Office, Colombo, May 19, 1897.

ON Wednesday, July 7, 1897, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-one allotments of land situated in the Weudawilli hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.
Preliminary plan 461.				
3236	Koswatta	Vidane Devila	Paddy field	1 1 32
3237	Do.	Karangahakumbura	do.	0 1 30
Upset price,—Rs. 40 per acre.				
Preliminary plan 462.				
3241	Balawattala	Lekampanguwa or Dambagahapattuwa	Paddy field	1 2 24
3242	Do.	Keta	do.	4 3 34
3245	Do.	Pinkumbura	do.	1 0
Upset price,—lots 3,241 and 3,242, Rs. 40 per acre ; lot 3,245, Rs. 30 per acre.				
Preliminary plan 472.				
3267	Koswatta	Dalukgahakumbura	Paddy field	0 0 36
3268	Do.	Humbaskumbura	do.	0 3 11
Upset price,—Rs. 40 per acre.				
Preliminary plan 475.				
3295	Koswatta	Adikarebageketa	Paddy field	2 0 38
3296	Do.	Pahala Ambagahakotuwa	do.	1 3 25
3297	Do.	Goda Ambagahakotuwa	do.	1 1 17
3298	Do.	Hingamala	do.	6 1 15
3299	Do.	Ihala Ambagahakotuwa	do.	1 3 33
Upset price,—Rs. 40 per acre.				

Lot.	Village.	Name of Land.	Description.	Extent.	
				A.	R. P.
Preliminary plan 476.					
3300	Koswatta	Pahalakahatapitiya	Paddy field	0	2 37
3302	Do.	Kanumulla	do.	4	0 31
3303	Do.	Veralugahadalupota	do.	1	1 28
3304	Do.	Hinkendagahakotuwa	do.	1	0 18
3305	Do.	Heratbageketa	do.	4	0 25
3306	Do.	Ihala Muttettuwa	do.	2	0 25
3307	Do.	Sakkeliyakumbura	do.	1	0 27
3308	Do.	Pahala Muttettuwa	do.	1	0 24
3309	Do.	Darandekumbura	do.	3	2 11

Upset price,—Lots 3,302 and 3,309, Rs. 40 per acre ; lots 3,300 and 3,303 to 3,308, Rs. 30 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,228, N.-W. P.

වර්ෂ 1897 ක්වූ මැයි මස 19 වෙනි දින කොළඹ
මහසෙනෙට්ටුවේ විකුණාදීමේ කන්දෝරුවේදී.

වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තානසේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1897 ක්වූ ජූලි මස 7 වෙනි දින වූ බද්ද දවල් 1 ව කුරුනෑගල කවිචේරියේදී වෙන්දේසි කර විකුණනට යෙදෙනවා ඇත.

වසම් දිසාවේ කුරුනෑගල පලාතේ වැලඹවිලි හත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 21ක්. සිතියම 461.

නො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	මහත.
3236	කොස්වත්ත	විදුනේදේවිල	කුඹුරු ඉඩම්	1 1 32
3237	—	කරන්ගහකුඹුර	එම	0 1 30

නියමකරනලද මුදල අක්කරයකට රුපියල් 40යි.

සිතියම 462.

3241	බලවත්තල	ලේකම්-ඉටු නොහොත් දළඟ පත්තුවේ කෙත	කුඹුරු ඉඩම්	1 2 24
3242	එම	කෙත	එම	4 3 30
3245	එම	පිත්තකුඹුර	එම	1 0 8

නොමිමර 3,241 සහ 3,242 දරන බිම්කැබලි දෙකට නියමකරනලද මුදල අක්කරයකට රුපියල් 40යි. නොමිමර 3,245 දරන බිම්කැබලිවලට නියමකරනලද මුදල අක්කරයකට රුපියල් 30යි.

සිතියම 472.

3267	කොස්වත්ත	දළුත්ගහකුඹුර	කුඹුරු ඉඩම්	0 0 36
3268	එම	පුබස්කුඹුර	එම	0 3 11

නියමකරනලද මුදල අක්කරයකට රුපියල් 40යි.

සිතියම 475.

3295	කොස්වත්ත	අධිකාරිවංශයේ කෙත	කුඹුරු ඉඩම්	2 0 38
3296	එම	පහල අඹගහකොටුව	එම	1 3 35
3297	එම	ගොඩ අඹගහකොටුව	එම	1 1 17
3298	එම	හිත්තමලේ	එම	6 1 15
3299	එම	ඉහල දඹගහකොටුව	එම	1 3 33

නියමකරනලද මුදල අක්කරයකට රුපියල් 40යි.

සිතියම 476.

3300	කොස්වත්ත	පහලකටපිටිය	කුඹුරු ඉඩම්	0 2 37
3302	එම	කනුමුල්ල	එම	4 0 31
3303	එම	වෙරළඟ දළඟ	එම	1 1 28
3304	එම	හිත්තමලේ ගහකොටුව	එම	1 0 18
3305	එම	හෙරත්තමලේ කෙත	එම	4 0 25
3306	එම	ඉහලින්තෙටුව	එම	2 0 25
3307	එම	සත්කෙලියේකුඹුර	එම	1 0 27
3308	එම	පහලින්තෙටුව	එම	1 0 24
3309	එම	දරන්දේකුඹුර	එම	3 2 11

නොමිමර 3,302 සහ 3,309 බරග ඉඩම්කැබලි දෙකට නියමකරනලද මුදල අක්කරයකට රුපියල් 40යි. නොමිමර 3,300 සහ 3,303 සිට 3,308 බරග ඉඩම්කැබලිවලට නියමකරනලද මුදල අක්කරයකට රුපියල් 30යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනල්ලන්තානසේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා කුරුනෑගල ආණ්ඩුවේ ඒජන්තලන්තානසේගෙන්ද දැනගනට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වයන්සේගේ ආඥාවලට,
ජ. නොඑල් වාකර්,
මහසෙනෙට්ටුවේ මහ.

No. 1,229, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, May 19, 1897.

ON Wednesday, July 21, 1897, at 1 o'clock, the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Dambadeni Hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 1,860.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
					A.	R.	P.
9364	Katuwattewala	Kotuwewela	Crown	Paddy land	1	1	6

Upset price,—Rs. 30 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,229, N.-W. P.

වම් 1897 ක්වු මැයි මස 19 වෙනි දින කොළඹ

මහසෙක්‍රතාරිස්ථානයේ කන්තෝරුවේදීය.

වෘත්ත දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතියාණන් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම් ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1897 ක්වු ජූලයි මස 21 වෙනි දිනවූ බදාදා දවල් ඒකට කුරුහැලු කවිවේරියේදී වෙන්දේසිකර විකුණුවට යෙදෙනවා ඇත.

වෘත්ත දිසාවේ කුරුහැලු පලාතේ දඹදෙනිගන්පත්තුවේ කොව්ඩාසයේ පිහිටා තිබෙන බිම්කැවෙලි එකක්.

සිතියම 1,860.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහස.		
				අ.	රු.	ප.
9364	කවුචන්තේවල	තවුචේවෙල	කුඹුරුඉඩම	1	1	6

නියමකරණලද මුදල අක්කරයකට රුපියල් 30යි.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනල් උත්තාන්සේගෙන්ද, විනිනිමේ කොන්දේසි ගැණ කාරණා වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතියාණන්ගෙන්ද දැනගනව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලය,

ඊ. නොඑල් වාකර්,
මහසෙක්‍රතාරිස් වම්හ.

No. 1,230, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, May 19, 1897.

ON Monday, July 19, 1897, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,171.

Village—Ilippugomuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
F 1086	Mitiagane Agareismatta	Jakolis Appu of Mudukatuwa	Cocoanut plants of about five years' growth	2	0	36

Upset price,—Rs. 100 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,230, N.-W. P.

වර්ෂ 1897 ක්වූ මැයි මස 19 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරීස්ථානයේ කන්තෝරුවේදීය.

වසර දසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1897 ක්වූ ජූලි මස 19 වෙනි දිනට සඳහා දවල් එකට කුරුනෑගල කම්බේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන බව දැනුණුයේය.

වසර දසාවේ කුරුනෑගල පලාතේ කටුගමුවල හත්පන්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි එකකි.

සිතියම 2,171. අයිතිකම් කියවීම—මුද්‍රකවුවේ පදනම් පනෝලියේදීය.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත.
F. 1086	ඉලිප්පුගොමුව	මැවියගොනේ අගාරේ ඉස්වත්ත	පස් අවුරුදු පමණ වැව් විව පොල්පැල	අ. රු. ප. 2 0 36

නියමකරණලද මුදල අක්කරයකට රුපියල් 100යි.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුල්ලත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වසර දසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේගෙන්ද දැනගනු ලබනු පුළුවන.

ගරුහර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ජ. නොඑල් වාකර්,
මහසෙනෙවුකාරීස්ථානයේ.

No. 1,231, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, May 19, 1897.

ON Tuesday, July 6, 1897, at 1 o'clock, the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Weudawili hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 1,405r

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
7350	Mitenwela	Wagurahena <i>alias</i> Kongahamulahena	Crown	Jungle	3 0 0

Upset price,—Rs. 20 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,231, N.-W. P.

වර්ෂ 1897 ක්වූ මැයි මස 19 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරීස්ථානයේ කන්තෝරුවේදීය.

වසර දසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1897 ක්වූ ජූලි මස 6 වෙනි දිනට අහඹු වශයෙන් දවල් 1 ව කුරුනෑගල කම්බේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන බව දැනුණුයේය.

වසර දසාවේ කුරුනෑගල පලාතේ වැරඳිවිල්ල හත්පන්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 1ක් සිතියම 1,405.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත.
7350	මිනැන්වෙල	වගුරුහේන නොගොනේ කෝන්ගහ මුල හේන	කැලේ	අ. රු. ප. 3 0 0

නියමකරණලද මුදල අක්කරයකට රුපියල් 20යි.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුල්ලත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වසර දසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේගෙන්ද දැනගනු ලබනු පුළුවන.

ගරුහර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ජ. නොඑල් වාකර්,
මහසෙනෙවුකාරීස්ථානයේ.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 947, S. P.

Colonial Secretary's Office,
Colombo, May 24, 1897.

ON Monday, July 26, 1897, the Assistant Government Agent of the Matara District will put up to auction, at his office in Hakmana Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three hundred and sixty allotments of land situated in the Kandaboda pattu division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	R. P.
		Preliminary plan 4,617.			
	12719	Nugagahahena	Denagama	Chena	4 1 12
		Preliminary plan 4,124.			
W	454	Galketiadeniyawatta	Narawelpita	Garden	1 2 22
X	454	Horagahadeniya	do.	Field	0 1 37
Y	454	Do.	do.	do.	0 1 3
	10709	Pupuluwelmandiyahena	Narawelpita	Garden	1 2 3
		Preliminary plan 4,637.			
W	190	Attickagahahena	Miella	Cleared land	5 0 25
		Preliminary plan 4,674.			
	12965	Medakelalangakoongastenna	Pottewela	Chena	1 1 2
B	491	Kapatennamullekumbura	do.	Field	1 0 25
S	491	Ittagalahena	do.	Garden	2 1 32
T	491	Do.	do.	Chena	0 3 22
U	491	Do.	do.	Jungle	12 1 36
		Preliminary plan 1,808.			
W	158	Bulathena	Hinipella	Citronella	2 1 20
Y	158	Muttettuwatta	do.	Old diwel garden	0 3 1
A	159	Talagahawatta	do.	Citronella and a few old jak trees	3 0 17
B	159	Walahena	do.	Citronella	1 0 0
C	159	Do.	do.	do.	1 1 5
D	159	Maligatennahena	do.	do.	1 0 19
E	159	Pallehawatta	do.	Old diwel garden	1 3 29
G	159	Dikhenawatta	do.	do.	1 0 19
H	159	Do.	do.	Chena	2 0 34
K	159	Mahalpegewattehena	Deiyandara	Citronella	4 2 9
L	159	Gamagemahawatta <i>alias</i> Tennahena	do.	do.	1 1 26
N	159	Giragoda <i>alias</i> Tennahena	do.	do.	2 3 39
X	159	Tennahena <i>alias</i> Galaviddeniya	Bamunumulla	do.	0 1 22
Y	159	Galaviddeniya <i>alias</i> Mahahena	do.	do.	0 2 21
Z	159	Do.	do.	do.	0 1 20
A	160	Narangaswattahena	do.	do.	0 3 27
E	160	Kunukuriyadoladeniya	Parapanella	do.	0 2 30
F	160	Kunukuriyadolahena	do.	do.	0 1 22
G	160	Do.	do.	do.	0 3 19
	4520	Do.	do.	Chena	1 1 25
H	160	Do.	do.	Citronella	1 3 39
I	160	Gurunnehegedeniya-atmaga	do.	do.	0 2 28
J	160	Helliyaddeatmaga	do.	Citronella and part chena	1 0 27
K	160	Gurunnehegedeniya-atmaga	do.	do.	0 3 30
L	160	Bibulagawadeniyatennapitahena	do.	Citronella	0 3 7
M	160	Bibulagawadeniya-atmaga	do.	do.	0 3 21
N	160	Do.	do.	Citronella and chena	1 2 27
O	160	Bibulagawadeniyahena	do.	Cleared chena	1 3 21
		Preliminary plan 1,929.			
E	167	Dehigahahena	Mulatiyana	Citronella	1 0 2
F	167	Godellahena	do.	do.	0 2 11
H	167	Hapumanegewatta	do.	Old diwel garden	0 2 2
I	167	Wickremegeoyagawawatta	do.	do.	2 0 19
J	167	Beliatteliyadda	do.	Paddy	0 0 18
L	167	Migahaliyadda	do.	do.	0 0 11
N	167	Kandegewatta	do.	Old abandoned diwel garden	0 1 28
O	167	Do.	do.	Old coconut garden	0 2 36
P	167	Galgodawattahena	do.	Citronella	3 3 23
Q	167	Ihalawattahena	do.	Citronella and jak trees	0 3 25
T	167	Kirihembiliya	do.	Paddy, diwel	1 2 33
U	167	Ihalawattadeniya	do.	Parana land	0 0 39
V	167	Ketapolagekoratuwa	do.	Chena	0 1 35
W	167	Vidanegamagewatta	do.	Abandoned garden	0 2 28
X	167	Horaketiya <i>alias</i> Dolagawahena	do.	Citronella	1 0 25

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
Y 167	Maithagalawatta	Mulatiyana	Citronella	1	3	16
A 168	Maithagalahena	do.	do.	2	3	18
B 168	Tengawatta	do.	Citronella and a few cocoa-nuts plants	3	0	0
E 168	Dimbulgahakumbura	do.	Paddy diwel	3	1	12
H 168	Yabragodawatta	do.	Abandoned diwel garden	0	1	11
J 168	Arambewattadeniya	do.	Paddy	0	0	16
K 168	Arambewatta	do.	Old garden	2	1	25
L 168	Kajugahawatta	do.	Old diwel garden	4	1	37
M 168	Godawelagewatta	do.	Old garden	0	2	15
N 168	Dolaihalawatta	do.	Diwel chena	1	2	6
O 168	Dolaihaladeniya	do.	Parana land	0	0	25
P 168	Dolaihalawatta	do.	Diwel chena	3	0	31
Q 168	Ilanganwatta	do.	do.	3	2	6
R 168	Murutawelawatta	do.	Chena	2	2	16
S 168	Dolagewatta	do.	do.	2	2	4
T 168	Maramandiyahena	do.	Citronella	1	1	23
U 168	Dolagewatta	do.	Old garden	4	1	26
V 168	Do.	do.	Marsh	0	0	14
X 168	Ihalaolimulla	do.	Paddy	2	1	5
Y 168	Kirimetiwala <i>alias</i> Olimullahena	do.	Citronella	1	2	3
Z 168	Medagodawatta	do.	Old diwel garden	2	1	30
A 169	Konagewatta	do.	Old garden	0	3	3
F 169	Tengawatta	do.	do.	0	0	18
G 169	Tennahena	do.	Citronella	0	1	23
H 169	Paranawatta	do.	Old abandoned garden	1	3	13
I 169	Tennahena	do.	Citronella	0	1	35
J 169	Tengawatta	do.	Old diwel garden	1	1	3
K 169	Omaragewattahena	do.	Citronella	0	0	33
L 169	Do.	do.	do.	6	0	0
M 169	Do.	do.	Chena	2	2	3
N 169	Katudeniya-arambewatta	do.	Citronella	0	2	35
O 169	Do.	do.	Chena	1	0	28
P 169	Vellagabahena	do.	Citronella	0	1	26
Q 169	Katudeniya-arambewatta	do.	Old abandoned garden	1	0	9
S 169	Thunkoothehena	do.	Citronella	0	3	14
T 169	Do.	do.	do.	1	0	20
U 169	Kongahahena	do.	do.	0	1	30
V 169	Do.	do.	Cleared chena	0	2	16
W 169	Do.	do.	Citronella	0	1	38
X 169	Mekiliagahawattalangahena					
	<i>alias</i> Godawelagehena	do.	do.	0	2	0
Y 169	Godawelagehena	do.	do.	0	3	9
Z 169	Galkaduahena	do.	do.	0	1	5
A 170	Galkaduawatta	do.	Old abandoned garden	1	1	38
D 170	Kanattawatta	do.	Old garden	0	2	10
E 170	Bedigedaradeniya	do.	Paddy	0	1	20
F 170	Galgodawatta	do.	Old diwel garden	3	1	30
H 170	Ganegodawatta	do.	Citronella	0	2	31
I 170	Ganegodapansalawatta	do.	Temple premises	2	0	20
J 170	Ganegodawatta	do.	Abandoned diwel garden	1	0	8
K 170	Godakanna	do.	Paddy	1	3	14
Q 170	Medawatta	do.	Old cocconut garden	1	2	29
R 170	Ampitiyawatta	do.	Old diwel garden	0	2	19
W 170	Marambagewatta	do.	Old abandoned cocconut garden	2	1	13
X 170	Oyagawawatta	do.	Old diwel garden	2	1	14
Y 170	Oyagawawattaliyadda	do.	Paddy	0	0	29
Z 170	Konagewatta	do.	Old diwel garden	1	0	10
A 171	Do.	do.	Citronella	2	1	12
B 171	Puswelmandiahena	do.	do.	2	3	21
C 171	Labukosgahalanda	Neralanpitiya	do.	0	3	11
D 171	Katuimbulagahadeniya	do.	Swamp	0	0	23
E 171	Ihalagewatta	do.	Citronella	1	0	27
F 171	Maddagewatta	do.	do.	6	1	6
G 171	Ihalage <i>alias</i> Welihinnagewatta	do.	Old garden	1	3	11
H 171	Wellanagewatta	do.	do.	0	1	12
I 171	Ranasingewatta	do.	Old diwel garden	0	2	30
J 171	Galagawaliadda	do.	Paddy	0	0	17
L 171	Vidanelagedeniya	Mulatiyana	do.	0	1	36
M 171	Duppattigodahena	do.	Citronella	0	1	26
N 171	Vidanelagewatta	do.	Old garden	2	2	2
O 171	Galwetawatta	do.	Old diwel garden	0	2	22
P 171	Talagahawatta	do.	Old abandoned diwel garden	0	2	28
Q 171	Madinagewatta	do.	Old abandoned garden	0	2	17
R 171	Duppattigodahena	do.	Citronella	0	2	19
S 171	Do.	do.	do.	2	3	9
T 171	Do.	do.	do.	0	1	29
U 171	Punchinawatta	do.	Old garden	1	0	25

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
Z 171	Wela-addarawatta	Mulatiyana	Old garden	2	0	17
A 172	Dampahalayagewatta	do.	Old abandoned garden	1	0	18
4674½	Duppattogodahena	do.	Chena	54	1	6
G 172	Deppathgoda	Neralanpitiya	Citronella	3	3	12
H 172	Do.	do.	do.	1	2	19
I 172	Deppathgoda <i>alias</i> Elhendeniya	do.	Part citronella and part chena	2	3	37
J 172	Duppthagodahena <i>alias</i> Gallenawatta	do.	Citronella	0	1	14
K 172	Egodawatta <i>alias</i> Duppthagoda	do.	do.	0	2	0
L 172	Battalewattahena	Mulatiyana	do.	0	3	20
M 172	Mara wehena	Neralanpitiya	do.	0	3	29
N 172	Lindagawakumbura	do.	Paddy	0	0	17
O 172	Kandegewatta	do.	Old diwel garden	1	2	39
P 172	Do.	do.	do.	4	2	30
Q 172	Karkeyadeniya	do.	Parana land	0	0	11
S 172	Madagewatta	do.	Old diwel garden	3	1	39
T 172	Kanattakumbura	do.	Paddy	3	0	35
W 172	Sapugahawatta	do.	Citronella	2	0	14
X 172	Bowdaralage <i>alias</i> Kongahahena	do.	do.	0	2	34
Y 172	Kendawinna and Kongahahena	do.	do.	4	2	32
Z 172	Arambewatta	do.	Old garden	0	2	25
A 173	Kohilagahadeniya-atmaga	do.	Part chena and part citronella	1	0	6
B 173	Kalugahawatta	Maduwala	Citronella	3	0	27
C 173	Rameherahena	do.	do.	4	1	24
D 173	Do.	do.	do.	0	2	29
F 173	Galwetawatta	do.	Old garden	0	3	1
H 173	Galwetakoratuwa	do.	Citronella	3	3	39
K 173	Rameheragehena	do.	do.	0	3	10
L 173	Do.	do.	do.	1	3	19
M 173	Do.	do.	do.	2	0	13
N 173	Kalugahadeniya	do.	Swamp	0	3	35
O 173	Rameheragehena	do.	Citronella	1	1	22
P 173	Rameheragemedagodahena	do.	do.	4	3	36
S 173	Dodangasarehena	do.	do.	4	1	31
T 173	Do.	do.	do.	0	1	10
U 173	Do.	do.	do.	0	2	26
V 173	Do.	do.	Citronella and about one-third of the land chena	8	1	37
W 173	Beddigedarawatta	do.	Chena	2	3	20
4676	Dodangasarehena	do.	do.	1	1	36
X 173	Udahawatta	do.	Citronella	2	0	25
Y 173	Do.	do.	Old garden	1	0	3
Z 173	Medagodawatta	do.	do.	1	2	17
A 174	Pahalagodawatta	do.	do.	2	1	18
B 174	Gangagawawatta	do.	Old abandoned garden	1	0	18
C 174	Ethenatotawatta	do.	Citronella	1	1	36
D 174	Balapugewatta	do.	do.	4	1	6
E 174	Udadeniyahena	do.	do.	1	2	9
F 174	Kosgodawatta	do.	Citronella and a few jak trees	1	3	31
G 174	Gallenakoratuwa	do.	Citronella	0	2	5
H 174	Do.	do.	Old jak garden	0	0	30
I 174	Do.	do.	Old garden	0	0	18
J 174	Rameheragegalabodawatta	do.	Old diwel garden	0	1	22
K 174	Do.	do.	do.	0	1	23
L 174	Do.	do.	do.	0	1	34
M 174	Halgahawatta	do.	do.	1	0	2
P 174	Alupotdeniyahena	do.	Citronella	0	2	31
Q 174	Neganairakumbura atmaga	Diddenipotta	do.	0	1	30
R 174	Nagahakoratuwa	do.	do.	0	2	16
S 174	Athurahena	Hinipella	do.	0	2	6
T 174	Do.	do.	do.	0	3	25
U 174	Athurahena <i>alias</i> Pelengahakoratuwa	do.	Citronella and young coconuts	1	1	3
V 174	Tennahena	do.	Citronella	1	1	19
W 174	Dolahena	do.	do.	1	2	31
X 174	Do.	do.	do.	0	2	34
Y 174	Nama Anumage Diwelwatta	do.	do.	1	2	34
Z 174	Doladeniya-atmaga	do.	Old garden	0	0	26
I 175	Udathunpelagewattahena	do.	Citronella	3	0	0
J 175	Udatunpelagewatta	do.	Old garden	0	2	18
K 175	Giragahalanda	do.	Citronella	1	2	24
L 175	Banwelketiyahena	do.	do.	0	2	5
M 175	Banwelketiyawatta	do.	Old garden	0	3	8
O 175	Gamamagedewila	do.	Diwel paddy	3	3	30
P 175	Betigahakoratuwa	do.	Citronella	2	2	30
Q 175	Duppthagodahena	do.	do.	0	2	5

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
R 175	Duppathgodahenakoratuwa	Hinipella	Citronella	0	3	6
T 175	Godamagawatta	do.	Old garden	0	3	19
U 175	Duppathgodahena Meda Koratuwa	do.	Citronella	1	0	19
V 175	Duppathgodahena	do.	do.	1	0	28
W 175	Talaokanda	do.	Owita	2	0	28
X 175	Golgodahena	do.	Citronella	1	2	34
Y 175	Torakelewatta	do.	Old garden	1	3	10
Z 175	Honpolawatta	do.	do.	2	2	4
A 176	Galgodahena	do.	Citronella	2	0	8
B 176	Tithwalahena	do.	do.	2	0	29
C 176	Tithwalakumbura	do.	Paddy	0	2	28
D 176	Welituduawatta	do.	Citronella	0	0	23
E 176	Paranawatta	do.	do.	1	2	11
F 176	Tithwalawatta	do.	Old garden	0	2	23
G 176	Tithwalahena	do.	Citronella	1	1	13
4678	Do.	do.	Chena	4	2	33
H 176	Do.	do.	Citronella	0	0	38
I 176	Dahanayakegewatta	do.	Old abandoned garden	1	2	5
J 176	Warapitigewatta	do.	Chena	0	3	14
K 176	Do.	do.	Citronella	0	3	5
L 176	Do.	do.	Chena	0	1	35
M 176	Balayawatta	do.	do.	0	2	32
N 176	Do.	do.	Citronella	2	0	39
O 176	Hiriliyaddewatta	do.	Chena	1	1	6
Q 176	Medagodageokanda	do.	Owita	0	2	19
R 176	Muthagahaokanda	do.	do.	0	3	17
S 176	Mohandirangewatta	do.	Old garden	1	2	27
T 176	Nagahakoratuwa	do.	do.	1	2	3
U 176	Bogahawatta	do.	do.	1	2	24
V 176	Bogahawattahena	do.	Citronella	2	2	5
W 176	Ambagahaokandahena	do.	do.	3	2	19
X 176	Siyambalagahakoratuwa	do.	Old garden	0	3	28
Y 176	Radagewatta	do.	do.	0	2	5
Z 176	Ambagaha	do.	Owita	1	0	17
D 177	Mawitigodagekumbura	do.	Owita, diwel	2	0	0
E 177	Kudapanigekumbura	do.	do.	1	2	33
F 177	Tekkawatta	do.	Teak	2	0	24
G 177	Do.	do.	do.	2	0	35
H 177	Gangagawawatta	do.	Old garden	0	3	18
I 177	Parawenidiwelwatta	do.	Old diwel garden	0	2	32
J 177	Henagahakoratuwa <i>alias</i> Pelawatta	do.	Old garden	0	1	29
K 177	Kanattegewatta	do.	Old abandoned garden	0	3	39
M 177	Alawattekoratuwa	do.	do.	0	1	27
N 177	Batalawatta	do.	Cocconut garden	1	0	7
O 177	Kongahakoratuwa	do.	Old garden	1	2	5
P 177	Dimiangahakoratuwa	do.	do.	0	1	31
Q 177	Walungahakoratuwa	do.	do.	0	2	1
R 177	Baduwatta	do.	do.	1	2	0
S 177	Arambawatta	do.	do.	0	3	10
T 177	Heralihondakoratuwa	do.	Owita	0	0	35
U 177	Jambughadeniya	do.	Paddy	0	0	24
V 177	Arambewattahena	do.	Citronella	0	0	13
W 176	Kohilawala	do.	Paddy	0	1	2
X 177	Badahelayawatta	do.	Old garden	0	2	14
Y 177	Badahelayahena	do.	Citronella	0	1	25
Z 177	Panugalgedigodagehena	do.	do.	0	2	24
A 178	Arambewatta	do.	Citronella and a few old jak trees	1	0	21
B 178	Bulathena	do.	Citronella	1	0	17
C 178	Kaluarambegedeniya	do.	Paddy	0	0	26
4679	Bulathena	do.	Chena	0	1	24
E 178	Do.	do.	Citronella	0	1	18
F 178	Kanattewattahena	do.	do.	0	3	29
G 178	Bulugahatennahena	do.	Cleared chena	0	1	0
H 178	Galgodahena	Maduwala	Citronella	0	1	19
I 178	Do.	do.	do.	0	3	35
J 178	Pitakoratuwahena	do.	Old garden	1	0	14
K 178	Kosgodawatta	do.	Citronella and a few jak trees	2	1	4
L 178	Kohilawatta	do.	Old diwel garden	0	2	0
M 178	Medagodawatta	do.	Citronella	0	2	30
N 178	Palletotaokanda	do.	Owita	0	1	9
O 178	Ranukgewatta	do.	Chena	3	3	27
Q 178	Hatarasinge-arambehena	do.	do.	2	3	16
R 178	Do.	do.	Citronella	2	1	33
S 178	Mahagedara-arambe	do.	Citronella and about one- third of the land jungle	11	3	20
T 178	Mahaŋenia Arambehena	do.	Citronella	10	2	35

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	R. P.
U 178	Egodawatta	Neralanpitiya	Citronella	2	0 32
4683	Gama-achchigewatta	do.	do.	4	2 13
4684	Do.	do.	Old garden	1	1 27
Y 178	Moragahawattelangehena	Galatumba	Citronella	0	2 16
W 178	Ambagahahena	do.	Part citronella & part jungle	1	2 39
X 178	Do.	do.	Citronella	0	3 22
Y 178	Do.	do.	do.	0	0 23
Z 178	Do.	do.	do.	1	3 10
A 179	Migasmullahena	do.	do.	2	0 17
C 179	Do.	do.	Abandoned citronella	1	2 10
D 179	Elhendenyahena	do.	Citronella	0	1 31
E 179	Do.	do.	do.	1	0 3
F 179	Elhendenyawatta	do.	Old garden	0	0 28
G 179	Elhendeniya	do.	Deniya	1	3 28
H 179	Kaluwellawalangahena	do.	Citronella	1	1 14
I 179	Gamagewatta	do.	Old diwel garden	1	1 23
J 179	Gamagewatta	do.	Citronella	6	0 7
K 179	Mitihakkehena	do.	do.	0	2 20
L 179	Do.	do.	do.	2	0 39
4686	Do.	do.	Chena	0	2 34
4687	Do.	do.	do.	3	2 30
M 179	Kiralagahadeniya	do.	Marsh	0	0 18
N 179	Kiralagahahena	do.	Citronella	1	2 21
O 179	Muruthawelawatta	do.	Old abandoned garden	2	1 18
Q 179	Muruthawahena	do.	Citronella	12	2 1
R 179	Godellahena	do.	do.	0	1 20
4688	Do.	do.	Chena	7	1 18
S 179	Udupilawattehena	do.	Citronella	1	0 34
T 179	Godellahena	do.	do.	0	3 21
U 179	Ihalawatta	do.	Old garden	0	3 6
V 179	Godellahena	do.	Citronella	0	2 11
4689	Udumullagehena	do.	Chena	1	0 17
Y 179	Do.	do.	Citronella	0	2 18
4690	Udumullahena	do.	Chena	1	2 10
Z 179	Egodakauattehena	do.	Citronella	0	3 25
A 180	Do.	do.	Cleared chena	0	1 30
B 180	Do.	do.	Citronella	1	0 2
C 180	Kammalgodawattelangahena	do.	do.	6	0 24
D 180	Kotuadeniyawatta	do.	Garden, having only a few jak and kaju trees on it	1	1 36
G 180	Kammalgodawattelangahena	do.	Citronella	2	1 34
H 180	Andiyawatta	do.	Old garden	2	3 23
I 180	Kammalgodawattelangahena	do.	Citronella	1	3 0
J 180	Ganga-addarawatta and Ihalawattahena	do.	do.	2	0 5
K 180	Kammalgodawattelangahena	do.	do.	11	2 30
L 180	Bajjanpittanlangahena	do.	do.	1	3 7
M 180	Rubesingewatta	Gammedagama	Diwel garden	2	3 0
N 180	Thudella	Parapamulla	Old garden	0	0 10
O 180	Pahalawatta	do.	Diwel garden	1	1 11
P 180	Paluwattalangahena	Galatumba	Citronella	3	2 27
Q 180	Kalugalahenakoratuwa	do.	A few jak and kaju plants	1	0 15
4692	Kohilagahadeniyahena	Panditaporuwa	Old chena	4	0 24
4693	Kohilagahadeniya	Galatumba	Swamp	0	0 36
R 180	Do.	Panditaporuwa	do.	1	0 7
S 180	Pokunagawa <i>alias</i> Pansaladeniya	do.	do.	1	0 10
T 180	Hindeniyahena	do.	do.	0	1 11
4694	Kendunnehena	Neralanpitiya	Old chena	4	2 14
4695	Kendunnehena, Dathaniahena, and other chenas	do.	do.	55	2 34
U 180	Welihenawatta	Galatumba	Abandoned diwel garden being now improved	2	0 13
4696	Galhirahena, Etakehelwarayahena, and other chenas	do.	Old chena	53	2 2
Z 180	Kaluagahahena	Panditaporuwa	Jak about twenty years old	1	0 6
A 181	Pelawattagehena	do.	Citronella	5	2 10
B 181	Kaluagahahena	do.	do.	2	1 0
C 181	Do.	do.	do.	2	2 3
D 181	Handugalagewatta	do.	do.	1	3 32
E 181	Ambagahawatta	do.	do.	0	3 31
F 181	Wijepagoda Appuhamigehena	do.	do.	19	1 23
G 181	Mugunnawalagahawatta	do.	Chena	11	2 35
H 181	Wijepagoda Appuhamigehena	do.	do.	2	3 6
I 181	Kekunagaha and Wiharalangahena	do.	Citronella	0	1 27
J 181	Kalugalapansalawatta	do.	Old garden	4	0 35
K 181	Sohonalangahena	do.	Citronella	22	1 21
L 181	Dodangasarehena	Maduwala	do.	0	2 21
4697	Do.	do.	Chena	1	2 4
M 181	Do.	do.	do.	1	3 24
N 181	Do.	Panditaporuwa	Citronella	0	1 37

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
O 181	Delgahamudagediyahena <i>alias</i> Katuimbulgahakoratuwa	Panditaporuwa	Citronella	0 3 38
P 181	Dodangasarehena	do.	Citronella and jungle	6 0 30
Q 181	Katuwanamahatmeyagekoratuwa	do.	Chena	1 0 21
R 181	Alutgedarawatta	do.	Citronella	0 2 6

Upset price,—Rs. 20 per acre for lots over one acre ; Rs. 10 for lots of one acre and under.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent of Matara.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 947, S. P.

වර්ෂ 1897 ජූලි මස 24 වෙනි දින කොළඹ

මහසෙනෙවරියාණන්ගේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ උපළුපත්කළත්තාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහිතක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1897 ජූලි මස 26 වෙනි දිනදී සඳහා හක්මන නානායකම්දී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ කන්දබඩපත්තුව පළාතේ මාතර කොමිෂියාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 360ක්. සිතියම 4,617.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත. අ. ර. ප.
12719	නුගගහසේන	දෙනගම	සේන	4 1 12
		සිතියම 4,124.		
W454	ගල්කැටියදෙනිය වත්ත	නරවැල්පිට	ඉඩම	1 2 22
X 454	ගොරගහදෙනිය	එම	කුඹුර	0 1 37
Y 454	එම	එම	එම	0 1 3
		සිතියම 4,129.		
10709	පුපුළුවැල්මත්තියේ සේන	නරවැල්පිට	ඉඩම	1 2 3
		සිතියම 4,637.		
W190	අවිටික්කාගහසේන	මීආල්ල	සුද්දකල සේන	5 0 25
		සිතියම 4,674.		
12965	මැදකැල්ලෙහ කෝත්තස් නැත්ත	පොත්තෝවෙල	සේන	1 1 2
R 491	කපනැත්තමුල්ලේ කුඹුර	එම	කුඹුර	1 0 25
S 491	ඉත්තගල සේන	එම	වත්ත	2 1 32
T 491	එම	එම	සේන	0 3 22
U 491	එම	එම	කැලාව	12 1 36
		සිතියම 1,908.		
W158	බුලත්සේන	හීනිපැල්ල	පැහිරිමාත්	2 1 20
Y 158	මුත්තෙට්ටුවත්ත	එම	පරනදිවෙල් වත්ත	0 3 1
A 159	පලගහවත්ත	එම	පැහිරි සහ පරන කොස්	3 0 17
B 159	වලසේන	එම	පැහිරි	1 0 0
C 159	එම	එම	එම	1 1 5
D 159	මාලියානැත්තේ සේන	එම	එම	1 0 19
E 159	පල්ලෙහවත්ත	එම	පරන දිවෙල් වත්ත	1 3 29
G 159	දික්සේන වත්ත	එම	එම	1 0 19
H 159	එම	එම	සේන	2 0 34
K 159	මහල්පේගේ වත්තේසේන	දෙසියන්දර	පැහිරි	4 2 9
L 159	ගමගේමහවත්ත නොහොත් තැත්තේ සේන	එම	එම	1 1 26
N 159	ගිරිගොඩ නොහොත් තැත්තේ සේන	එම	එම	2 3 39
X 159	තැත්තේසේන නොහොත් ගලන්දෙනිය සේන	බිමුනු මුල්ල	එම	0 1 22
Y 159	ආලුදිද්දෙනිය නොහොත් මහසේන	එම	එම	0 2 21
Z 159	එම	එම	එම	0 1 20
		සිතියම 1,908.		
A 160	නාරත්තස්වත්තේ සේන	බිමුනු මුල්ල	පැහිරි	0 3 27
E 160	කුනුකුරිය දෙලේ දෙනිය	පරපාමුල්ල	එම	0 2 30
F 160	කුනුකුරියදෙලේ සේන	එම	එම	0 1 22
G 160	එම	එම	එම	0 3 19
4520	එම	එම	සේන	1 1 25
H 160	එම	එම	පැහිරි	1 3 39
I 160	ගුරුත්තැත්තේ දෙනිය අත්මන	එම	එම	0 2 28

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත. අ. රු. ප.
J 160	ගැල්ලියද්දේ අත්මක	පරපාමුල්ල	පැහිරි සහ හේන්බිම	1 0 27
K 160	ගැල්ලියද්දේ අත්මක	එම	එම	0 3 30
L 160	බිබුලගාමාදෙකිය නැන්කපිට හේන	එම	පැහිරි	0 3 7
M 160	බිබුලගාමාදෙකිය අත්මක	එම	එම	0 3 21
N 160	එම	එම	පැහිරි සහ හේන	1 2 27
O 160	බිබුලගාමාදෙකිය හේන	එම	සුද්දකල හේන	1 3 21
සිතියම 1,929.				
E 167	එම	පරපාමුල්ල	එම	1 0 2
F 167	ගොඩැල්ලේහේන	එම	එම	0 2 11
H 167	හපුමාතේගේ වත්ත	එම	පරනදිවෙල් වත්ත	0 2 2
I 167	වික්‍රමගේ ඔසගාමා වත්ත	එම	එම	2 0 19
J 167	බෙලිඅත්තේ ලියැද්ද	එම	වි වැවිල්ල	0 0 18
L 167	මුගනලියැද්ද	එම	එම	0 0 11
N 167	කන්දේගේ වත්ත	එම	පරන අත්ඇරපු දිවෙල්වත්ත	0 1 28
O 167	එම	එම	පරන පොල් වත්ත	0 2 36
P 167	ගල්ගොඩ වත්තේ හේන	එම	පැහිරි	3 3 23
Q 167	ඉහල වත්ත හේන	එම	පැහිරි සහ කොස්	0 3 25
T 167	කිරිගැඹිලිය	එම	දිවෙල් වි වැවිල්ල	1 2 33
U 167	ඉහලවත්ත දෙකිය	එම	පරන ඉඩම	0 0 39
V 167	කැටපොලගේ කොරටුව	එම	හේන	0 1 35
W 167	විදුගේගමගේ වත්ත	එම	අත්ඇරන වැවිල්ල	0 2 28
X 167	ගොරකැටිය නොහොත් දෙල ගාමා හේන	එම	පැහිරි	1 0 25
Y 167	විසිත්තගලවත්ත	මුලපියක	එම	1 3 16
A 168	විසිත්තගල හේන	එම	එම	2 3 18
B 168	තෙන්නාවත්ත	එම	පැහිරි සහ පොල්	3 0 0
E 168	දිඹුල්ගහ කුඹුර	එම	වි දිවෙල් ඉඩම	3 1 12
H 168	සබරගොඩවත්ත	එම	අත්ඇරපු දිවෙල් ඉඩම	0 1 11
J 168	අරඹවත්තේ දෙකිය	එම	වි	0 0 16
K 168	අරඹවත්ත	එම	පරන ඉඩම	2 1 25
L 168	කපුගහවත්ත	එම	පරන දිවෙල් වත්ත	4 1 37
M 168	ගොඩවෙලගේවත්ත	එම	පරන ඉඩම	0 2 15
N 168	දෙලඉහලවත්ත	එම	දිවෙල් හේන	1 2 6
O 168	දෙලඉහල දෙකිය	එම	පරන ඉඩම	0 0 25
P 168	දෙලඉහලවත්ත	එම	දිවෙල් හේන	3 0 31
Q 168	ඉලන්ගන්වත්ත	එම	එම	3 2 6
R 168	මුරුතවෙලවත්ත	එම	හේන	2 2 16
S 168	දෙලගේවත්ත	එම	එම	2 2 4
T 168	මාගුන්වත්තේ හේන	එම	පැහිරි	1 1 23
U 168	දෙලගේවත්ත	එම	පරන ඉඩම	4 1 26
V 168	දෙලගේවත්ත	එම	මඩවගුර	0 0 14
X 168	ඉහලමලිමුල්ල	එම	වි	2 1 5
Y 168	කිරිමැවිවල නොහොත් මලි මුල්ලහේන	එම	පැහිරි	1 2 3
Z 168	මැදගොඩවත්ත	එම	පරනදිවෙල් ඉඩම	2 1 30
A 169	කෝන්ගේවත්ත	එම	පරන ඉඩම	0 3 3
F 169	තෙන්නාවත්ත	එම	එම	0 0 18
G 169	තැන්තේහේන	එම	පැහිරි	0 1 23
H 169	පරනවත්ත	එම	අත්ඇරපු ඉඩම	1 3 13
I 169	තැන්තේහේන	එම	පැහිරි	0 1 35
J 169	තෙන්නාවත්ත	එම	පරන දිවෙල්වත්ත	1 1 3
K 169	මමරගේවත්තේහේන	එම	පැහිරි	0 0 33
L 169	එම	එම	එම	6 0 0
M 169	එම	එම	හේන	2 2 3
N 169	කටු දෙකිය අරඹවත්ත	එම	පැහිරි	0 2 35
O 169	එම	එම	හේන	1 0 28
P 169	වෙල්ලගහහේන	එම	පැහිරි	0 1 26
Q 169	කටුදෙකිය අරඹවත්ත	එම	පරන අත්ඇරන ඉඩම	1 0 9
S 169	තුන්කොතේ හේන	එම	පැහිරි	0 3 14
T 169	එම	එම	එම	1 0 20
U 169	කෝන්ගහ හේන	එම	එම	0 1 30
V 169	එම	එම	සුද්දකල හේන	0 2 16
W 169	එම	එම	පැහිරි	0 1 38
X 169	මෑකිලියගහවත්ත ලහ හේන නොහොත් ගොඩවෙලගේ හේන	එම	එම	0 2 0
Y 169	ගොඩවෙලගේ හේන	එම	එම	0 3 9
Z 169	ගල්කඩුව හේන	එම	එම	0 1 5

නො.	ඉඩමේ නම.	ගම.	අත්දම.	මගහ. අ. රු. ප.
A 170	ගල්කඩුවවත්ත	මුලුවියන	පරන අත්ඇරපු ඉඩම	1 1 38
D 170	කනත්තේ වත්ත	එම	පරන ඉඩම	0 2 10
E 170	බැදිගෙදර දෙකිය	එම	පි	0 1 20
F 170	ගල්ගොඩවත්ත	එම	පරන දිවෙල් වත්ත	3 1 30
H 170	ගන්ගොඩවත්ත	එම	පැහිරි	0 2 31
I 170	ගන්ගොඩ පත්සල්වත්ත	එම	පත්සල ඉඩම	2 0 20
J 170	ගන්ගොඩ වත්ත	එම	අත්ඇරපු දිවෙල්ඉඩම	1 0 8
K 170	ගොඩකත්ත	එම	පි	1 3 14
Q 170	මැදවත්ත	එම	පරන පොල් වැවිල්ල	1 2 29
R 170	අම්පිටියේ වත්ත	එම	පරන දිවෙල්වත්ත	0 2 19
W170	මාරඹේගේ වත්ත	එම	පරන අත්ඇරන පොල්	2 1 13
X 170	මයගාවා වත්ත	එම	පරන දිවෙල්වත්ත	2 1 14
Y 170	ඉසගාවාවත්ත ලියද්ද	එම	පි	0 0 29
Z 170	කෝනගේ වත්ත	එම	පරන දිවෙල්වත්ත	1 0 10
A 171	එම	එම	පැහිරි	2 1 12
B 171	පුස්වැල්වත්තියේ හේන	එම	එම	2 3 21
C 171	ලබ්බකොස්ගහ ලන්ද	නරවැල්පිට	එම	0 3 11
D 171	කටුඉඹුලගහ දෙකිය	එම	මඩවගුර	0 0 23
E 171	ඉහලගේ වත්ත	එම	පැහිරි	1 0 27
F 171	මද්දගේ වත්ත	එම	එම	6 1 6
G 171	ඉහලගේ නොහොත් වැලිහි ත්තේගේ වත්ත	එම	පරන වත්ත	1 3 11
H 171	වෙල්ලනගේ වත්ත	එම	එම	0 1 12
I 171	රත්නිත්තේ වත්ත	එම	පරන දිවෙල්වත්ත	0 2 30
J 171	ගලගාවා ලියද්ද	එම	පි	0 0 17
L 171	විදුනේලාගේ දෙකිය	මුලුවියන	පි	0 1 36
M 171	දුප්පතියොඩ හේන	එම	පැහිරි	0 1 26
N 171	විදුනේලාගේ වත්ත	එම	පරන වත්ත	2 2 2
O 171	ගල්වැටවත්ත	එම	පරණ දිවෙල් වත්ත	0 2 22
P 171	කලගහවත්ත	එම	පරණ ඇරපු දිවෙල්වත්ත	0 2 28
Q 171	මදිනගේ වත්ත	එම	අත්ඇරපු පරණ ඉඩම	0 2 17
R 171	දුප්පතියොඩ හේන	එම	පැහිරි	0 2 19
S 171	එම	එම	එම	2 3 9
T 171	එම	එම	එම	0 1 29
U 171	පුම්බවත්ත	එම	පරඉඩම	1 0 25
Z 171	වෙලඅද්දරවත්ත	එම	එම	2 0 17
A 172	දම්පහලගේගේ වත්ත	එම	පරන අත්ඇරන ඉඩම	1 0 18
4674½	දුප්පතේගොඩ හේන	එම	හේන	54 1 6
G 172	දුප්පත්ගොඩ	නරවැල්පිට	පැහිරි	3 3 12
H 172	එම	එම	එම	1 2 19
I 172	දුප්පත්ගොඩ නොහොත් ඇල් හේන්දෙකිය	එම	කොටසක් පැහිරි සහ හේන	2 3 37
J 172	දුප්පත්ගොඩ හේන නොහොත් ගල්ඇනේ වත්ත	එම	පැහිරි	0 1 14
K 172	එගොඩවත්ත නොහොත් දුප්පත් ගොඩ	එම	එම	0 2 0
L 172	බතලවත්තේ හේන	මුලුවියන	එම	0 3 20
M 172	මාරුවේ හේන	නරවැල්පිට	එම	0 3 29
N 172	ලියගාවා කුඹුර	එම	පි	0 0 17
O 172	කන්දේගේ වත්ත	එම	පරන දිවෙල් වත්ත	1 2 39
P 172	එම	එම	එම	4 2 30
Q 172	කර්කෙසා දෙකිය	එම	පරණ ඉඩම	0 0 11
S 172	මැදගේ වත්ත	එම	පරණ දිවෙල් වත්ත	3 1 39
T 172	කනත්තකුඹුර	එම	පි	3 0 35
W172	සපුගහවත්ත	එම	පැහිරි	2 0 14
X 172	බවුදුරලගේ නොහොත් කෝත් ගහ හේන	එම	එම	0 2 34
Y 112	කැන්දුවත්ත සහ කෝත්ගහහේන	එම	එම	4 2 32
Z 172	අරඹේ වත්ත	එම	පරන ඉඩම	0 2 25
A 173	කොඹිලගහ දෙකිය අත්මග	එම	හේන සහ කොටසක් පැහිරි	1 0 6
B 173	කළුගහවත්ත	මාදුල	පැහිරි	3 0 27
C 173	රමඹුරගේන	එම	එම	4 1 24
D 173	එම	එම	එම	0 2 29
F 173	ගල්වැටවත්ත	එම	පරන වත්ත	0 3 1
H 173	ගල්වැට කොරටුව	එම	පැහිරි	3 3 39
K 173	රුමේහෙරගේ හේන	එම	එම	0 3 10
L 173	එම	එම	එම	1 3 19
M 173	එම	එම	එම	2 0 13
N 173	කළුගහදෙකිය	එම	මඩවගුර	0 3 35
O 173	රුමේහෙරගේ හේන	එම	පැහිරි	1 1 22
P 173	රුමේහෙරගේ මැදගොඩ හේන	එම	එම	4 3 36

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත.	
				අ. රු.	ප.
S 173	දෙවනගස්තරේ හේන	මාදුවල	පැහිරි	4	1 31
T 173	එම	එම	එම	0	1 10
U 173	එම	එම	එම	0	2 26
V 173	එම	එම	පැහිරි සහ තුනෙන් පන්ගුවක් හේන බිම	8	1 37
W173	බැඳිගෙදර වත්ත	එම	හේන	2	3 20
4676	දෙවනගස්තරේ හේන	එම	එම	1	1 36
X173	උඩතවත්ත	එම	පැහිරි	2	0 25
Y 173	එම	එම	පරත ඉඩම	1	0 3
Z 173	මැදගොඩ වත්ත	එම	එම	1	2 17
A 174	පහලගොඩවත්ත	එම	එම	2	1 18
B 174	ගහගාවා වත්ත	එම	අත්ඇරුන පරත ඉඩම	1	0 18
C 174	ඇත්හේන තොටවත්ත	එම	පැහිරි	1	1 36
D 174	බලාපුගේ වත්ත	එම	එම	4	1 6
E 174	උඩදෙකිය හේන	එම	එම	1	2 9
F 174	කුස්ගොඩවත්ත	එම	පැහිරි සහ කොස්විකක්	1	3 31
G 174	ගල්ලෙන කොරටුව	එම	පැහිරි	0	2 5
H 174	එම	එම	පරත කොස්වත්ත	0	0 30
I 174	එම	එම	පරතවත්ත	0	0 18
J 174	රමේහෙරගේ ගලබොඩවත්ත	එම	පරත දිවෙල් වත්ත	0	1 22
K 174	එම	එම	එම	0	1 23
L 174	එම	එම	එම	0	1 34
M 174	ගල්ගහවත්ත	එම	එම	1	0 2
P 174	අඵපොත්දෙකිය හේන	හීඩිපැල්ල	පැහිරි	0	2 31
Q 174	නැගෙනඳුර කුඹුර අත්මග	දිද්දෙකිපොට	එම	0	1 30
R 174	නාගහ කොරටුව	එම	එම	0	2 16
S 174	අත්තූර හේන	හීඩිපැල්ල	එම	0	2 6
T 174	එම	එම	එම	0	3 25
U 174	අතුරහේන නොගොත් පැලන් ගහ කොරටුව	එම	පැහිරි සහ පැලපොල්	1	1 3
V 174	කැත්තේ හේන	එම	පැහිරි	1	1 19
W174	දෙලහේන	එම	එම	1	2 31
X 174	එම	එම	එම	0	2 34
Y 174	තමඅඹුකගේ දිවෙල්වත්ත	එම	එම	1	2 34
Z 174	දෙලදෙකියේ අත්මග	එම	පරත ඉඩම	0	0 26
F 175	උඩතුම්පැලගේ වත්තේ හේන	එම	පැහිරි	3	0 0
J 175	උඩතුම්පැලගේ වත්ත	එම	පරත ඉඩම	0	2 18
K 175	හිරුහහලක්ද	එම	පැහිරි	1	2 24
L 175	බත්වැල්කැටියේ හේන	එම	එම	0	2 5
M 175	බත්වැල්කැටියේ වත්ත	එම	පරත වත්ත	0	3 8
O 175	ගමමගේදෙදිල	එම	දිවෙල් වි	3	3 30
P 175	බෙව්ගහකොරටුව	එම	පැහිරි	2	2 30
Q 175	දුප්පත්ගොඩ හේන	එම	එම	0	2 5
R 175	දුප්පත්ගොඩහේන කොරටුව	එම	එම	0	3 6
T 175	ගොඩමගවත්ත	එම	පරත වත්ත	0	3 19
U 175	දුප්පත්ගොඩහේන මැදකොරටුව	එම	පැහිරි	1	0 19
V 175	දුප්පත්ගොඩහේන	එම	එම	1	0 28
W175	තලඹිකක්ද	එම	ඹිවිට	2	0 28
X 175	ගල්ගොඩහේන	එම	පැහිරි	1	2 34
Y 175	තොත්කැලේ වත්ත	එම	පරත වත්ත	1	3 10
Z 175	තොත්පල වත්ත	එම	එම	2	2 4
A 176	ගල්ගොඩහේන	එම	පැහිරි	2	0 8
B 176	තිත්වල හේන	එම	එම	2	0 29
C 176	තිත්වල කුඹුර	එම	වි	0	2 28
D 176	වැලිතුඹුව වත්ත	එම	පැහිරි	0	0 23
E 176	පරත වත්ත	එම	එම	1	2 11
F 176	තිත්වලවත්ත	එම	පරත ඉඩම	0	2 23
G 176	තිත්වලහේන	එම	පැහිරි	1	1 13
4678	එම	එම	හේන	4	2 33
H 176	එම	එම	පැහිරි	0	0 38
I 176	දහනාසකගේ වත්ත	එම	පරත අත්ඇරුන ඉඩම	1	2 5
J 176	වරුපිටිගේ වත්ත	එම	හේන	0	3 14
K 176	එම	එම	පැහිරි	0	3 5
L 176	එම	එම	හේන	0	1 35
M 176	බලතාවත්ත	එම	එම	0	2 32
N 176	බලතාවත්ත	එම	පැහිරි	2	0 39
O 176	හිරිලියද්දේවත්ත	එම	හේන	1	1 6
Q 176	මැදගොඩගේ ඹිකක්ද	එම	ඹිවිට	0	2 19
R 176	මුත්තාගහ ඹිකක්ද	එම	එම	0	3 17
S 176	මුහන්දිරත්ගේ වත්ත	එම	පරතවත්ත	1	2 27

නො.	ඉඩමේ නම.	ගම.	අත්දම.	මහක. අ. රු. ප.
T 176	නාගහකොරටුව	හිත්පැල්ල	පැහිරි	1 2 3
U 176	බෝගහවත්ත	එම	එම	1 2 24
V 176	බෝගහවත්ත හේන	එම	පැහිරි	2 2 5
W176	අඹගහ ඕකන්දේ හේන	එම	එම	3 2 19
X 176	සිංඤ්ඤාගහ කොරටුව	එම	පරන ඉඩම	0 3 28
Y 176	රදගේවත්ත	එම	එම	0 2 5
Z 176	අඹගහ	එම	ඕවට	1 0 17
D 177	මාච්චිගොඩගේ කුඹුර	එම	ඕවට දිවෙල්	2 0 0
E 177	කුඩාපානගේ කුඹුර	එම	එම	1 2 33
F 177	තේක්කවත්ත	එම	තේක්ක	2 0 24
G 177	එම	එම	එම	2 0 35
H 177	ගහගාවවත්ත	එම	පරන ඉඩම	0 3 18
I 177	පරවෙනි දිවෙල්වත්ත	එම	පරන දිවෙල්වත්ත	0 2 32
J 177	හේනගහකොරටුව නො. හොත් පැලවත්ත	එම	පරන ඉඩම	0 1 29
K 177	කනත්තගේවත්ත	එම	අත්ඇරන ඉඩම	0 3 39
M 177	අලුවත්ත කොරටුව	එම	එම	0 1 27
N 177	බකලවත්ත	එම	පොල්වත්ත	1 0 7
O 177	කෝන්ගහ කොරටුව	එම	පරනවත්ත	1 2 5
P 177	දිම්පත්ගහ කොරටුව	එම	එම	0 1 31
Q 177	වඵම්ගහ කොරටුව	එම	එම	0 2 1
R 177	බදුවත්ත	එම	එම	1 2 0
S 177	අරඹේවත්ත	එම	එම	0 3 10
T 177	හෙරලිගොන්ද කොරටුව	එම	ඕවට	0 0 35
U 177	ජඹුගහදෙණිය	එම	ඒ	0 0 24
V 177	අරඹේවත්තේ හේන	එම	පැහිරි	0 0 13
W 177	කොහිලවල	එම	ඒ	0 1 2
X 177	බඩහැලපාවත්ත	එම	පරන ඉඩම	0 2 14
Y 177	බඩහැලපාහේන	එම	පැහිරි	0 1 25
Z 177	පනුගල්ගෙඩිගොඩගේ හේන	එම	එම	0 2 24
A 178	අරඹේවත්ත	එම	පැහිරි සහ කොස්පිකක්	1 0 21
B 178	බුලත් හේන	එම	පැහිරි	1 0 17
C 178	කඵඅරඹේගේ දෙණිය	එම	ඒ	0 0 26
4679	බුලත්හේන	එම	හේන	0 1 24
D-178	එම	එම	පැහිරි	0 1 18
E 178	කනත්තේ වත්තේහේන	එම	එම	0 3 29
F 178	බුඵගහකන්තේ හේන	එම	සුද්දකල හේන	0 1 0
G 178	ගල්ගොඩොහේන	මාදුවෙල	පැහිරි	0 1 19
H 178	එම	එම	එම	0 3 35
I 178	පිටකොරටුව හේන	එම	පරන වත්ත	1 0 14
J 178	කොස්ගොඩ වත්ත	එම	පැහිරි සහ කොස් පිකක්	2 1 14
K 178	කොහිලවත්ත	එම	පරන දිවෙල්වත්ත	0 2 0
L 178	මැද්දගොඩ වත්ත	එම	පැහිරි	0 2 30
M 178	පල්ලේකොට ඕකන්ද	එම	ඕවට	0 1 9
N 178	රනුත්තේ වත්ත	එම	හේන	3 3 27
O 178	ගහරසිත්තේ අරඹේහේන	එම	එම	2 3 16
Q 178	එම	එම	පැහිරි	2 1 33
R 178	මහගෙදරඅරඹ	එම	කුහෙන් පංගුවක් පැහිරි සහ කැලාව	11 3 20
S 178	මහදෙණිය අරඹහේන	එම	පැහිරි	10 2 35
U 178	ඵගොඩ වත්ත	හෙරලන්පිටිය	එම	2 0 32
4683	ගමාච්චිගේ වත්ත	එම	එම	4 2 13
4684	එම	එම	පරනවත්ත	1 1 27
V 178	මොරගහ වත්තලග හේන	ගල්ඇටුඹ	පැහිරි	0 2 16
W 178	අඹගහහේන	එම	පැහිරි සහ කැලාව	1 2 39
X 178	එම	එම	පැහිරි	0 3 22
Y 178	එම	එම	එම	0 0 23
Z 187	එම	එම	එම	1 3 10
A 179	මීගස්බුල්ලහේන	එම	එම	2 0 17
C 179	එම	එම	අත්ඇරපු පැහිරි	1 2 10
D 179	ඇල්තුන්දෙණිය හේන	එම	පැහිරි	0 1 31
E 179	එම	එම	එම	1 0 3
F 179	ඇල්තුන්දෙණිය වත්ත	එම	පරනඉඩම	0 0 28
G 179	ඇල්හේන්දෙණිය	එම	දෙණිය	1 3 28
H 179	කඵවැල්ලවල ලඹි හේන	එම	පැහිරි	1 1 14
I 179	ගමගේ වත්ත	එම	පරන දිවෙල් වත්ත	1 1 23
J 179	ගමගේ වත්ත	එම	පැහිරි	6 0 7
K 179	මැච්චුත්තේ හේන	එම	එම	0 2 20
L 179	එම	එම	එම	2 0 39
4686	එම	එම	හේන	0 2 34
4687	එම	එම	එම	3 2 30

කො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත.
M 179	කිරිලගහදෙනිය	ගල්ඇටුම්	මඩවගුර	0 0 18
N 179	කිරිලගහ හේන	එම	පැහිරි	1 2 21
O 179	මුරුතවෙලවත්ත	එම	පරන අත්ඇරපු වත්ත	2 1 18
Q 179	මුරුතවෙල හේන	එම	පැහිරි	12 2 1
R 179	ගොඩැල්ලහේන	එම	එම	0 1 20
4688	එම	එම	හේන	7 1 18
S 179	උඩුපිලවත්තේ හේන	එම	පැහිරි	1 0 34
T 179	ගොඩැල්ලහේන	එම	එම	0 3 21
U 179	ඉහලවත්ත	එම	පරන ඉඩම	0 3 6
V 179	ගොඩැල්ලහේන	එම	පැහිරි	0 2 11
4689	උඩුමුල්ලේ හේන	එම	හේන	1 0 17
Y 179	එම	එම	පැහිරි	0 2 18
4690	උඩුමුල්ලේ හේන	එම	හේන	1 2 10
Z 179	එගොඩකනත්ත හේන	එම	පැහිරි	0 3 25
A 180	එම	එම	එලිකල හේන	0 1 30
B 180	එම	එම	පැහිරි	1 0 2
C 180	කම්මල්ගොඩවත්ත ලහ හේන	එම	එම	6 0 24
D 180	කටුවදෙනිය වත්ත	එම	කපු සහ කොස්ගස් පිකක් ඇති ඉඩම	1 1 36
G 180	කම්මල් ගොඩවත්ත ලහ හේන	එම	පැහිරි	2 1 34
H 180	අභියාචන	එම	පරන ඉඩම	2 3 23
I 180	කම්මල්ගොඩවත්ත ලහ හේන	එම	පැහිරි	1 3 0
J 180	ගහඅද්දරවත්ත සහ ඉහලවත්ත හේන	එම	එම	2 0 5
K 180	කම්මල්ගොඩවත්තලහ හේන	එම	එම	11 2 30
L 180	බජ්ජන්පිටිටනලහ හේන	එම	එම	1 3 7
M 180	රූපසිත්තේ වත්ත	ගම්මැදගම	දිවෙල්වත්ත	2 3 0
N 180	තුඩැල්ල	පරපාමුල්ල	පරනවත්ත	0 0 10
O 180	පහලවත්ත	එම	දිවෙල්වත්ත	1 1 11
P 180	පාළුවත්තලහ හේන	ගල්ඇටුම්	පැහිරි	3 2 27
Q 180	කළුගලහේන කොරවුව	එම	කොස්පිකක් සහ කපුපැල	1 0 15
4692	කොහිලගහදෙනිය හේන	පහිතපොරුව	පරන හේන	4 0 24
4693	කොහිලගහ දෙනිය	ගල්ඇටුම්	මඩවගුර	0 0 36
R 180	එම	පහිතපොරුව	එම	1 0 7
S 180	පොකුනගාමා කොහොන් පත්සල දෙනිය	එම	එම	1 0 10
T 180	හීන්දෙනිය	එම	එම	0 1 11
4694	කැන්දුන්තේ හේන	තෙරලත්පිටිය	පරන හේන	4 2 14
4695	කැන්දුන්තේ හේන, දකනිය හේන සහ තවත්තේන්	එම	එම	55 2 34
U 180	වැලිහේන වත්ත	ගල්ඇටුම්	අත්ඇරුන දිවෙල්වත්ත	2 0 13
4696	ගල්හිරහේන ඇටකෙහෙල් වරහේන සහ තවත්තේන්	එම	පරන හේන	53 2 2
Z 180	කළුවාගහ හේන	පහිතපොරුව	අභිරුදු විස්ස තරම් කොස්	1 0 6
A 181	පැලවත්තේ හේන	එම	පැහිරි	5 2 10
B 181	කළුවාගහහේන	එම	එම	2 1 0
C 181	එම	එම	එම	2 2 3
D 181	හඳුගලගාවත්ත	එම	එම	1 3 32
E 181	අභිගහවත්ත	එම	එම	0 3 31
F 181	විජේපාගොඩ අප්පුහාමිහේ හේන	එම	එම	19 1 23
G 181	මුහුනෙවලකවත්ත	එම	හේන	11 2 35
H 181	විජේපාගොඩ අප්පුහාමිහේ හේන	එම	එම	2 3 6
I 181	කැකුනගහ හේන සහ විකාරේ ලහ හේන	එම	පැහිරි	0 1 27
J 181	කළුගල පත්සලවත්ත	එම	පරනවත්ත	4 0 35
K 181	සොහොනලහ හේන	එම	පැහිරි	22 1 21
L 181	දෙඩන්ගස්අරේ හේන	මාදුවෙල	එම	0 2 21
4697	එම	එම	හේන	1 2 4
M 181	එම	එම	එම	4 3 24
N 181	එම	පහිතපොරුව	පැහිරි	0 1 37
O 181	දෙල්ගහමුලගෙඩිය හේන කොහොන් කටුඉඹුල්ලහ කොරවුව	එම	එම	0 3 38
P 181	දෙඩන්ගස්අරේ හේන	එම	පැහිරි සහ කැලේ	6 0 30
Q 181	කටුවත මහත්මයාගේ කොරවුව	එම	හේන	1 0 21
R 181	අළුත්ගෙදර වත්ත	එම	පැහිරි	0 2 6

අත්කරගතව ඉහල බිම් කැබෙල්ලක්—අත්කරගත මිල රුපියල් 20 බැගින්ද, අත්කරගතව අඩු ගෙව අත්කරගත කැබෙල්ලක් රුපියල් දහසටත්ත.

මෙම ඉඩම් ගැණ වැඩිදුර තොරණ කරවෙයින් පැහැදිලිව නාත්සාස්ගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ තොරණ මාතර ආණ්ඩුවේ උපස්ථානවත්තේගෙන්ද දැනගන්ව ප්‍රථමය.

ගරුකර ආණ්ඩුකාර උතුරුමහත්මයාණන්ගේ ආඥාවලට,
 ජී. නොඑල් වාකර,
 මහසේනාධිපති වරයා.

No. 948, s. P.

Colonial Secretary's Office,
Colombo, May 24, 1897.

ON Friday, August 6, 1897, the Assistant Government Agent of Matara will put up to auction, at his office in Dikwella Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-six allotments of land situated in the Wellaboda pattu division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
11637	Uggodegehena	Preliminary plan 4,400. Palleaparekka	Chena	1 2 30
12340	Gorokagahahena	Preliminary plan 4,502. Kirineliya	Citronella	4 1 10
12341	Do.	do.	do.	0 1 14
12342	Do.	do.	Chena	0 0 22
12343	Bogahahena	Bambarenda	do.	0 2 28
12344	Diyagahahena or Bogahahena	do.	do.	1 0 23
12345	Diyagahahena	do.	do.	0 2 13
12246	Do.	do.	do.	0 3 16
12348	Diyagahadeniya	do.	Paddy field	0 0 37
10928	Narangahahena	Preliminary plan 4,206. Bambarenda	Jungle	0 1 23
L 494	Mahahena-addaraduwa	Preliminary plan 1,132. Kapugama	Jungle	0 2 20
M 494	Narangahadeniya	do.	Vegetable garden	0 0 29
N 494	Bombarewatta	do.	Garden	1 0 28
O 494	Do.	do.	Jungle	3 1 14
P 494	Gedarawatta	do.	do.	0 1 0
R 494	Illangangewatta	do.	do.	0 2 25
S 494	Ihalawatta	do.	do.	1 0 7
8921	Melliwewa	do.	do.	2 0 7
8922	Do.	do.	do.	3 0 35
8923	Do.	do.	do.	3 1 21
8924	Do.	do.	do.	1 3 38
8925	Do.	do.	do.	1 2 12
8925½	Do.	* Talalle	do.	0 0 23
3374	Dangahahena	Preliminary plan 1,769. Urugamuwa	Garden	0 3 38
3387	Egodahawatta or Bogahawatta	do.	do.	1 0 5
3388	Marawehena	do.	do.	1 3 5
3389	Do.	do.	do.	1 2 1
N 118	Ambagahahena or Ketakalahahena	do.	do.	1 0 0
O 118	Avuthanagegedarawatta	do.	do.	6 0 28
P 118	Do.	do.	do.	0 3 34
G 483	Endagalahena	Preliminary plan 4,405. Wehella	Citronella garden	1 3 12
11652	Ittegalahena	Urugamuwa	Chena	5 2 29
11653	Do.	do.	Garden	0 2 12
11654	Katuwalwetiya-atmaga	do.	Plantain garden	0 3 39
11655	Egodamalalahena	do.	Chena	3 0 8
11656	Do.	do.	Citronella	0 3 16
11657	Do.	do.	do.	0 3 7
11658	Do.	do.	do.	1 2 25
11659	Katuwelketiyamalapolahena	do.	do.	10 0 30
11661	Dalukmandiyahena	do.	Chena	1 1 0
1438	Malagahapitaniyawatta	Preliminary plan 1,608. Kekenadura	Garden	0 2 28
Z 60	Kanuwellamuttuwatta	do.	do.	0 1 15
G 370	Allawattahena	Preliminary plan 3,683. Diyagaha	Jungle and portion cleared	2 1 32
I 370	Do.	do.	House and garden	0 1 10
J 370	Do.	do.	Jungle	1 2 35
K 370	Do.	do.	Citronella grass	0 1 0
L 370	Do.	do.	Jungle	9 1 28
M 370	Do.	do.	Cocconut trees	0 0 14
N 370	Dangowelane-atmaga	do.	Jungle	0 1 3
O 370	Do.	do.	do.	1 2 12
P 370	Kanilewattahena	do.	do.	1 1 29
Q 370	Do.	do.	do.	0 2 11
R 370	Korottuwewattahena	do.	do.	1 3 19

C 5*

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
8926	Batalahena	Diyagaha	Jungle	3	3	4
S 370	Do.	do.	Garden	0	0	8
T 370	Do.	do.	do.	0	0	13

Upset price,—Rs. 20 per acre for lots over one acre ; Rs. 10 for lots of one acre and under.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 948, S. P.

වර්ෂ 1897 ක්වූ මැයි මස 24 වෙනි දින කොළඹ

මහසෙසුකාරිස්ථානයේ සේනාපති කන්තෝරුවේදීය.

දකුණු දිසාවේ උප ඒජන්ත උත්තරායේ විසින් මෙහි පහත සඳහන් වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1897 ක්වූ අගෝස්තු මස 6 වෙනිදින වූ සිකුරාදාට දික්වැල්ලේ තානායම් මිදි වෙත් දේසිකර විකුණවීම යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ වැල්ලොඩි පත්තුවේ මාතර කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 80ක්.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහස. අ. රු. ප.
11637	උග්ගොඩගේ හේන	සිතියම 4,400. පල්ලේ අපරාක්ක	හේන	1 2 30
12340	ගොරකගහහේන	සිතියම 4,502. කිරිනෙලිය	පැහිරි	4 1 10
12341	එම	එම	එම	0 1 14
12342	එම	එම	හේන	0 0 22
12343	බෝගහහේන	බඹරුන්ද	එම	0 2 28
12344	දියගහහේන නොගොත් බෝගහහේන	එම	එම	1 0 23
12345	දියගහහේන	එම	එම	0 2 13
12346	එම	එම	එම	0 3 16
12348	දියගහදෙනිය	එම	කුඹුර	0 0 37
10928	තාරත්තහහේන	සිතියම 4,206. බඹරුන්ද	කැලාව	0 1 23
L 494	මහහේන අද්දර දුව	සිතියම 1,132. කපුගම	එම	0 2 20
M 494	තාරත්තහ දෙනිය	එම	එලවළු වැවිල්ල	0 0 29
N 494	බොම්බරේ වත්ත	එම	ඉඩම	1 0 28
O 394	එම	එම	කැලාව	3 1 14
P 494	ගෙදර වත්ත	එම	එම	0 1 0
R 494	ඉලන්තගේ වත්ත	එම	එම	0 2 25
S 494	ඉහල වත්ත	එම	එම	1 0 7
8921	මිල්ලිවැව	එම	එම	2 0 7
8922	එම	එම	එම	3 0 35
8923	එම	එම	එම	3 1 21
8924	එම	එම	එම	1 3 38
8925	එම	එම	එම	1 2 12
8925½	එම	තලල්ල	එම	0 0 23
3374	දත්තහ හේන	සිතියම 1,769. උරුගමුව	ඉඩම	0 3 38
3387	එගොඩගවත්ත නොගොත් බෝගහ වත්ත	එම	එම	1 0 5
3388	මාරුවේ හේන	එම	එම	1 3 5
3389	එම	එම	එම	1 2 1
N 118	අඹගහහේන නොගොත් කැටකාල ගහහේන	එම	එම	1 0 0
O 118	අවුත්තහගේ ගෙදර වත්ත	එම	එම	6 0 28
P 118	එම	එම	එම	0 3 34
G 483	එන්දුගල හේන	සිතියම 4,405. වේහැල්ල	පැහිරි	1 3 12
11652	ඉත්තහල හේන	උරුගමුව	හේන	5 2 29
11653	එම	එම	ඉඩම	0 2 22
11654	කටුවැල්ල වැව් අත්මග	එම	කෙහෙල් වැවිල්ල	0 3 39
11655	එගොඩ මලපලාහේන	එම	හේන	3 0 8
11656	එම	එම	පැහිරි	0 3 16
11657	එම	එම	එම	0 3 7
11658	එම	එම	එම	1 2 25
11659	කටුවැල්ල කැටි මලපලා හේන	එම	එම	10 0 30
11661	දළුන්මැහිගේ හේන	එම	හේන	1 1 32

කො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහක. අ. ර. ප.
1438	මලගහපිට්ටිය වත්ත	සිතියම 1,608.	ඉඩම	0 2 28
Z 60	කම්මැලුමුච්චන්ත	කැකනදුරේ එම	එම	0 1 15
		සිතියම 3,683.		
G 370	අලවත්තේ හේන	දියාගහ	කැලාව සහ එලිකල බිම	2 1 32
I 370	එම	එම	හේ සහ ඉඩම	0 1 10
J 370	එම	එම	කැලාව	1 2 35
K 370	එම	එම	පැහිරි	0 1 0
L 370	එම	එම	කැලාව	9 1 28
M 370	එම	එම	පොල් වැවිල්ල	0 0 14
N 370	දන්තවිලනේ අත්මග	එම	කැලාව	0 1 3
O 370	එම	එම	එම	1 2 12
P 370	කනිලේ වත්තේ හේන	එම	එම	1 1 29
Q 370	එම	එම	එම	0 2 11
R 370	කොරටුවේ වත්තේ හේන	එම	එම	1 3 19
8926	බකලහේන	එම	එම	3 3 4
S 370	එම	එම	ඉඩම	0 0 8
T 370	එම	එම	එම	0 0 13

අත්කරගත හෝ අත්කරගතට අඩු ඉඩම් කැබේල්ලක් රූපියල් දහය බැගින්ද, අත්කරගතට ඉහල ඉඩම් කැබේල්ලක් රූපියල් 20 බැගින්ද.

මෙම ඉඩම්ගැන වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල් උන්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන කාරණා මාතර ආණ්ඩුවේ උප්පත්තඋන්තාත්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්මගන්ගේ ආඥාවලස,

ජ. නොඑල් වාකර්,
මහසෙක්කාරාජ් චම්භ.

No. 949, s. p.

Colonial Secretary's Office,
Colombo, May 24, 1897.

ON Monday, July 19, 1897, the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in the Akuressa Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-eight allotments of land situated in the Weligam korale division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
Preliminary plan 1,569.						
898	Madittaduwa-addaraduwa	Sultanagoda	Young garden	1	2	7
899	Do.	do.	Vegetable	0	3	16
908	Madittaduwa-wila-addaraduwa	do.	Jungle	9	0	15
909	Madittaduwadeniya and hena	do.	Deniya and jungle	0	3	16
910	Wewa-addarahena	do.	Jungle	0	3	3
911	Do.	do.	do.	1	0	27
918	Talawelakanatta	do.	Hena	5	1	28
919	Do.	do.	do.	0	0	24
921	Oliyawatta	do.	Jungle	4	1	17
922	Kolombagewatta	do.	do.	8	0	17
929	Madittaduwa-wela	Akurugoda	Vegetable	0	2	2
931	Madittaduwa-wila	do.	do.	0	1	24
932	Do.	do.	do.	0	1	14
Preliminary plan 4,707.						
U 492	Tumbamullahena	Henagama	Chena	0	1	4
V 492	Welikumburawatta	do.	Old garden	1	0	26
W 492	Ihaladeniyahena	do.	Chena	3	2	25
13179	Koswattagodabedda	do.	Citronella	0	3	29
Preliminary plan 4,470.						
12049	Mulligandeniya-hena	Penitiyana	Jungle	8	0	24
Preliminary plan 4,560.						
12571	Nalawankandehena	Sahabandu Kokmaduwa	Jungle	8	1	18
12571½	Do.	do.	do.	0	0	11
12572	Annasigalahena or Munmari-hena	do.	do.	13	1	5
12573	Do.	do.	do.	0	1	12
Preliminary plan 4,600.						
12674	Alutkumburahena	Nimaluwa	Bamboo jungle	3	2	20
Preliminary plan 4,689.						
13058	Kohuwalahena	Porambakananke & Udabatgama	Jungle	19	3	38

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
13218	Indikadahena	Preliminary plan 4,711. Udukawa	Citronella	1 1 28
12935	Ihalahena	Preliminary plan 4,671. Hollala	Jungle	20 0 31
12937	Puhulehenagodahena	Beraleliya	do.	5 3 34
12804	Avariahena	Preliminary plan 4,635. Midigama	Jungle	8 3 21
9498	Muhagodahena	Preliminary plan 3,866. Peddapitiya	Chena	4 1 31
9499	Do.	do.	Citronella	0 1 30
9500	Do.	do.	Cleared land	1 2 31
9501	Muhagodadeniya	do.	Suitable for paddy	0 1 16
11663	Radaliyadda-atmagahena	Preliminary plan 4,406. Malimada	Chena	5 2 16
H 443	Radaliyaddaowita	do.	Owita	0 1 28
11664	Mahahena	do.	Jungle	8 1 32
I 483	Do.	do.	Citronella	0 0 21
11665	Do.	do.	do.	0 0 25
J 483	Do.	do.	Chena	0 0 35
11666	Do.	do.	Citronella	0 1 6
11667	Do.	do.	do.	0 1 21
K 483	Do.	do.	Garden	0 2 21
11668	Dangahadeniya	do.	Paddy fields	0 2 3

Upset price,—Rs. 20 per acre for lots over 1 acre ; Rs. 10 for lots of 1 acre and under.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent of Matara.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 949, S. P.

වම් 1897 ක්වූ මැයි මස 24 වෙනි දින කොළඹ

මහසෙක්කාරස්ථානයේ සේවයේ කන්තෝරුවේදීය.

මහර දිසාවේ උපද්වන්තරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1897 ක්වූ ජූලි මස 19 වෙනි දිනවූ සඳහා අකුරු සේ තානායමෙහි වෙන්දේසි කර විකුණනු ලබන සේදනු ලබන ඉඩම්.

මාහර දිසාවේ වැලිගමකෝරළේ පිහිටිවන බිම්කැබලි 48ක්.

සියලුම 1,569.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත. අ. රු. ප.
898	මහින්දව අද්දර දුව	සුඵතානාගොඩ	බාල වැව්ල්ල	1 2 7
899	එම	එම	එලවඵ වැව්ල්ල	0 3 16
908	මහින්දවව්ල අද්දරදුව	එම	කැලාව	9 0 15
909	එම දෙකිය සහ සේන	එම	දෙකි බිම සහ කැලාව	0 3 16
910	වැව්අද්දර සේන	එම	කැලාව	0 3 3
911	එම	එම	එම	1 0 27
918	තලවිලකනත්ත	එම	සේන	5 1 28
919	එම	එම	එම	0 0 24
921	බලියාවත්ත	එම	කැලාව	4 1 17
922	කොලඹගේ වත්ත	එම	එම	8 0 17
929	මහින්දවව්ල	අකුරුගොඩ	එලවඵ වැව්ල්ල	0 2 2
931	එම	එම	එම	0 1 24
932	එම	එම	එම	0 1 14
සියලුම 4,707.				
U 492	කුඹවුල්ලේ සේන	සේනේගම	සේන	0 1 4
V 492	වැලිකුඹුරේ වත්ත	එම	පරන වැව්ල්ල	1 0 26
W 492	ඉහලදෙකියේ සේන	එම	සේන	3 2 25
13179	කොස්වත්තේගොඩ බැද්ද	එම	පැහිරි වැව්ල්ල	0 3 29
සියලුම 4,470.				
12049.	වුල්ලේ ගන්දෙකියේ සේන	පැහැරියන	කැලාව	8 0 24
සියලුම 4,560.				
12571	තලවත්තකන්දේ සේන	සහබන්දුකොස්මාදුව	එම	8 1 18
12571 $\frac{1}{2}$	එම	එම	එම	0 0 11
12572	අන්තාසිගලසේන නොහොත් මිනීමරේ සේන	එම	එම	13 1 5
12573	එම	එම	එම	0 1 12

නො.	ඉඩමේ නම.	ගම.	අක්ෂර.	මහන. අ. රු. ප.
12674	අඵන්කුඹුරේ ජෙන	සිතියම 4,600. නිමමම	බව කැලෑව	3 2 20
13058	කොහුවලභෙන	සිතියම 4,689. පෝරඹකනක්කේ සහ උඩ බක්ගම	කැලෑව	19 3 38
13218	ඉදිකඩභෙන	සිතියම 4,711. උඩුකාව	පැහිරි වැවිල්ල	1 1 28
12935	ඉහල භෙන	සිතියම 4,671. හල්ලල	කැලෑව	20 0 31
12937	පුහුල්භෙන ගොඩභෙන	වෙරලැලිය	එම	5 3 34
12804	අවර්සභෙන	සිතියම 4,635. මදිගම	එම	8 3 21
9498	මුහගොඩභෙන	සිතියම 3,866. පේදදපිටිය	භෙන	4 1 31
9499	එම	එම	පැහිරි වැවිල්ල	0 1 30
9500	එම	එම	එලිකල බිම	1 2 31
9501	මුහගොඩදෙනිය	එම	වියට සැහෙන බිම	0 1 16
11663	රදුලිකැද්ද අත්මගභෙන	සිතියම 4,406. මාලිමඩ	භෙන	5 2 16
H443	එම බිවිට	එම	බිවිට	0 1 28
I1664	මහභෙන	එම	කැලෑව	8 1 32
I 483	එම	එම	පැහිරි වැවිල්ල	0 0 21
I1665	එම	එම	එම	0 0 25
J 483	එම	එම	භෙන	0 0 35
I1666	එම	එම	පැහිරි වැවිල්ල	0 1 6
I1667	එම	එම	එම	0 1 21
K 483	*එම	එම	ඉඩම	0 2 21
I1668	දත්තගදෙනිය	එම	කුඹුර	0 2 3

අක්කරයකට ඉහල බිම්කැබෙල්ලක් අක්කරයක් මිල රුපියල් 20 බැගින්ද, අක්කරයකට අඩු හෝ අක්කරයක කැබෙල්ලක් රුපියල් 10ටත්ය.

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුල්ලන්කාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා මාතර ආණ්ඩුවේ උපද්විකරුන්කාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුතර ආණ්ඩුකාර උතුමානත්වහත්සේගේ ආඥාවලෙස,

ජ. නොඑල් වාකර,
මහසෙනෙහිකාරිස් මමහ.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 262, P. OF S.

Colonial Secretary's Office,
Colombo, May 21, 1897.

ON Thursday, July 29, 1897, at 1 P.M., the Assistant Government Agent for the Kegalla District of the Province of Sabaragamuwa will put up for sale or settlement, at his office in Kegalla, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventeen allotments of land situated in the Kegalla District of the Province of Sabaragamuwa..

Preliminary plan 300.—Kinigoda korale, Walgam pattuwa.

Claimant—Crown.

Lot.	Name of Land.	Situation.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs. c.
620	Mederihena	Dombemada	Chena	1 2 29	10 0
Preliminary plan 632.—Kinigoda korale, Walgam pattuwa.					
Claimant—Crown.					
1919	Galpottemedahena	Udanwita	Chena	4 3 30	15 0
* Preliminary plan 8,782.—Kinigoda korale, Walgam pattuwa.					
Claimants—W. Wattuwa and others.					
U 502	Kosgahamulapillewa	Hewadiwala	Chena*	1 2 22	—
Preliminary plan 8,006.—Kinigoda korale, Walgam pattuwa.					
Claimant—Crown.					
5264	Kandepurana	Kudagama	Deniya	0 1 14	20 0

* For settlement and issue of certificate of quiet possession.

Lot.	Name of Land.	Situation.	Description.	Extent.		Upset Price
				A. R. P.	Rs. c.	
Preliminary plan 297.—Kinigoda korale, Diyaladahamuna pattuwa.						
Claimant—Crown.						
616	Delgahamulahena	Naranbedda	Chena	2 0 22	20	0
617	Do.	do.	do.	2 1 28	20	0
Preliminary plan 5,906.—Galboda korale, Galboda pattuwa.						
Claimant—Crown.						
7524	Dangahamadittemukalana	Randiwala	High jungle	3 3 4	25	0
Preliminary plan 635.—Galboda korale, Meda pattuwa.						
Claimant—Crown.						
1928	Kapukotuwehena	Uda Ruwandeniya	Lantana and forest	1 1 18	20	0
O 80	Karaketennawatta	Uda Ruwandeniya	Garden*	0 3 14	—	
Preliminary plan 7,924.—Galboda korale, Egodapota pattuwa.						
Claimant—Crown.						
4886	Dewalewattahena	Waharaggoda	Chena	1 1 25	15	0
Preliminary plan 7,937.—Galboda korale, Egodapota pattuwa.						
Claimant—Crown.						
4916	Arambawatta	Waharaggoda	Forest	0 2 39	20	0
Preliminary plan 478.—Paranakuru korale, Mawata pattuwa.						
Claimant—S. M. Medduma Banda.						
1224	Debatana or Tennapitahena	Kahatapitiya	Chena	1 2 15	25	0
1225	Debatana	Claimant—D. C. Appuhami. Kahatapitiya	Chena	0 1 32	25	0
1225½	Debatana	Claimant—M. Tikiri Banda Kahatapitiya	Chena	5 2 18	25	0
1226	Debatana	Claimant—Crown. Kahatapitiya	Chena	0 2 29	25	0
1227	Do.	do.	do.	0 2 33	25	0
1228	Do.	do.	Threshing floor	0 0 4	25	0

* For settlement and issue of certificate of quiet possession.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 262, P. OF S.

වර්ෂ 1897 ක්වූ මැයි මස 21 වෙනි දින කොළඹ

මහසෙනෙවුගේ උපදේශනා කාර්යාලයේ කාර්යාලයේ සිටින විසින් මෙහි පහත සඳහන් වෙත ආණ්ඩුව

සේවක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1897 ක්වූ ජූලි මස 29 වෙනි බ්‍රහස්පතින්දා සවස එකට කැමැත්තේ කවිවේරයේදී වෙන්දේසිකර විකුණනට නොහොත් බේරුවට යෙදෙනවා ඇත.

සවරගවු දිසාවේ කැමැත්ත පලාතේ පිහිටා තිබෙන බිම්කැබලි 17යි.

සිතියම 300. කිනිගොඩකෝරලේ වල්ගම්පත්තුවේ. අයිතිකම් කියත්තා—ආණ්ඩුව. අක්කර මහක. ඊස මිල.

නො.	ඉඩමේ නම.	තිබෙන ස්භානස.	අන්දම.	අ. රූ ප.	රූ.
620	මෙදේරිසේන	දෙහේමඩ	සේන (විකිනීමට)	1 2 29	10
1919	ගල්පොත්තේමැද සේන	උදන්විට	එම	4 3 30	15
U 502	සිතියම 8,782. කොස්ගහමුල ජිලලාව	අයිතිකම් කියත්තා—බිම්ලිච්චි. වත්තුවා සහ තවත්. හේවාදිවල	සේන (බේරුවට සහ නිරවුල් බස්පුදීමට)	1 2 22	—
5264	කන්දෙපුරන	සිතියම 8,006. අයිතිකම් කියත්තා—ආණ්ඩුව. කුඩාගම	දෙණිය (විකිනීමට)	0 1 14	20
616	දෙල්ගහමුලසේන	සිතියම 297. දෙසලදහමුහ පත්තුවේ.	සේන (විකිනීමට)	2 0 22	20
617	එම	තාරත්තැද්ද	එම	2 1 28	20
7524	දන්ගහමහින්දේ මුකලාන	සිතියම 5,906. ගල්බඩකෝරලේ. ගල්බඩපත්තුවේ	මහකැලේ (විකිනීමට)	3 3 4	25
1928	කපුකොටුවේ සේන	සිතියම 635. මැදපත්තුවේ. උඩරුවත්තේදිස	රවිකිතුරු සහ මුකලාන (විකිනීමට)	1 1 18	20

නො.	ඉඩමේ නම.	කිබින ස්ථානය.	අන්දම.	මහඟ. අ. රු. ප.	අක්කර ගක මිල. රු.
0 80	කාරකේතුවන්ගේ වත්ත	අයිතිකම කියන්නා—මුන්දුසාමි හේවාර්. උඩරුවන්දෙකිය	වත්ත (බේරීමට සහ නිරවුල් ඔප්පු දීමට)	0 3 14	—
4886	දේවාලේවත්තේ හේන	සිතියම 7,924. එගොඩපත්තුවේ. වහරගොඩ	අයිතිකම කියන්නා—ආණ්ඩුව. හේන (විකිනීමට)	1 1 25	15
4916	අරඹේවත්ත	සිතියම 7,937. වහරගොඩ	මුකලාන (විකිනීමට)	0 2 39	20
1224	දෙබ්චාන නොගොත් තැන්න පිටහේන	සරනකුරුකෝරලේ මාවතපත්තුවේ. කහටපිටිය	අයිතිකම කියන්නා—අ. ස. ඇ. ම. මැද්දම බන්ධා. හේන (විකිනීමට)	1 2 15	25
1225	දෙබ්චාන	අයිතිකම කියන්නා—ඩී. සී. අප්පහාමි. කහටපිටිය	එම	0 1 32	25
1225½	එම	අයිතිකම කියන්නා—ඇ. මී. විකිරිබන්ධා. කහටපිටිය	එම	5 2 18	25
1226	එම	අයිතිකම කියන්නා—ආණ්ඩුව. කහටපිටිය	එම	0 2 29	25
1227	එම	එම	එම	0 2 33	25
1228	එම	එම	කමන	0 0 4	25

මෙම ඉඩම් ගැණ උරුමවාසිකමක් ඇතිකෙනෙක් කැගල්ලේ කවිවේරිය ඉදිරිපිටට පැමිණ විකිනෙන දඩ සට හෝ ඊට මත්තෙන් තවුන්ගේ උරුමවාසිකම් කිසිවිනට බිහිවිය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්චරනඋත්තරාත්තේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා කැගල්ලේ ආණ්ඩුවේ උපඵ්ජනඋත්තරාත්තේගෙන්ද දැනගන්ට පුළුවන.

ගරුහර ආණ්ඩුකාර උතුමානන්වතන්සේගේ ආඥාවලෙස,
ඊ. නොඵ්ලේ මාකර්,
මහසෙකුකාරිස් මම්ම.

LAND SALES IN THE EASTERN PROVINCE

Continued from page 486.

No. 586, E. P.

Colonial Secretary's Office,
Colombo, May 19, 1897.

ON Thursday, July 22, 1897, at 12 noon, the Assistant Government Agent for the Trincomalee District, Eastern Province, will put up to auction, at his office in the Trincomalee Kacheheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-six allotments of land situated in the Koddiyar division of the Trincomalee District of the Eastern Province.

Preliminary plan 2,267.

Lot.	Village.	Name of Applicant	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
						Rs. c.
7589	Topur	S. Ibrahim	Paddy field	5	1 4	12 50
7590	Do.	do.	do.	0	0 30	12 50
Preliminary plan 2,264.						
7582	Topur	A. Akamadulevvai	Jungle fit for paddy	1	1 32	30 0
7583	Do.	do.	Paddy field	1	0 33	40 0
7584	Do.	do.	Open, fit for paddy	0	0 16	20 0
Preliminary plan 2,239.						
7500	Kaddaiparichan	—	Old clearing	4	1 3	10 0
7501	Do.	K. Chumappu	Old, fit for paddy	16	3 12	10 0
7502	Do.	—	Open, fit for paddy	0	0 13	20 0
7503	Do.	—	Paddy	0	0 34	20 0
Preliminary plan 2,276.						
75617	Mutur	P. Anthoni	Open garden	0	0 17.75	30 0
75618	Do.	M. L. M. Tampilevvai	Hut of applicant	0	0 1.50	25 0
75619	Do.	do.	Varandah of applicant	0	0 0.18	25 0
75620	Do.	do.	Open compound	0	0 2.25	25 0
75621	Do.	do.	Hut and shed	0	0 1.25	25 0
75622	Do.	do.	Compound	0	0 6	25 0
75623	Do.	do.	Ruins of hut	0	0 0.76	25 0
75624	Do.	do.	Boutique	0	0 0.62	25 0
75625	Do.	do.	do.	0	0 0.62	25 0
75626	Do.	M. A. M. Resan	Cocoanut garden	0	0 5.25	25 0

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs. c.
Preliminary plan 1,995.					
6516	Mutur	M. Meerasaib	Manioc and sugarcane	1 0 28	10 0
6517	Do.	—	Open jungle	2 0 15	10 0
6518	Do.	U. Meerasaib	Scrub	0 3 24	10 0
6519	Do.	M. A. M. Tampi	Manioc, &c.	0 2 30	10 0
6521	Do.	U. Pichechai	Scrub	1 0 30	10 0
Preliminary plan 2,090.					
6910	Mutur	A. Swami	Paddy	1 2 12	10 0
6911	Do.	do.	Open, high	0 0 6	10 0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 586, E. P.

கொலோனியல் சர்க்கிடுத்தார ஆபீசில்,
கொழும்பு, 1897 (வரு) வைகாசிமீ 19 வ.

1897 ம ஆண்டு ஆடிமாசம் 22 ந் திகதி வியாழக்கிழமை பிற்பகல் 12 மணிக்கு தன ஆபீசில் கீழ் மாகாணத்து திரிககோணமலை கவற் றாமேந்து உதவி ஏசனறவாகனால இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித் துண்டுகளை, அரசாட்சியாரால் உதவரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி வீற்கப்படும்.

26 காணித்துண்டுகள், கீழ் மாகாணத்து திரிககோணமலை டிஸ்திரிக்கின கொட்டியார பஞ்சுதியிலிருக்கின்றது.

இல.	சூழ்ச்சி.	பிளான இலக்கம் 2,267.	உரித்தாளி—அரசாட்சியார்.	விசாலம்.	தரிப்பு விலை.
		கேள்வீக்காரன பெயர்.	வீவரம்.	அ. ரூ. ப.	ரூ. ச.
7589	தோப்பூர்	எல். இவருகிம்	நெற்றரை	5 1 4	12 50
7590	ஹெ	ஹெ	ஹெ	0 0 30	12 50
பிளான இலக்கம் 2,264.					
7582	தோப்பூர்	ஏ. அகம துவெவ்வை	நெல்லுககேற்றரை	1 1 32	30 0
7583	ஹெ	ஹெ	வயல	1 0 33	40 0
7584	ஹெ	ஹெ	நெல்லுககேற்றரை	0 0 16	20 0
பிளான இலக்கம் 2,239.					
7500	கடையரிச்சான	—	முன திருத்தின தரை	4 1 3	10 0
7501	ஹெ	கே. சின்னப்பு	நெல்லுககேற்றரை	16 3 12	10 0
7502	ஹெ	—	நெல்லுககேற்ற வெ		
			ளியானத்தரை	0 0 13	20 0
7503	ஹெ	—	நெற்றரை	0 0 34	20 0
பிளான இலக்கம் 2,276.					
75617	முதூர்	பீ. அந்தோணி	திறப்பானதரை	0 0 17.75	30 0
75618	ஹெ	எல். எல். எம். தம்பி	லெவ்வை		
			கேள்வீக்காரானின		
			சூழ்ச்சை	0 0 1.50	25 0
75619	ஹெ	ஹெ	கேள்வீக்காரானின		
			வீற்றரை	0 0 0.18	25 0
75620	ஹெ	ஹெ	திறப்பானதரை	0 0 2.25	25 0
75621	ஹெ	ஹெ	வீடும மாலும	0 0 1.25	25 0
75622	ஹெ	ஹெ	வளவு	0 0 6	25 0
75623	ஹெ	ஹெ	அழிந்திருக்கிறவீடு	0 0 0.76	25 0
75624	ஹெ	ஹெ	கடை	0 0 0.62	25 0
75625	ஹெ	ஹெ	கடை	0 0 0.62	25 0
75626	ஹெ	எம். ஏ. எம். இராசன்	தென்னம்பிளளை		
			தோட்டம்	0 0 5.25	25 0
பிளான இலக்கம் 1,995.					
6516	முதூர்	எம். மீராசாய்பு	கரும்பும மையோகா		
			வும	1 0 28	10 0
6517	ஹெ	—	திறப்பான்தரை	2 0 15	10 0
6518	ஹெ	என். மீராசாய்பு	பத்தைக்காடு	0 3 24	10 0
6519	ஹெ	எம். ஏ. எம். தம்பி	மையோரா	0 2 30	10 0
6521	ஹெ	என். பிச்சை	பத்தைக்காடு	1 0 30	10 0
பிளான இலக்கம் 2,090.					
6910	முதூர்	எ. சுளானி	நெற்றரை	1 2 12	10 0
6911	ஹெ	ஹெ	திறப்பும் பெருங்காடும்	0 0 6	10 0

இக்காணிகளைப்பற்றி மேலதிக விவரம் அளவைத்தலைவரிடத்திலும் வீற்பனவின கொந்தீசுகளைப்பற்றி திரிககோணமலை அரசாட்சியாரின உதவி ஏசனறரிடத்திலு மறிந் துக்கொள்ளவரம்.

தேசாதிபதி மகோத்தமா அவர்களினது கட்டளையின்படி,

ஈ. நோவெல் உவாக்கா,

இராசாங்க விதிதா.

NOTICES UNDER ORDINANCE No. 1 OF 1897.

[An Ordinance relating to Claims to Forest, Chena, Waste, and Unoccupied Lands.]

TAKE notice, that unless within three months from the Ninth day of April, 1897, being the date of this notice, the persons, if any, who claim any interest in the lands commonly called Wagolle alias Welangolle Mukalana, Kurikotuwa, and Kattakaduwhena, situate in the village of Palliadda in the Ihala Otota korale of Hiriyala hatpattu, in the North-Western Province, containing in extent about 150 acres—and bounded as follows: north by Makulmade malapalu Crown land; east by Kurunegala-Dambulla road; south by Katuwalande-ela; south-west by Maha-ela; west by Makulmade-ela, Godaparagolle-ela, and by an amuna—appear before me at the Kurunegala kachcheri and make claim to the said land or to some interest therein:

I, Ælian A. King, Government Agent of the North-Western Province, in pursuance of the powers in me vested by Ordinance No. 1 of 1897, will, on the Ninth day of July, 1897, being the date on which this notice expires, declare by writing under my hand that the said land is the property of the Crown.

ÆLIAN A. KING,
Government Agent.

වසඹ දිසාවේ හිරියාලහත්පත්තුවේ ඉහල ඔතොට කෝරළේ ප්ලිසිඳ්ද සහ ගමේ පිහිටා තිබෙන මෙහි පහත සඳහන්වන මාසිම්තුල අක්කර 150ක් පමණ විසාලවූ බිම්කැබෙලි—එනම්, සාමාන්‍යයෙන් වායෝලේල නොහොත් වෙලන්ගෝලේල කිසිඳු මුක්කලයද, කුරියොටුව සහ කට්ටකඩුවේ පේනද, සහ මෙකී ඉඩම්වලට සම් අන්දමකින් සමෘද්ධව සම් උරුමවාසිකමක් හෝ මැදහත්කමක් තිබෙනවානම් එම අයවල් වර්ෂ 1897 නවු අප්‍රේල් මස 9 වෙනි දින එනම් මේ දැන්වීමේ දිනේ පවත් තුන්මාසයක් ඇතුලතදී කුරුනෑගල කච්චේරියේදී මා ඉදිරිපිට පෙනීසිට එම උරුමවාසිකම හෝ මැදහත්කම කියා නොසිටියොත්, ඒලියන් ඒ. කිං, වසඹ දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේ වන මම වර්ෂ 1897 නවු අප්‍රේල් 9 දිනේදී නොමිලට 1 අරණ රෙකුලාසියෙන් මට ලැබී තිබෙන බලය කරණකොටගෙන මෙම නොනිසියේ දිනේ අවසන්වන දිනේදී එනම් වර්ෂ 1897 නවු ජූලි මස 9 වෙනි දිනේදී එකී ඉඩම් රාජසන්තක ඉඩම් හැටියට මගේ අතින් ලියා ප්‍රකාශකරන බව දෙසනවා ඇත.

මාසිම්.

උතුරට—මකුල්මඩ මලපාඵව කිසිඳු රාජසන්තක ඉඩමද, නැගෙනහිරට—කුරුනෑගලහිට දඹුල්ලට සහ පාරද, දකුණට—කටුවාලන්දේ ඇලද, දකුණු බස්නාවට—ගෙදැලද, බස්නාහිරට—මකුළුවෙඩි ඇල, ගෙ.විසොර ගෝලේලේ ඇල සහ අවුකකිනුත්ස.

ඒලියන් ඒ. කිං,
ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේය.

இத்தாற் சகலரு மறியவேண்டியது இந்த அறிவித்தலின் திகதியாகிய கஅகள ம ஆண்டு சித்திரைமாசம் கூ ந் தேதி துவக்கம் மூன்று மாதத்துக்குள் வடமேல்மாகாணத்தின் கிரியாலகளபற்று இகல ஒத்தொட்டக் கோறனை யையச்சேர்ந்த பள்ளியற்த வெனணும் கிராமத்தி லிருக்கும் ஏறக்குறைய சுருய ஏக்கர் விஸதாரமுள்ளதம் :-

எல்லை, வடக்கு-முடிக்குரிய காணியாகிய மக்குள்மடமலப்பாலு, கிழக்கு-குருநாகல் காட்டுத்தம்பளை ரே ட்டு, தெற்கு-கட்டுவளந்த எல, தெனமேற்கு-மகாஎல, மேற்கு-மக்குளமடஎலயும் கோடப்பளகொல்லஎலயும் அணையும். இவ்வெல்லைகளுக் குள்ளடங்கினவும் பொதுவாக வாகொல்ல அல்லது வெலங்கொல்ல மூக்கலான, குரிக்கொ ட்டுவ கட்டக்கடுவெகேன எனணும் அழைக்கப்படுகிற காணிகளுக்கு உரித்துள்ளவர்கள் ஆராதுல் இருந்தால், அவ ர்கள் வடமேல் மாகாணத்தின் அரசாட்சி ஏசண்டு ஏலியன் ஏ. கிங் ஆகிய என்முன குருநாகல் கச்சேரியில் தெரிப ட்டு உரித்து காண்பியாதிருந்தால் கஅகள ம ஆண்டின க ம இலக்க கட்டளைச்சட்டத்தினால் எனக்கு கொடுத்திருக கும் தத்துவத்தின்படியே இந்த அறிவித்தல் முடியும் திகதியாகிய கஅகள ம ஆண்டு ஆடிமாசம் கூ ந் தேதி என கையொப்பமிட்டு எழுத்து மூலமாய் சொல்லப்பட்ட காணிகள் முடிக்குரிய ஆதன மென்று வெளியரங்கப்படுத்து வேன.

ஏலியன் ஏ. கிங்,
அரசாட்சி ஏசண்டு.

TAKE notice, that unless within three months from the Ninth day of April, 1897, being the date of this notice, the persons, if any, who claim any interest in the lands commonly called or known as Welikandehena, Galseruhinna, Kuratiya Mukalana, Alawattayaya, Kumbulawawe Mukalana, Ritigahatenna Mukalana, Makulmada Mukalana, Katuwelanda, Hamagollehenyaya, and Wennoruwa, situate in the villages of Omaragolla and Palliadda in the Ihala Otota korale of Hiriyala hatpattu, in the North-Western Province, containing in extent about 800 acres—and bounded as follows: north by Gorakahena Mukalana Crown forest; east by Welikande Mukalana Crown forest and by Welikande-ela; south-east by Galseru Mukalana Crown forest and Katuwalande Mukalana Crown forest; south and south-west by Katuwalande-ela; west by Kurunegala-Dambulla road—appear before me at the Kurunegala Kachecheri and make claim to the said land or lands or to some interest therein:

I, Ælian A. King, Government Agent of the North-Western Province, in pursuance of the powers in me vested by Ordinance No. 1 of 1897, will, on the Ninth day of July, 1897, being the date on which this notice expires, declare by writing under my hand that the said land is the property of the Crown.

ÆLIAN A. KING,
Government Agent.

වයඹ දිසාවේ හිරියාල හත්පත්තුවේ ඉහලමිතොට කෝරළේ බිඹරයොල්ල සහ පල්ලියද්ද සහ ගම්වල පිහිටා තිබෙන මෙහි පහත සඳහන්වන මාසිම් දැන අක්කර 800ක් පමණ විසාල වූ බිඳකැබෙල්ල, එනම් සාමාන්‍යයෙන් ගිනි ගනන වැලිකන්දේ හේන, ගල්පේරුතැන්න, කුරුවිටේ මුකලාන, අලවන්තේයාය, හුඹුළුවොවේ මුකලාන, ඊටි ගහනැන්න මුකලාන, මකුල්වෙහි මුකලාන, කටුවෙලන්ද, නමයොල්ලේ හේන්යාය, සහ වැන්නේරුවද සහ මෙහි ඉඩම්වලට යම් අන්දමකින් යමෙකුට යම් උරුවොසිකමක් හෝ මැදහත්කමක් තිබෙනවානම් එම අසවල් වම් 1897 ක්වූ අප්‍රේල් මස 9 වෙනි දින එනම් මේ දැන්වීමේ දිනේ පටන් තුන්මාසයක් ඇතුළතදී කුරුනෑගල කවිවේරියේදී මා ඉදිරිපිට පෙනී සිට එම උරුවොසිකම හෝ මැදහත්කම කියා නොසිටියොත්, ඒලියන් ඒ. කිකි, වයඹ දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේ වන මම වම් 1897 ක්වූ අප්‍රේල් 1 දරන රෙකුලාසිය යෙන් මට ලැබී තිබෙන බලය කරනකොටගෙන මෙම නොසිටියේ දිනේ අවසන්වන දිනේදී එනම් වම් 1897 ක්වූ ජූලි මස 9 වෙනි දිනේදී එකී ඉඩම් රාජසන්තක ඉඩම් හැටියට මගේ අතින් ලියා ප්‍රකාශකරන්නට යෙදෙනවා ඇත.

මාසිම.

උතුරට—රාජසන්තක ගොරකා හේන කියන මුකලානද, නැගෙනහිරට—රාජසන්තක වැලිකන්දේ මුකලාන සහ වැලිකන්දේ ඇලද, දකුණු නැගෙනහිරට—රාජසන්තක ගල්පේරු මුකලාන සහ රාජසන්තක කටුවොලන්දේ මුකලානද, දකුණට සහ දකුණු බස්නාහිරට—කටුවොලන්දේ ඇලද, බස්නාහිරට—කුරුනෑගල සිට දඹුල්ලට සහ පාරන්සි.

ඒලියන් ඒ. කිකි,
ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේය.

இத்தால் சகலரூ மறியவேண்டியது, இந்த அறிவித்தலின் திகதியாகிய கஅகஎ ம (௨௫) சித்திரைமாசம் கந் திகதி துவக்கம மூன்று மாசத்திற்குள் வட்டேல்மகாணத்தின கிரியாலகன்பற்று இகலமுத்தொட்டக கோறளையைச்சேர்ந்த ஒமருபொள்ளையும் பள்ளியந்தயும் என்னும கிராமத்திலிருக்கும் ஏறக்குறைய ௮00 ஏக்கர் வீஸ்தாரமுள்ளது:—

எல்லை-வடக்கு முடிகுருரிய காணியாகிய கொறுக்காசேனை மூகளான, கிளககு-முடிகுருரிய காணியாகிய வெலிகந்தை மூககலாணம் வெலிகந்தை ஆறு, தென்கிழக்கு-முடிகுருரிய காணியாகிய கல்சேறு மூககலாணம் கட்டுவாலந்தை மூககலாணம், மேற்கு-ம தென்மேற்கு-கட்டுவாலந்தை ஆறு, மேற்கு-குருணாகல் காட்டுத்த மபனைரேட்டு அணையும், இவ்வெல்லைகளுள் அடங்கின வெலிகந்தை சேனை, கல்சேறு சேனை, கூறட்டிய மூககலான அளவத்தையாய், குடபுளுவாவே மூககலான, திட்டிடாத்தென்னை மூககலான, மகருல்மட மூககலான கட்டுவேலந்த கமகொல்லே சேன்யாய்யயும் வெணெணருவ யெனணும அனைககட்டபுகிற காணிகளுக்கூஉரித்துள்ளவர்கள் ஆராசுதல் இருந்தால், அவர்கள் வட்டமேல்மகாணத்தின அரசாட்சியேசனறு எவியன் ஏ. கிங் ஆகிய எனமுன குருணாகல் கச்சேரியில் தெரிபட்டு உரித்து காண்பியாதிருந்தால் கஅகஎ ம ஆண்டின கம இலகக கட்டளைச்சட்டத்தினால் எனககூக கொடுத்திருக்கும் தத தவத்தினபடியே இந்த அறிவித்தல் முடியுந் திகதியாகிய கஅகஎ ம ஆண்டு ஆடிமாசம கந் திகதி எனகையொப்பயிட்டு எழுத்துமூலமாய் சொல்லப்பட்ட காணிகள் முடிகுருரிய ஆதனமென்று வெளியாங்கப்பட்டித்தவேன.

எவியன் ஏ. எங்,
அரசாட்சி ஏசனடு.

TAKE notice, that unless within three months from the Ninth day of April, 1897, being the date of this notice, the persons, if any, who claim any interest in the land commonly called or known as Ginihereya Mukalana, situate in the village Omaragolla in the Ihala Otota korale of Hiriyala Hatpattu, in the North-Western Province, containing in extent about 40 acres—and bounded as follows: north by Matale boundary; east by ela; south by Barandara Mukalana and by ela; west by Kosgahamula Mukalana Crown forest and by Kosgahamula Makalana-ela—appear before me at the Kurunegala Kachcheri and make claim to the said land or to some interest therein:

I, Ælian A. King, Government Agent of the North-Western Province, in pursuance of the powers in me vested by Ordinance No. 1 of 1897, will, on the Ninth day of July, 1897, being the date on which this notice expires, declare by writing under my hand that the said land is the property of the Crown.

ÆLIAN A. KING,
Government Agent.

වයඹ දිසාවේ හිරියාල හත්පත්තුවේ ඉහලමිතොට කෝරළේ බමරයොල්ල සහ ගම් පිහිටා තිබෙන මෙහි පහත සඳහන්වන මාසිම් දැන අක්කර 40ක් පමණ විසාල වූ බිඳකැබෙල්ල, එනම් සාමාන්‍යයෙන් ගිනි ගනන හේරියේ මුකලාන කියන ඉඩමට යම් අන්දමකින් යමෙකුට යම් උරුවොසිකමක් හෝ මැදහත්කමක් තිබෙනවානම් එම අසවල් වම් 1897 ක්වූ අප්‍රේල් මස 9 වෙනි දින එනම් මේ දැන්වීමේ දිනේ පටන් තුන්මාසයක් ඇතුළතදී කුරුනෑගල කවිවේරියේදී මා ඉදිරිපිට පෙනී සිට එම උරුවොසිකම හෝ මැදහත්කම කියා නොසිටියොත්, ඒලියන් ඒ. කිකි, වයඹ දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේ වන මම වම් 1897 ක්වූ අප්‍රේල් 1 දරන රෙකුලාසිය යෙන් මට ලැබී තිබෙන බලය කරනකොටගෙන මෙම නොසිටියේ දිනේ අවසන්වන දිනේදී එනම් වම් 1897 ක්වූ ජූලි මස 9 වෙනි දිනේදී එකී ඉඩම් රාජසන්තක ඉඩම් හැටියට මගේ අතින් ලියා ප්‍රකාශකරන්නට යෙදෙනවා ඇත.

මාසිම.

උතුරට—මාතර දිස්ත්‍රික්කේ මාසිමද, නැගෙනහිරට—ඇලද, දකුණට—බලන්දර මුකලාන සහ ඇලද, බස්නාහිරට—රාජසන්තක කොස්ගහ මුකලාන සහ කොස්ගහමුල මුකලන් ඇලත්ය.

ඒලියන් ඒ. කිකි,
ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේය.

වංශි දිසාවේ දේවමැදි හත්පත්තුවේ දේවමැද්දේ කෝරලේ ඉහල සියඹලාකැලේ යන ගමේ පිහිටා තිබෙන මෙහි පහත සඳහන්වන මාසිම් තුල අක්කර 16ක් පමණ විසාල වූ බිම්කැබෙල්ල එනම්, සාමාන්‍යයෙන් ඉහල සියඹලා කැලේ නොහොත් හුන්නන්ගේ ගම කියන ඉඩමට යම් අන්දමකින් යමෙකුට යම් උරුවාසිකමක් හෝ මැදහත්කමක් තිබෙනවානම් එම අයවල් වර්ෂ 1897 ක් වූ මැයි මස 21 වෙනි දින එනම් මේ දැන්වීමේ දිනේ පටන් තුන්මාසයක් ඇතුළතදී කුරුනෑගල කවිචේරියේදී මා ඉදිරිපිට පෙනී සිට එම උරුවාසිකම හෝ මැදහත්කම කියා නොසිටියොත්, ඒලියන් ඒ. කීඩ්, වංශි දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරයන්ගේ වන මම වර්ෂ 1897 ක් වූ අවුරුද්දේ නොම්මර 1 දරන රෙකුලාසියෙන් මට ලැබී තිබෙන බලය කරනකොටගෙන මෙම නොතිසියේ දිනේ අවසන්වන දිනේදී එනම් වර්ෂ 1897 ක් වූ අගෝස්තු මස 21 වෙනි දිනේදී එකී ඉඩම රජ සත්ක ඉඩම් හැටියට මගේ අතින් ලියා ප්‍රකාශකරන බව දෙපනවා ඇත.

මාසිම.

වතුරට, නැගෙනහිරට, දකුණට සහ බස්නාහිරට—ඉහල සියඹලාකැලේ නොහොත් හුන්නන්ගේ ගමය ඒලියන් ඒ. කීඩ්, ආණ්ඩුවේ ඒජන්ත උත්තරයන්ගේ සේය.

இத்தால் சகலரு மறியவேண்டியது இந்த அறிவித்தலின் திகதியாகிய 1897 ம் ஆண்டு மைகாசிமாசம் 21ந் திகதி துவக்கம் மூன்றுமாசத்திற்குள் வடமேல்மாகாணத்தின் தெவமெதி பற்றுவைச்சேர்ந்த இயல சீம்பளா கெ லே என்னும் கிராமத்திலிருக்கும் ஏறக்குறைய 16 அக்கர் விஸ்தாரமுள்ளது :—

எல்லை : வடக்கு, கிழக்கு, தெற்கு, மேற்கு-இயலசீம்பளாகெலெ அல்லது உனுஅனோகம. இவ்வெல்லைக்குள் அடங்கியிருக்கிற இயல சீம்பளாகெலெ அல்லது உனுஅனோகம என்னும் அளக்கப்படுகிற காணிக்கு உரித்துள்ளவர்கள் ஆராகுதல் இருந்தால் அவர்கள் வடமேல்மாகாணத்தின் அரசாட்சி யேசன்று ஏலியன் ஏ. கிங் ஆகிய என் முன் குருணாக்கல் கச்சேரியில் தெரிபட்டு உரித்து காண்பியாதிருந்தால் 1897 ம் ஆண்டின் 1 ம் இலக்கக் கட்டளைச் சட்டத்தினால் எனக்குக் கொடுத்திருக்கும் தத்துவத்தின்படியே இந்த அறிவித்தல் முடியுந் திகதியாகிய 1897 ம் ஆண்டு ஆவணிமாசம் 21 ந் திகதி என் கையொப்பப்பட்டு எழுத்துமூலமாய் சொல்லப்பட்ட காணி முடிக்குரிய ஆதனமென்று வெளியாங்கப்படுத்துவேன்.

ஏலியன் ஏ. கிங்,
அரசாட்சி ஏசண்டு.

TAKE notice, that unless within three months from the 28th day of May, 1897, being the date of this notice, the persons, if any, who claim any interest in the land commonly called or known as Korowwa *alias* Kongolleyayahena, situate in the village of Korombuwa in the Dewamedhi hatpattu, in the North-Western Province, containing in extent about 12 acres, and bounded as follows : on the east by Puttalam road, west by Diagilma of tank Korowwewewa, north by stream Korowwe Mala-ela, and south by Kongolleyayawatta and portion of Kongolleyayahena claimed by Herat Appu of Mahakeliya—appear before me at the Kurunegala Kachcheri and make claim to the said land or to some interest therein :

I, Aelian Armstrong King, Government Agent of the North-Western Province, in pursuance of the powers in me vested by Ordinance No. 1 of 1897, will on the 28th day of August, 1897, being the date on which this notice expires, declare by writing under my hand that the said land is the property of the Crown.

AELIAN A. KING,
Government Agent.

වංශි දිසාවේ දේවමැදි හත්පත්තුවේ කොරෙම්බුව යන ගමේ පිහිටා තිබෙන මෙහි පහත සඳහන් වන මාසිම් තුල අක්කර 12ක් පමණ විසාල වූ බිම්කැබෙල්ල එනම් සාමාන්‍යයෙන් කොරෙම්බු නොහොත් කෝන් ගොල්ලේ යාගේ හේන කියන ඉඩමට යම් අන්දමකින් යමෙකුට යම් උරුවාසිකමක් හෝ මැදහත්කමක් තිබෙනවානම් එම අයවල් වර්ෂ 1897 ක් වූ මැයි මස 28 වෙනි දින එනම් මේ දැන්වීමේ දිනේ පටන් තුන්මාසයක් ඇතුළතදී කුරුනෑගල කවිචේරියේදී මා ඉදිරිපිට පෙනී සිට එම උරුවාසිකම හෝ මැදහත්කම කියා නොසිටියොත්, ඒලියන් ඒ. කීඩ් වංශි දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරයන්ගේ වන මම වර්ෂ 1897 ක් වූ අවුරුද්දේ නොම්මර 1 දරන රෙකුලාසියෙන් මට ලැබී තිබෙන බලය කරනකොටගෙන මේ නොතිසියේ දිනේ අවසන්වන දිනේදී එනම් වර්ෂ 1897 ක් වූ අගෝස්තු මස 28 වෙනි දිනේදී එකී ඉඩම රජසත්ක ඉඩම් හැටියට මගේ අතින් ලියා ප්‍රකාශකරන බව දෙපනවා ඇත.

මාසිම.

නැගෙනහිරට—පුත්තලමට සහ මහපාරද. බස්නාහිරට—කොරෙම්බුවේ දිගසිල්මේ ඉඩමද. උතුරට—කොරෙම්බේ මාලුපැල කියන වතුර ගලායන පාරද. දකුණට—මාකෙලියේ හෙරත් අප්පු උරුවකිසා සිටින කෝන්ගොල්ලේ යාගේ හේන කියන ඉඩමෙන් කොටසක් සහ කෝන්ගොල්ලේ යාගේ හේන කියන ඉඩමක්.

ඒලියන් ඒ. කීඩ්,
ආණ්ඩුවේ ඒජන්ත උත්තරයන්ගේ සේය.

இத்தால் சகலரு மறியவேண்டியது இந்த அறிவித்தலின் திகதியாகிய 1897 ம் ஆண்டு மைகாசிமாசம் 28 ந் திகதி துவக்கம் மூன்றுமாசத்திற்குள் வடமேல்மாகாணத்தின் தெவமெதி பற்றுவைச்சேர்ந்த கொரம்புவ கிராமத்திலிருக்கும் ஏறக்குறைய 12 ஏக்கர் விஸ்தாரமுள்ளது :—

எல்லை, கிழக்கு-புத்தளத்தூரேட்டு, மேற்கு-கொறவ்வேவெவ எனனும் குளத்தால் தாழப்படுகிற நிலங்கள், வடக்கு-கொறவ்வேமாளெ எனனும் ஆறு, தெற்கு-கோங்கொல்லையாய் வத்தவும் மாகெலியில் இருக்கும ஏறத்த அப்பு உரித்துசொல்லும் கோங்கொல்லையாய் சேனையில் ஒரு பங்கும் இவ்வெல்லைக்குள் அடங்கின கொறவவ அல்

லது கோங்கொல்லையாய் சேனையெனனும் அனைக்கப்படுகிற காணிகளுக்கு உரித்துள்ளவர்கள் ஆராகுதல் இருந்தால் அவர்கள் வடமேல்மாகாணத்தின் அரசாட்சி யேசென்று ஏலியன் எ. கிங் ஆகிய என்முன் குருணக்கல் கச்சேரியில் தெரிபட்டு உரித்துகாண்பியாதிருந்தால் 1897 ம ஆண்டின் 1 ம் இலக்க கட்டளைச் சட்டத்தினால் எனக்கு கொடுத்திருக்கும் தத்துவத்தின்படியே இந்த அறிவித்தல் முடியும் திகதியாகிய 1897 ம ஆண்டு ஆவணிமாசம் 28 ந் திகதி என்கையொப்பமிட்டு எழுத்துமூலமாய் சொல்லப்பட்ட காணி முடிக்குரிய ஆதனமென்று வெளியாங்கப்படுத்துவேன

ஏலியன் எ. கிங்,
அரசாட்சி ஏசன்டு.

TAKE notice that, unless within three months from the 21st day of May, 1897, the persons, if any, who claim any interest in a portion of the land commonly called or known as Gondamana Mukalana, situate in the village of Gondamana in the Dewamedhi hatpattu, in the North-Western Province, containing in extent about 4 acres, and bounded as follows : on the east by a portion of the Crown forest Godamana, on the south by the Crown forest Gondamana, on the west by the chena Dewalagodellahena belonging to Siwallegedara Kirihami and part of Crown forest Gondamana Mukalana, on the north by chena Kogahamulahena sold by PUNCHIMENIKA and others to Mr. Lucas Fernando and by chena Dewalagodellahena sold by Dingiri Banda of Wedanda to the said Mr. Lucas Fernando—appear before me at the Kurunegala Kachcheri and make claim to the said land or to some interest therein :

I, ELIAN ARMSTRONG KING, Government Agent of the North-Western Province, in pursuance of the powers in me vested by Ordinance No. 1 of 1897, will on the 21st day of August, 1897, being the date on which this notice expires, declare by writing under my hand that the said land is the property of the Crown.

ELIAN A. KING,
Government Agent.

புது கொங்கொல்லையாய் சேனையெனனும் அனைக்கப்படுகிற காணிகளுக்கு உரித்துள்ளவர்கள் ஆராகுதல் இருந்தால் அவர்கள் வடமேல்மாகாணத்தின் அரசாட்சி யேசென்று ஏலியன் எ. கிங் ஆகிய என்முன் குருணக்கல் கச்சேரியில் தெரிபட்டு உரித்துகாண்பியாதிருந்தால் 1897 ம ஆண்டின் 1 ம் இலக்க கட்டளைச் சட்டத்தினால் எனக்கு கொடுத்திருக்கும் தத்துவத்தின்படியே இந்த அறிவித்தல் முடியும் திகதியாகிய 1897 ம ஆண்டு ஆவணிமாசம் 28 ந் திகதி என்கையொப்பமிட்டு எழுத்துமூலமாய் சொல்லப்பட்ட காணி முடிக்குரிய ஆதனமென்று வெளியாங்கப்படுத்துவேன

அறிவிப்பு.

கவுண்டைசு-ருபசன்காடு என்ற கிராமத்தின் கிழக்கே 4 ஏக்கர் பரப்பளவுள்ள பழைய மரங்களால் மூடப்பட்டிருக்கிற ஒரு பங்கு, தெற்கு-கொண்டமான என்னும் முடிக்குரிய காடு, மேற்கு-சிவன் லோகேதம் கிராமத்திற்கு உரித்தான தேவாலே கொடெல்லே சேனையும் கொண்டமான மூக்களான எனனும் முடிக்குரிய காட்டில் ஒருபங்கும், வடக்கு-புச்சிமெனிக்காவும் மற்றவர்களும் மெஸ்டர் லுக்காசு பிறநாந்துவகுக்கு விற்ற கோஸ்காமுல் சேனையும் வேண்டே டிங்ரிபண்ட மெஸ்டர் லுக்காசு பிறநாந்துவகுக்கு விற்ற தேவாலகொடெல்லே சேனையும், இவ்வெல்லைக்குள் அடங்கியிருக்கிற கொண்டமான மூக்களான என்று அனைக்கப்படுகிற காணிகளுக்கு உரித்துள்ளவர்கள் ஆராகுதல் இருந்தால் அவர்கள் வடமேல்மாகாணத்தின் அரசாட்சி யேசென்று ஏலியன் எ. கிங் ஆகிய என்முன் குருணக்கல் கச்சேரியில் தெரிபட்டு உரித்துகாண்பியாதிருந்தால் 1897 ம ஆண்டின் 1 ம் இலக்க கட்டளைச் சட்டத்தினால் எனக்கு கொடுத்திருக்கும் தத்துவத்தின்படியே இந்த அறிவித்தல் முடியும் திகதியாகிய 1897 ம ஆண்டு ஆவணிமாசம் 21 ந் திகதி என்கையொப்பமிட்டு எழுத்துமூலமாய் சொல்லப்பட்ட காணி முடிக்குரிய ஆதனமென்று வெளியாங்கப்படுத்துவேன.

ஜேம்ஸ் டி. கிங்,
அனைத்துவித உரிமைகளின் பிரதிநிதி.

இத்தால் சகலரு மறியவேண்டியது இந்த அறிவித்தலின் திகதியாகிய 1897 ம ஆண்டு வைகாசிமாசம் 21 ந் திகதி துவக்கம் மூன்றுமாசத்திற்குள் வடமேல்மாகாணத்தின் தெவமெதி பற்றுவைச்சேர்ந்த கொண்டமான கிராமத்திலிருக்கும் ஏக்கரைய 4 ஏக்கர் விஸ்தாரமுள்ளது :—

எல்லை, கிழக்கு-கொண்டமான என்னும் முடிக்குரிய காட்டில் ஒரு பங்கு, தெற்கு-கொண்டமான என்னும் முடிக்குரிய காடு, மேற்கு-சிவன் லோகேதம் கிராமத்திற்கு உரித்தான தேவாலே கொடெல்லே சேனையும் கொண்டமான மூக்களான எனனும் முடிக்குரிய காட்டில் ஒருபங்கும், வடக்கு-புச்சிமெனிக்காவும் மற்றவர்களும் மெஸ்டர் லுக்காசு பிறநாந்துவகுக்கு விற்ற கோஸ்காமுல் சேனையும் வேண்டே டிங்ரிபண்ட மெஸ்டர் லுக்காசு பிறநாந்துவகுக்கு விற்ற தேவாலகொடெல்லே சேனையும், இவ்வெல்லைக்குள் அடங்கியிருக்கிற கொண்டமான மூக்களான என்று அனைக்கப்படுகிற காணிகளுக்கு உரித்துள்ளவர்கள் ஆராகுதல் இருந்தால் அவர்கள் வடமேல்மாகாணத்தின் அரசாட்சி யேசென்று ஏலியன் எ. கிங் ஆகிய என்முன் குருணக்கல் கச்சேரியில் தெரிபட்டு உரித்துகாண்பியாதிருந்தால் 1897 ம ஆண்டின் 1 ம் இலக்க கட்டளைச் சட்டத்தினால் எனக்கு கொடுத்திருக்கும் தத்துவத்தின்படியே இந்த அறிவித்தல் முடியும் திகதியாகிய 1897 ம ஆண்டு ஆவணிமாசம் 21 ந் திகதி என்கையொப்பமிட்டு எழுத்துமூலமாய் சொல்லப்பட்ட காணி முடிக்குரிய ஆதனமென்று வெளியாங்கப்படுத்துவேன.

ஏலியன் எ. கிங்,
அரசாட்சி ஏசன்டு.

WHEREAS it appears to me, George Algernon Baumgartner, Acting Government Agent of the Province of Uva, that the lands mentioned in the schedule below, being lands within the Province of Uva, are forest, chena, waste, or unoccupied, I hereby declare that if no claim to such land is made to me within a period of three months from the 14th day of May, 1897, every such land shall be deemed the property of the Crown, and may be dealt with on account of the Crown :—

SCHEDULE.

Situation—Wellassa division, Wegam pattu. Karagahawela village. Described in Surveyor-General's plan No. 31.

Lot.	Name.	Character.	Extent.		
			A.	R.	P.
S 3	Kalugalakele	Forest	212	0	0
T 3	Galapitabedda	Forest and patana	61	0	0

MISCELLANEOUS NOTICES.

Sale of Ebony.

An auction sale of the under-mentioned ebony will be held at the Central Timber Depôt, Kew road, Slave Island, on Monday, June 28, 1897, at 2 P.M.:-

Total Quantity offered for Sale—79 tons 8 cwt. 2 qr. 5 lb.

Lot.	No. of Logs in each Lot.	Total Weight.			Average Weight.			District in which Ebony was cut.	Soundness of Logs.	Blackness of Wood.	Whether the Logs are from Dead or Green Trees.
		T.	C.	Q.	L.	T.	C.				
A	42	4	18	0	23	—	—	Kurunegala	Inferior	Black.	Green
B	15	1	7	2	3	0	1 3 3	do.	Sound	do.	do.
C	2	0	2	1	15	—	—	do.	Inferior	do.	do.
D	3	1	1	2	20	—	—	do.	Slightly inferior	do.	do.
E	9	1	6	2	3	—	—	do.	do.	do.	do.
F	2	0	8	3	0	—	—	do.	do.	do.	do.
G	31	3	15	1	13	0	2 1 20	do.	Sound	do.	do.
H	17	5	1	2	2	0	5 3 24	do.	do.	do.	do.
I	29	7	2	1	27	0	4 3 18	do.	do.	do.	do.
J	9	2	1	1	20	0	4 2 1	do.	do.	do.	do.
K	4	1	1	2	19	—	—	do.	Slightly inferior	do.	do.
L	1	0	12	1	8	—	—	do.	Sound	do.	do.
M	1	0	15	2	12	—	—	do.	Slightly inferior	do.	do.
N	1	0	18	3	0	—	—	do.	Inferior	do.	do.
O	2	0	17	1	4	0	8 2 16	do.	Sound	do.	do.
P	9	1	4	0	16	—	—	do.	Inferior	do.	do.
Q	2	0	16	2	16	—	—	do.	do.	do.	do.
R	20	1	6	2	17	—	—	do.	do.	do.	do.
S	5	0	16	1	18	—	—	do.	do.	do.	do.
T	10	1	6	2	14	0	2 2 18	do.	Sound	do.	do.
U	35	2	14	3	25	0	1 2 7	do.	do.	do.	do.
V	4	1	8	2	6	—	—	do.	Slightly inferior	do.	do.
W	14	0	19	1	20	0	1 1 15	do.	Sound	do.	do.
X	6	1	8	0	6	0	4 2 19	do.	do.	do.	do.
Y	2	0	7	1	0	—	—	do.	Slightly inferior	do.	do.
1	33	7	12	0	7	0	4 2 12	Central P.	Sound	do.	do.
2	38	9	10	2	9	0	5 0 1	do.	do.	do.	do.
3	12	1	15	0	14	0	3 0 1	do.	do.	do.	do.
4	10	2	19	2	22	—	—	do.	Inferior	do.	do.
5	7	1	6	3	14	—	—	do.	do.	do.	do.
6	12	4	14	2	1	—	—	do.	Slightly inferior	do.	do.
7	24	3	6	2	16	0	2 3 3	do.	Sound	do.	do.
8	6	1	12	2	21	—	—	do.	Slightly inferior	do.	do.
9	1	0	13	0	18	—	—	N.-C. P.	Sound	do.	do.
10	11	0	15	3	16	—	—	do.	Inferior	do.	Dead
11 Pieces	8	0	10	0	0	—	—	Central P.	do.	do.	Green
12 do.	19	0	11	0	8	—	—	Kurunegala,	do.	do.	do.

The timber may be inspected on application made to the Superintendent, Central Timber Depôt, who will give any further information that may be required.

A. F. BROWN,
Conservator of Forests.

Office of the Conservator of Forests,
Colombo, May 21, 1897.

At noon on Tuesday, the 15th June next, at the Ratnapura Kachcheri, the Government Agent of the Province of Sabaragamuwa will offer for sale by public auction the right to dig for plumbago for three years in the following lots of reserved forests situated in the village Mapota, in the Palle Pattuwa of Kuruwiti korale, in the Ratnapura District.

Preliminary plan 7,560.

Name.	Lot.	Extent.			Upset Price. Rs.
		A.	R.	P.	
Hedawaka Mukalana	2a	8	3	38	1,400
Do.	2b	13	0	9	2,000
Do.	2c	11	1	4	1,700

Purchasers will be required to pay down one-fourth of the purchase money on acceptance of the bid, and the balance within one month.

Further particulars as to the land and conditions of sale may be obtained at the Ratnapura Kachcheri.

E. B. ALEXANDER,
for Government Agent.

Government Agent's Office,
Ratnapura, May 19, 1897.

WHEREAS it appears that the disease of murrain, a disease defined in Ordinance No. 9 of 1891, exists in Eraur pattu of the Batticaloa District of the Eastern Province, it is hereby notified that the said pattu, within the limits herein described, namely, north by Koralai pattu, south by Manmunai pattu, east by sea, west by Tamankaduwa, is on this 21st day of May, 1897, proclaimed an infected district under Ordinance No. 9 of 1891.

C. A. MURRAY,
Government Agent.

Batticaloa Kachcheri,
May 21, 1897.

SUPPLEMENT

TO

The Ceylon Government Gazette,

PART III.

No. 5,477—FRIDAY, MAY 28, 1897.

NOTICE UNDER ORDINANCE No. 1 OF 1897.

[An Ordinance relating to Claims to Forest, Chena, Waste, and Unoccupied Lands.]

TAKE notice that unless within three months from the 7th day of May, 1897, being the date of this notice, the persons, if any, who claim any interest in the land commonly called or known as Eddunkele, situate in the village of Kataluwa in the Talpe pattu of the Galle District, in the Southern Province, containing in extent about 5 1/2 acres, and bounded as follows: north by Kataluwa Vidanage Addaradikhena, south by owita, west by Punchi Ruanmulle, east by owita—appear before me at the Galle Kachcheri and make claim to the said land or to some interest therein:

I, Herbert Wace, Acting Government Agent of the Southern Province, in pursuance of the powers in me vested by Ordinance No. 1 of 1897, will, on the 8th day of August, 1897, being the date on which this notice expires, declare by writing under my hand that the said land is the property of the Crown.

H. WACE,
Acting Government Agent.


කලාවන් සහ හේන් ගැණද ගොවිතැන් නැති ඉඩම් සහ පදිංචියක් නැති ඉඩම් ගැණද කියා සිටින අයිතිකම් සම්බන්ධව පණවනලද වම් 1897ගේ පළමුවෙනි ආඥාපණතේ පළමුවෙනි වගන්තියේ ප්‍රකාරයට දන්වමි.

දකුණුදිසාවේ ගාලුකෝරළේ තල්පේපත්තුවේ කතළුවේ යන ගම තිබෙන ඉඩමක්වූ සාමාන්‍ය වශයෙන් ඇද්දත් කැලේ කියන නොහොත් ඒ නමින් දැනගෙන තිබෙන අක්කර පහමාරක් පමණ මහත ඇති, උතුරට—කතළුවේ විදුනේගේ අද්දර දික්හේන, දකුණට—ඹව්ට, බස්නාගුරට—පත්විඳුවන්මුල, තැගෙනගුරට—ඹව්ට, යන මෙකී මාසිම් ඇතුළත පිහිටා තිබෙන ඉඩමට අයිතිකමක් තිබෙනවාය කියන කෙනෙක් ඇත්නම් ඒ අය විසින් මෙම වම් 1897 ක්වූ මාසිමය 7 වෙනි දින පටන් තුන්මාසයක් ඇතුළතදී ගාල්ලේ කවිවේරියට ඇවිත් මා ඉදිරියේ පෙනීසිට එකී ඉඩමට හෝ එහි කොටසකට අයිතිකම කියා සිටියොත් මිස නැත්නම් දකුණුදිසාවේ ආණ්ඩුවේ ඒපත්තනැන දුහල්බව් වේස් යන මම වම් 1897ගේ පළමුවෙනි ආඥාපණතෙන් මට ලැබී තිබෙන බලපූව්වක් කරණකොට ගෙන වම් 1897 ක්වූ අගොස්තුමස (මේ දන්වීමෙන් ඉඩදුන් කාලය ගෙවෙන දිනවූ) 8 වෙනි දිනදී එකී ඉඩම ග්‍රහස්වත්ත ඉඩමක්ය කියා මගේ අත්සන ඇති ලියවිල්ලකින් මා විසින් ප්‍රකාශකරණ බව මෙයින් දැනගත යුතුයි.

එච්. වේස්,
එවබලන ආණ්ඩුවේ ඒපත්තනැන.

இத்தால் சசலருமறிபுவேண்டியது இந்த அறிவித்தலின் திகதியாகிய சமூகம் ஆண்டு வைகாசிமாசம் எந் திகதி துவக்கம் மூன்று மாசத்திற்குள் தென்மேல் மாகாணத்தின் எடுக்கெல், தலபத்தவையசேர்ந்த கதலுவ யென்னும சிராமத்திலிருக்கும் ஏறக்குறைய ரூஇ ஏக்கர் விஸ்தாரமுள்ளது. எல்லை மேற்கு-கதலுவ விதான கெய் அத்தரத்திகேனை, தெக்கு-ஒவிற, வடக்கு-புருசிறுலன்முள்ள, கிளக்கு-ஒவிற, இந்த அனைக்கப்படுகிற காணிககு உரித்துள்ளவர்கள் ஆராகுதல இருந்தால் அவர்கள் தென்மேல் மாகாணத்தின் அரசாட்சி யேசன்று கேபெற் வேஸ ஆகிய என்முன் காலி கச்சேரியில் தெரிபட்டு உரித்து காண்பியாதிருந்தால் சமூகம் ஆண்டின் க ம இலக்க ட்டனைசட்டத்தினால் எனக்கு கொடுத்திருக்கும் சத்தவத்தின்படியே இந்த அறிவித்தல் முடியும் திகதியாகிய சமூகம் ஆண்டு ஆவணிமாசம் அந் தேதி என்கையொப்பமிட்டு எழுத்து மூலமாய் சொல்லப்பட்ட காணியை முடிக்குரிய ஆதனமென்று வெளியாக்கப்படுத்துவேன்.

எச். வேஸ்,
அரசாட்சி ஏசன்றின் வேலைப்பாற்பவார்.



SUPPLEMENT

TO

The Ceylon Government Gazette, PART III.

No. 5,477-FRIDAY, MAY 28, 1897.

NOTICE UNDER ORDINANCE No. 1 OF 1897.

[An Ordinance relating to Claims to Forest, Chena, Waste, and Unoccupied Lands.]

TAKE notice that, unless within three months from the Eleventh day of May, 1897, being the date of this notice, the persons, if any, who claim any interest in the land commonly called or known as Pankulam, and shown in preliminary plan 1,869 as lots B 49, C 49, D 49, F 49, and J 49, situate in the village of Pankulam in the Kaddukkulam pattu of the Trincomalee District, in the Eastern Province, containing in extent about 3,518 acres as shown in the sketch plan annexed, and bounded as follows: on the north-west by a tank and village Pankulam, described as lots G 49, H 49, and I 49 in preliminary plan 1,869; on the west by Pankulam-arū; and on all other sides by Crown forest—appear before me at the Trincomalee Kachcheri and make claim to the said land or to some interest therein:

I, Charles Morant Lushington, Assistant Government Agent, in pursuance of the powers in me vested by Ordinance No. 1 of 1897, will on the Eleventh day of August, 1897, being the date on which this notice expires, declare by writing under my hand that the said land is the property of the Crown.

Trincomalee Kachcheri, May 11, 1897.

C. M. LUSHINGTON, Assistant Government Agent.

නැගෙනහිර දිසාවේ තිරිකුනාමලේ පලාතේ කවිටකුලම් පන්තුවේ පන්කුලම් කියන ගමේ තිබෙන "පන්කුලම්" නම ලද 1869 දශකයේ දරණ සිතියමේ B 49, C 49, D 49, F 49, J 49 කියා ලකුණකර තිබෙන බිම්කැබලිවලට මායිම්. වසඹකොනව—වැවක් සහ 1869 දශකයේ දරණ සිතියමේ G 49, H 49, I 49 කියා ලකුණකර තිබෙන බිම්කැබලිවලින් යුක්තවූ පන්කුලම් කියා කියන ගමද, බස්නාදරට—පන්කුලමේ අරු කියන ගමද, අතින් සෑම පැත්තට රජසන්තක කැලේද, යන මේය. එහි මහන මේ සමයට පැමිණිවිට සිටියමේ ගැටියට අක්කර 3518 පමණක් ඇත. ත්‍රිකුනාමලේ පලාතේ උපළුපත්වූ වාර්ලස් මොර්ටන් වි ලිඛිතව වන මම වර්ෂ 1897 දී 1 වෙනි ආඥාපත්‍රයෙන් මට ලැබී තිබෙන බලය කරණකොටගෙන මෙහි ප්‍රකාශකරණ වගකීම, ඉහත කී ඉඩමට අයිතිවාසිකම් ඇත්නාවූ සැද්දෙනම වර්ෂ 1897 න් වූ මැයි මස 11 වෙනි දින පවත්නා වූ මාසයක් ඇතුළතදී එනම් මේ දක්වීම ඉවතට ගෙන වර්ෂ 1897 න් වූ අගෝස්තු මස 11 වෙනි දිනට පළුවෙන් තිරිකුනාමලේ කවිටේරියේදී මා ඉදිරිපිටට පැමිණ එ කොයි අන්දමේ අයිතිවාසිකම්ද කියා කියා නොසිටියොත් පෙර කී ආඥාපත්‍රයේ ප්‍රකාරයට ඉහත කී ඉඩම රජසන්තක ඉඩම කොට මගේ අතින් දියා අත්සන්කර ප්‍රකාශ කරනවා ඇත.

තිරිකුනාමලේ කවිටේරියේදීය. වර්ෂ 1897 න් වූ මැයි මස 11 වෙනි දිනදීය.

ප්‍රධාන මාසානන්තරයෙන් සෑදී ඇති තිරිකුනාමලේ පලාතේ කවිටකුලම් පන්තුවේ පන්කුලම් කියන ගමේ තිබෙන "පන්කුලම්" නම ලද 1869 දශකයේ දරණ සිතියමේ B 49, C 49, D 49, F 49, J 49 කියා ලකුණකර තිබෙන බිම්කැබලිවලට මායිම්. වසඹකොනව—වැවක් සහ 1869 දශකයේ දරණ සිතියමේ G 49, H 49, I 49 කියා ලකුණකර තිබෙන බිම්කැබලිවලින් යුක්තවූ පන්කුලම් කියා කියන ගමද, බස්නාදරට—පන්කුලමේ අරු කියන ගමද, අතින් සෑම පැත්තට රජසන්තක කැලේද, යන මේය. එහි මහන මේ සමයට පැමිණිවිට සිටියමේ ගැටියට අක්කර 3518 පමණක් ඇත. ත්‍රිකුනාමලේ පලාතේ උපළුපත්වූ වාර්ලස් මොර්ටන් වි ලිඛිතව වන මම වර්ෂ 1897 දී 1 වෙනි ආඥාපත්‍රයෙන් මට ලැබී තිබෙන බලය කරණකොටගෙන මෙහි ප්‍රකාශකරණ වගකීම, ඉහත කී ඉඩමට අයිතිවාසිකම් ඇත්නාවූ සැද්දෙනම වර්ෂ 1897 න් වූ මැයි මස 11 වෙනි දින පවත්නා වූ මාසයක් ඇතුළතදී එනම් මේ දක්වීම ඉවතට ගෙන වර්ෂ 1897 න් වූ අගෝස්තු මස 11 වෙනි දිනට පළුවෙන් තිරිකුනාමලේ කවිටේරියේදී මා ඉදිරිපිටට පැමිණ එ කොයි අන්දමේ අයිතිවාසිකම්ද කියා කියා නොසිටියොත් පෙර කී ආඥාපත්‍රයේ ප්‍රකාරයට ඉහත කී ඉඩම රජසන්තක ඉඩම කොට මගේ අතින් දියා අත්සන්කර ප්‍රකාශ කරනවා ඇත.

ප්‍රධාන මාසානන්තරයෙන් සෑදී ඇති තිරිකුනාමලේ පලාතේ කවිටකුලම් පන්තුවේ පන්කුලම් කියන ගමේ තිබෙන "පන්කුලම්" නම ලද 1869 දශකයේ දරණ සිතියමේ B 49, C 49, D 49, F 49, J 49 කියා ලකුණකර තිබෙන බිම්කැබලිවලට මායිම්. වසඹකොනව—වැවක් සහ 1869 දශකයේ දරණ සිතියමේ G 49, H 49, I 49 කියා ලකුණකර තිබෙන බිම්කැබලිවලින් යුක්තවූ පන්කුලම් කියා කියන ගමද, බස්නාදරට—පන්කුලමේ අරු කියන ගමද, අතින් සෑම පැත්තට රජසන්තක කැලේද, යන මේය. එහි මහන මේ සමයට පැමිණිවිට සිටියමේ ගැටියට අක්කර 3518 පමණක් ඇත. ත්‍රිකුනාමලේ පලාතේ උපළුපත්වූ වාර්ලස් මොර්ටන් වි ලිඛිතව වන මම වර්ෂ 1897 දී 1 වෙනි ආඥාපත්‍රයෙන් මට ලැබී තිබෙන බලය කරණකොටගෙන මෙහි ප්‍රකාශකරණ වගකීම, ඉහත කී ඉඩමට අයිතිවාසිකම් ඇත්නාවූ සැද්දෙනම වර්ෂ 1897 න් වූ මැයි මස 11 වෙනි දින පවත්නා වූ මාසයක් ඇතුළතදී එනම් මේ දක්වීම ඉවතට ගෙන වර්ෂ 1897 න් වූ අගෝස්තු මස 11 වෙනි දිනට පළුවෙන් තිරිකුනාමලේ කවිටේරියේදී මා ඉදිරිපිටට පැමිණ එ කොයි අන්දමේ අයිතිවාසිකම්ද කියා කියා නොසිටියොත් පෙර කී ආඥාපත්‍රයේ ප්‍රකාරයට ඉහත කී ඉඩම රජසන්තක ඉඩම කොට මගේ අතින් දියා අත්සන්කර ප්‍රකාශ කරනවා ඇත.

තිරිකුනාමලේ කවිටේරියේදීය. වර්ෂ 1897 මැයි මස 11 වෙනි දිනදීය.

C. M. LUSHINGTON, Assistant Government Agent.

